

8. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ අයවැය කටයුතු

8.1 සමස්ත නිර්ණයන් සහ ප්‍රතිපත්ති කාර්ය සාධනය

මැත කාලීන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමෝපාය සාරව ආරථිකයෙහි සේවාවර්ගාවය ඉහළතාවේම, ආරථිකයෙහි ආයෝජන හා ඉතුරුම් වැඩිකිරීම, යෝඨා තීක්ෂණීය ප්‍රවර්ධනය කිරීම හා දිලිඛුබව් කුරුන් කිරීම යන අරමුණු මුද් කරගෙන ඇතුළු ඇතුළු ඇතුළු ප්‍රතිප්‍රස්කරණ කටයුතු තුළින් සරල, අඩු බඳු අනුපාතිකයන්ගේන් ප්‍රත් තීවුරුදී බඳු තුමයක් ඇති කිරීම සහ තායේකාරී හා ප්‍රමුඛ තොවන වියදම් අවුකිරීම තුළින් වියදම් විවාත් තාර්කික කිරීම, රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිප්‍රස්කරණය සහ රාජ්‍ය ණය ප්‍රතිච්‍රුණු කරගෙන කිරීමක් අරමුණු කරගෙන ගැනීය. මෙම ප්‍රතිපත්තිවලට අනුකූලව, 1999 දී රාජ්‍ය මූල්‍ය අංශයෙහි අත්ථත් කරගත් ප්‍රගතිය තවදුරටත් වරධනය කර ගැනීමේ අරමුණු ඇතිව 2000 වසරේ අයවැය සකස් කරන ලදී. කෙසේ විවිධ, ප්‍රධාන පෙළේ අයහපන් ප්‍රවත්තනයන් දෙකක්, එකම් ආරක්ෂක වියදම් වැඩිවීම හා ජාත්‍යන්තර වෙළඳපොලෙහි බෙනිජනේල් මිල ගණන් ඉහළ යුම හේතුවෙන් 2000 අයවැය මින් අජේෂ්‍යා කරන ලද රාජ්‍ය මූල්‍ය ඉහළක්කයන් වෙත ලාභීම අතිශය දුෂ්කර කාරුයයක් බවට පත්වීය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, 2000 දී රාජ්‍ය මූල්‍ය දරුණු පැලකිය යුතු ලෙසින් අයහපන් බවට පත් වූ අතර එමගින් මැත කාලයේද ගොඩ නාභා ගන්නා ලද රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා මාවතෙන් පිටතට යොමුවීමක් පිළිනිතු වේ.

ජාත්‍යන්තර වෙළඳපොලෙහි බෙනිජනේල් මිලගෙන් ඉහළයාමද ශ්‍රී ලංකා වෙළිභාවිත කොටස සඳහා ජාත්‍යන්තර වෙළඳපොල තුළ පැවති අසක්‍රීයක තත්ත්වයද දුරවල රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරීතිවයක් ඇති කිරීමට බලපෑ බාහිර සාධක පමණකි. අනාපේක්ෂිත ලෙස වැඩි වූ ආරක්ෂක වියදම්, දේශීය පරිසරය තුළ ඇති වූ අසේවාර හාවයට ප්‍රධාන වශයෙන් හේතු විය. වැඩි වූ බෙනිජ තේල් මිල ගණන් රාජ්‍ය ව්‍යවසාය පමණක පිළිවැය ව්‍යුහය ඉහළ තැවීමට හේතු විය. මේ තීයා ආරථිකය තුළ පැවති පාලින මිල ගණන් වැඩි කිරීමේ අවශ්‍යතාවය ඇති විය. පාරිභෞගිකයන් මත බැරක් අනිකරන ලද මිල සංශෝධනයන් තීයා, ජනගහනයෙන් තෝරාගත් කොටස සඳහා සහන ලබාදීමේ අරමුණින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියා මාරුග කීපයක් ගැනීමට සිදුවිය. ආදයමේ පැවති අයහපන් තත්ත්වයද අයවැය ගැටුවීම ඇති වූ අසේවාර හාවයට ප්‍රධාන වශයෙන් සේවාවර් තැවීමට තුළින් පිළිනිතු විය. ප්‍රාග්ධන ගිණුමේ පැවති සීමාකාරී තත්ත්වයන් යටතේ, රාජ්‍ය මූල්‍ය අංශයෙහි වූ ප්‍රසාදය මුදලේ අවප්‍රමාණය විම කෙරෙහි බලපෑවේය. මූල්‍ය අංශය සැලකීමේදී, රුපය විසින් මහ බැංකුවෙන් ණය ගැනීමේ වැඩිවීම පාවති මුදලේ වැඩිවීම පාවති මුදලේ වැඩිවීම තීයා එම බලපෑම හිලිවිය. දේශීය අරමුදල් සඳහා රුපය ඉල්ලම සුජ්‍යල විම පමණම බෙනිජ තේල් මිල ගණන් ඉහළ යුම ප්‍රධාන කොටසෙන් රාජ්‍ය සංශෝධනය විසින් සාම්ප්‍රදායික විශ්‍යා ප්‍රාග්ධන සීමාකාරී තත්ත්වයන් යටතේ, රාජ්‍ය මූල්‍ය අංශයෙහි වූ ප්‍රසාදය මුදලේ අවප්‍රමාණය විම කෙරෙහි බලපෑවේය. වෙළඳපොල බලවිග මින් තීරණ කරනු ලබන රුපයේ සුරක්ෂිතන් සඳහා වූ එය අංශාතිකයන් විය නිස්පාදන භාණ්ඩාගාර බුදුම්කර සඳහා එය අනුපාතිකය වර්තය ඉලදී සියයට 22 දක්වා ඉහළ නැඟීණි.

සමස්ත අයවැය හිභය දළ දේශීය තීජපාදිතයෙහි ප්‍රතිඵලයක් ලෙස අයවැය තුළින් ඉහළක් කරන ලද පියයට 7.6 ව සහ 1999 දී පැවති සියයට 7.5 ව සාපේක්ෂව යන 2000 දී සියයට 9.9 දක්වා වැඩි විය. ආදයමේහි අඩුවීම සහ ප්‍රධාන වශයෙන් වර්තන වියදම් ප්‍රධාන දායා දෙ වියදම් ඉහළයුම් අයවැය හිභය වැඩිවීමට හේතු විය. ආදයම ද.දේ.තී. හි ප්‍රතිඵලයක් වශයෙන් 1999 දී පැවති සියයට 17.7 පිට සියයට 16.8 දක්වා ඇඩු වූ අතර, වර්තන වියදම් ද.දේ.තී. හි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රස්ථිර වර්තයදී පැවති සියයට 18.7 පිට 2000 දී සියයට 20.3 දක්වා වැඩි විය. රුපයේ ආදයම් පිළිබඳව සළකා බලන විට, බඳ හා බඳ නොවන මූලයන් දෙකකිම බඳ ආදයම ඇඩු මටවමක පැවතිනි. රුපයේ වර්තන වියදම් වැඩිවීමට 2000 මැයි මාසයේ සිට තර කෙරුණු ආරක්ෂක කටයුතු විය හේතු විය. ආදයමේහි ඇඩුවීම හා ඉහළ වර්තන වියදම්හි එකාබද්ධ ප්‍රතිඵලයක් ලෙස වර්තන හිණුමෙහි හිභය ද.දේ.තී. හි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රස්ථිර වර්තයදී සියයට 1.0 පිට 2000 දී සියයට 3.4 දක්වා වැඩි විය. මිට ප්‍රතිච්‍රුදාව, මුද් අයවැය ඇඩුවීමේතු තුළින් සියයට 0.6 ක ඉතිරියක් අප්‍රේනා කරන ලදී. රාජ්‍ය ආයෝජන ද.දේ.තී. යෙන් සියයට 6.4 ක මටවමේ ප්‍රවත්තා ගන්නා ලදී. 2000 දී පැවති ඉහළ අයවැය හිභය ප්‍රධාන වශයෙන් දේශීය හාවය ගැනීම් මින් මිලයනය කරන ලද අතර, එම හාව ලබාගැනීම් ප්‍රමාණය ද.දේ.තී. හි ප්‍රතිඵලයක් වශයෙන් 1999 දී පැවති සියයට 6.8 පිට 2000 දී සියයට 9.4 දක්වා වැඩි විය. මිට ප්‍රතිච්‍රුදාව, මුද් අයවැය ඇඩුවීමේතු තුළින් සියයට 2.4 පිට 2000 දී සියයට 4.3 දක්වා වැඩි විය. මුදින් සැලසුම් කරන ලද පරිදි වෙළිභාවුම් කොටස සාධක විසින්ම අයහපන් විදේශීය පරිසරය තීයා ප්‍රමාණ කිරීමට සිදුවීම, බැංකු තුළින් නිය විසින්ම සිටියීම් විය.

රාජ්‍ය මූල්‍ය තත්ත්වය අයහපන් බවට පත්වීම ආරථිකයේ අනෙකුත් පාරව ආරථික කටයුතු ද අයහපන් තත්ත්වයකට පත් කිරීමට බලපෑවේය. රුපයේ ඉහළ අයවැය හිභය ගෙවුම් සේවායේ වර්තන හිණුමෙහි තත්ත්වය අයහපන් බවට පත්වීම තුළින් පිළිනිතු විය. ප්‍රාග්ධන හිණුමේ පැවති සීමාකාරී තත්ත්වයන් යටතේ, රාජ්‍ය මූල්‍ය අංශයෙහි වූ ප්‍රසාදය මුදලේ අවප්‍රමාණය විම කෙරෙහි බලපෑවේය. මූල්‍ය අංශය සැලකීමේදී, රුපය විසින් මහ බැංකුවෙන් ණය ගැනීමේ වැඩිවීම පාවති මුදලේ වැඩිවීම පාවති මුදලේ වැඩිවීම තීයා එම බලපෑම හිලිවිය. දේශීය අරමුදල් සඳහා රුපයේ ඉල්ලම සුජ්‍යල විම පමණම බෙනිජ තේල් මිල ගණන් ඉහළ යුම ප්‍රධාන කොටසෙන් රාජ්‍ය සංශෝධනය විසින් සාම්ප්‍රදායික විශ්‍යා ප්‍රාග්ධන සීමාකාරී තත්ත්වයන් යටතේ, රාජ්‍ය මූල්‍ය අංශයෙහි වූ ප්‍රසාදය මුදලේ අවප්‍රමාණය විම කෙරෙහි බලපෑවේය. වෙළඳපොල බලවිග මින් තීරණ කරනු ලබන රුපයේ සැලකීමේදී, රුපය විසින් මහ බැංකුවෙන් ණය ගැනීමේ වැඩිවීම පාවති මුදලේ වැඩිවීම පාවති මුදලේ වැඩිවීම තීයා එම බලපෑම හිලිවිය. දේශීය අරමුදල් සඳහා රුපයේ ඉල්ලම සුජ්‍යල විම පමණම බෙනිජ තේල් මිල ගණන් ඉහළ යුම ප්‍රධාන කොටසෙන් රාජ්‍ය සංශෝධනය විසින් සාම්ප්‍රදායික විශ්‍යා ප්‍රාග්ධන සීමාකාරී තත්ත්වයන් යටතේ, රාජ්‍ය මූල්‍ය අංශයෙහි වූ ප්‍රසාදය මුදලේ අවප්‍රමාණය විම කෙරෙහි බලපෑවේය. මූල්‍ය අංශය සැලකීමේදී, රුපය විසින් මහ බැංකුවෙන් ණය ගැනීමේ වැඩිවීම පාවති මුදලේ වැඩිවීම පාවති මුදලේ වැඩිවීම තීයා එම බලපෑම හිලිවිය. දේශීය අරමුදල් සඳහා රුපයේ ඉල්ලම සුජ්‍යල විම පමණම බෙනිජ තේල් මිල ගණන් ඉහළ යුම ප්‍රධාන කොටසෙන් රාජ්‍ය සංශෝධනය විසින් සාම්ප්‍රදායික විශ්‍යා ප්‍රාග්ධන සීමාකාරී තත්ත්වයන් යටතේ.

අයවැය තත්ත්වයෙහි ප්‍රතිපත්තිමය බැලපැමි, එය 2000 අයවැය මගින් ප්‍රකාශයට පත් කරන ලද මැදිකාලින රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය වෙතින් කොතොක් දුරට බැහැරේ ඇති දියෙන් මත රඳ පවතී. මෙම ක්‍රමෝපාය මගින් ද.දේ.නී යේ ප්‍රතිඵනයක් වශයෙන් සියයට 7.6 ක අඩු අයවැය හිඟයක් අපේෂ්ඨා කළ අතර, අනුරුධ උලෑයෙන් වර්තවලදී එතුම් 2001 දී ද.දේ.නී. යෙන් සියයට 6 ක්ද 2002 දී ද.දේ.නී. යෙන් සියයට 5 ක් දී දක්වා අයවැය හිඟය අඩු කිරීම තුළින් ක්‍රමික රාජ්‍ය මූල්‍ය ඒකානුග්‍රහනයක් ලාභකර ගැනීමට අපේෂ්ඨා කරන ලදී. බදු ක්‍රමයෙහි ආදයම් නම්කාවය වැඩි දියුණු කිරීම, වර්තන වියදම් අඩු කිරීම හා විවෘතාතා මූල්‍ය කළමනාකරණ ක්‍රම ඇති කිරීම අරමුණු කරන් රාජ්‍ය මූල්‍ය ගැළපුම් ක්‍රියාමාර්ග තුළින් මෙම අඩු අයවැය හිඟය ලාභකරුන්හිමට බාලපාරොන්තු විය. මෙම ක්‍රියා මාර්ගයන්හි ඒකාබද්ධ ප්‍රතිඵලයක් ලෙස, අයවැයෙහි වර්තන තේරුමෙහි 2001 දී ද.දේ.නී යෙන් සියයට 2.5 ක හා 2002 දී සියයට 4 ක්ද අතිරික්තයක් ජනිත කරනු ඇතුළු අපේෂ්ඨා කරන ලදී. මේ අතර, 2002 වන විට රාජ්‍ය ආයෝජනය ද.දේ.නී. හි ප්‍රතිඵනයක් ලෙස සියයට 8.8 දක්වා වැඩි වනු ඇතුළු දී මෙහින් රාජ්‍ය ආයෝජන රටෙහි දිගුකාලින ප්‍රංශධෙනයෙහි වැදැගන් කොටසක් බවට යැලි පත්වේ යැයි පත්වේ යැයි අපේෂ්ඨා කේරුණි.

2000 වර්ෂයේදී රජය විසින් බදු ක්‍රමෝපායන් හි දේවිත්ව ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන ලදී. ඒ යටතේ ආදයම් රෝ කිරීම සහ බදු ව්‍යුහය තාරකික කිරීම යන කරුණු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන ආයෝජන් ලෙස සැලකන ලදී. ආදයම් රෝකිරීම මගින් සාරවන ආරථිකයෙහි ස්ථාපිතාවය බාලපාරොන්තු වූ අතර ආරථිකයේ ව්‍යුහාත්මක ප්‍රංශධෙනයන් ඉවත් කිරීම සඳහා බදු ව්‍යුහය තාරකික බවට පත් කිරීම නොක්වා සිදු කරන ලදී.

ආරථික වරධනය කෙරෙහි බදු ක්‍රමය විසින් ඇති කරන ලද ව්‍යුහාත්මක සංරෝධිකයන් සඳහා විසැලුම් ලබාදීමට තීරුබදු ක්‍රමය විවාන් තාරකික බවට පත්කිරීම හරහා උත්සාහ දරන ලදී. බදු ක්‍රමය තුළ ජාත්‍යන්තර වෙළඳම කෙරෙහි වූ වැඩි තැක්වුරුව අඩු කිරීමේ අරමුණින් ආයතන තීරු බදු ව්‍යුහය තුළ ගැළපුම් වෙළඳම මත අදික ලෙස බදු අයකිරීම මගින් දේශීය කර්මාන්තක ජාත්‍යන්තර තරගකාරීන්වෙහි විවෘතවේ ඒ තුළින් වරධනය වීමට ඇති ඉඩ ප්‍රස්ථා අනෙකුත් කරන අතර නව තාක්ෂණය අත්කර ගැනීම සඳහා ආරථිකය තුළ පවතින හැකියාවන්ටද බාධා කරනු ඇත. එඩ්වින් මෙම තීරුබදු ප්‍රතිඵලයක් විවෘත දැනුවත් දෑන්තු නොවා වූ ඒ සියයට 10 ක් ලෙස සම මට්ටමට ගෙනෙන ලද සිමෙන්හි සඳහා අයකෙරෙන රේගු බද්ද, 2000 ප්‍රති මාසයේදී තෝරාගත් අංශ සඳහා සියයට 25 දක්වා ඉහළ තා.වන ලද අතර, දේශීය සිමෙන්හි තීරුපාදනය ප්‍රතිඵලයක් කිරීම සඳහා අනුබල දීමට මෙහින් බාලපාරොන්තු විය. දේශීය ගොවීන් හට බාලාදුන් ආරක්ෂණය ප්‍රාග්ධන කිරීම සඳහා 2000 අගෝස්තු පිට 2000 නොවා මාස මැයි 3 කට බලපැවුන්වන පරිදි ආයතනින් අරනාපල් සඳහා සියයට 35 ක බදු අනුපාතයක් ඇතුළු නොවන ලෙස අධිභාරයක් පැනවේය. 2000 දෙසැම්බර් මාසයේදී අරනාපල් මත වූ ආයතන බද්ද වෙනුවට කිලෝ ගුළුමයට රුපියල් 20 ක් වූ විශේෂිත බද්දන් පත්වන් ලද අතර, අධිභාරය ඉවත් කරනු ලැබේය. දේශීය වි/සපල් අලවී කරගැනීමේදී ඇතිවි ඇතිවි ගැළව් නිරාකරණය කිරීමේ අරමුණින් සහල් ආයතනය සඳහා බලපත්‍ර ලොගුනීමේ අවශ්‍යතාවය 2000 ප්‍රාග්ධන මාසයේදී හඳුන්වා දෙනු ලැබේය.

බනිජනල් තීරුපාදන සඳහා බදු අයකිරීම සරල කිරීම සඳහා බොරතෙල් මත පත්වා තිබු ආයතන බද්ද වෙනුවට තීම් බනිජනල් තීරුපාදන මත තීරුපාදන බද්දක් පත්වන ලදී. ඒ අනුව, 2000 පෙබරවාරි මාසයේදී බොරතෙල් මත වූ ආයතන බද්ද ඉවත් කිරීම්හි සමඟ හිසල්, තුමින්ල් හා පෙවුල් මත සියයට 45 ක තීරුපාදන බද්දක් පත්වන ලදී. මෙම ක්‍රියා මාර්ගය තුළින් මෙනෙක් විසල්, පෙවුල් හා තුමින්ල් මත සියයට 15, සියයට 50 හා ඇතුළු යන තීරුපාදන බදු අනුපාතයකට පත්කර බනිජනල් තීරුපාදන වැනින් බදු අයකිරීම සරල කරන ලදී. 2000 නොවා මිලිරුම් මාසයේදී මෙම තීරුපාදන තුන සඳහා වන තීරුපාදන බදු අනුපාතය සියයට 35 දක්වා අඩු යැයි කරන ලදී.

තීරු බදු අනුපාතය අඩුවන පරිදි සිදුකරන ලද සංයෝධනයක් හා තීරුබදු ව්‍යුහය සරල කිරීමක් සමඟ දේශීය කර්මාන්තකරුවන් හා ගොවීන් සඳහා ඇති ආරක්ෂණය විභාග ප්‍රාග්ධන කිරීමේ අරමුණින් 2000 දී රජය විසින් තීරුබදු ක්‍රමය විභාග විධිමත් කිරීමට කටයුතු කරනු ලැබේය. පොල් තීරුපාදන අංශය ආරක්ෂණය කිරීමේ අරමුණු ඇතිව ආභාරයට ගනු බඟන තේල් සඳහා මෙනෙක් ලොඳී තිබු ආයතන බදු ඇත් හැමි ඉවත් කරන ලදී. අතර, සියයට 25 ක ආයතන බලවුලට අමතරව තවන් සියයට 25 ක අධිභාරයක් පත්වනු ලැබේය. බදු අනුපාත විභාග තාරකික කිරීම සඳහා මෙනෙක් බව ඉරිහු මත පත්වා තිබු සියයට 5 ක ආයතන බද්ද සියයට 10 දක්වා ඉහළ දමුනු ලැබේය. 2000 පෙබරවාරි මාසයේදී සියයට 10 ක් ලෙස සම මට්ටමට ගෙනෙන ලද සිමෙන්හි සඳහා අයකෙරෙන රේගු බද්ද, 2000 ප්‍රති මාසයේදී තෝරාගත් අංශ සඳහා සියයට 25 දක්වා ඉහළ තා.වන ලද අතර, දේශීය සිමෙන්හි තීරුපාදනය ප්‍රතිඵලයක් කිරීම සඳහා අනුබල දීමට මෙහින් බාලපාරොන්තු විය. දේශීය ගොවීන් හට බාලාදුන් ආරක්ෂණය ප්‍රාග්ධන කිරීම සඳහා 2000 අගෝස්තු පිට 2000 නොවා මාස මැයි 3 කට බලපැවුන්වන පරිදි ආයතනින් අරනාපල් සඳහා සියයට 35 ක බදු අනුපාතයක් ඇතුළු නොවන ලෙස අධිභාරයක් පැනවේය. 2000 දෙසැම්බර් මාසයේදී අරනාපල් මත වූ ආයතන බද්ද වෙනුවට කිලෝ ගුළුමයට රුපියල් 20 ක් වූ විශේෂිත බද්දන් පත්වන් ලද අතර, අධිභාරය ඉවත් කරනු ලැබේය. දේශීය වි/සපල් අලවී කරගැනීමේදී ඇතිවි ඇතිවි ගැළව් නිරාකරණය කිරීමේ අරමුණින් සහල් ආයතනය සඳහා බලපත්‍ර ලොගුනීමේ අවශ්‍යතාවය 2000 ප්‍රාග්ධන මාසයේදී හඳුන්වා දෙනු ලැබේය.

බදු ව්‍යුහයෙහි නම්කාවය ඉහළ තැබීමේ අරමුණින් ආයෝජන මෙන්ඩලය යටතේ ඇති සහ ආයෝජන මෙන්ඩලයට අයන් නොවන අංශ සඳහා ලබා දී ඇති අධික බදු සහන තාරකික මට්ටමකට ගෙන ඒම පිළිස්ථා රජය විසින් පියවර ගනු ලැබේය. පුද්ගලයෙකුගේ බදු අයකරන ආදයම් ප්‍රස්ථා අනෙකුත් සහල් ආයතනය සඳහා පිරිවැය අඩුවැරය තීරුබදු දැනුවත්වන පිරිවැය අවසරය මත පැවති ආයෝජන බදු මැනාව 2000 මාර්තු මාසයේදී අවසන් විය. කෙසේ වූවද, උපයෝගනය නොකරන ලද ඉතිරි ආයෝජන පිරිවැය අයවැයෙහි සියලුමක බාලපාරොන්තු වූ ආදයම කෙරෙහි අනාගතයේදී බලපැනු ඇතිවි. තවද, උපයෝගනය තාක්ෂණ දීරිදුම්තා මාලාව යටතේ නැවත් සහමාගම් සහ පත්න්නා ව්‍යාපාර වෙත

නව බදු විරාම පුද්‍යය කිරීම 2000 අප්‍රේල් 1 වෙති දින අසෞජි විය. උසස් තාක්ෂණය යොදා ගන්නා කරමාන්ත සඳහා බදු විරාම සහ තීරුඛදු විලින් නිධනස්ව ආනයන කිරීමේ පහසුකම් මෙම උසස් තාක්ෂණ දිරීම්තා මාලාව යටතේ ලබා දුනි.

ආයෝජන මණ්ඩලය යටතේ ඇති අ-යෙත් පිළිබඳව යලකා බලන තිබා, 2000 අයවැය මහින් යෝජනා කරන ලද පරිදි ආයෝජන මණ්ඩලය යටතේ පවතින ව්‍යාපාර වෙත ලබාදී ඇති සහන තාරකික කිරීම සඳහා පියවර ගනු ලැබේ. 1994 ට පෙර ආයෝජන මණ්ඩලය යටතේ පැවති, අපනයනය තොකරන කරමාන්තකවල ව්‍යාපාතින් සම්බන්ධ ප්‍රාග්ධන හාංචි ආනයනය රේගු බදුවලින් නිධනස්ව සිදුකිරීමට නිජේති වූ කාල පරිවිශේදයක් තොමූතිව අවසර ලබා දී තිබේ. කෙසේ ව්‍යිවද, 2000 අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමේ සමඟ ආයෝජන මණ්ඩලය යටතේ හ්‍යියාන්තමක වන අපනයනය තොකරන කරමාන්ත සඳහා ව්‍යාපාතින් සම්බන්ධ ප්‍රාග්ධන හාංචි බදුවලින් නිධනස්ව ආනයනය කිරීම, ව්‍යාපාතින් හ්‍යියාන්තමක කරනු ලබන කාල පරිවිශේදයට පමණක් සීමා කරන ලදී. මෙම පහසුකම් දැනටමත් ලබාගෙන සිටින ආයෝජන මණ්ඩලය යටතේ ඇති අපනයනය තොකරන කරමාන්ත සඳහා මෙම සීමා කිරීම 2001 මාරුතු මස 31 වෙතිද සිට හ්‍යියාන්තමක වනු ඇත. තවද, 2000 ජනවාරි සිට හ්‍යියාන්තමක වන පරිදි ආයෝජන මණ්ඩලය යටතේ හ්‍යියාන්තමක වන සමාගමේ සඳහා මෙනෙක් ලබා දී තිබු දැනට හාරිනාවන ව්‍යාහන වෙනුවෙන් තීරුඛදු රිහිතව ව්‍යාහන ආනයනය කිරීමට මෙනෙක් ලබා දී තිබූ පහසුකමිද ඉවත් කරන ලදී. මිට අමතරව, ආයෝජන මණ්ඩලය යටතේ ඇති සමාගමේ වෙත තීරුඛදු විලින් නිධනයේ සුබෝපහේගි ව්‍යාහන ආනයනය කිරීමට ලබාදී තිබු පහසුකමිද රුපය විසින් 2000 ජනවාරි සිට අසෞජි කරන ලදී.

දිරිගැනීමේ ව්‍යුහය ව්‍යාන් විවිධ කිරීමට හා ආදායමේ අඩවිම අවම කරමින් ප්‍රමුඛ අ-යෙත්වල පමණක් දිරිගැනීමේ ලැබෙන බවට වශයෙන් ගැනීමේ අරමුණින්, ආයෝජන මණ්ඩල නීතියේ 17 වන කොටස යටතේ පවතින සියලුම දිරිගැනීමේ අ-ය ප්‍රදාන අවම ආයෝජන සීමා පැනවීමට 2000 අයවැය මහින් යෝජනා කරනු ලැබේ. මිට අමතරව, ප්‍රාදේශීය කාර්මිකකරණය දිරිගැනීමේ සඳහා කරමාන්තකවලට ලබාදුන් වසර 5 සිට 8 දක්වා වන බදු විරාමයන් කාර්මික උද්‍යාම හෝ අපනයන සැකසුම් කළාපවල පිහිටුවා ඇති දියුණු කළ ප්‍රත්‍යුදී තොරාගෙන ව්‍යාපාරවලට පමණක් ලබාදීමට තීයිමින විය. තවද, 2000 අයවැය තුළින් ආයෝජන මණ්ඩලය යටතේ විශාල පරිමාණයේ ව්‍යාපාති සඳහා ලබාදී ඇති දිරිගැනීමේ ව්‍යාන් තාරකික කිරීමට යෝජනා කරනු ලැබේ. 1996 ට පෙර අවම වශයෙන් රුපියල් දෑ ලක් 500 ක ආයෝජනයකින් යුතු ඇත්තේ ව්‍යාපාරයේ සඳහා, තුමන ආකාරයේ ආනයනයන් සඳහාද යන්න තොකුලකා, වසර 10 ක බදු විරාමයක් ලබා දෙන ලදී. 2000 අයවැය මහින් මෙම පහසුකම රුපියල් දෑ ලක් 3,500 කට වැනි ආයෝජනයක් සහිත මහා පරිමාණ ආයෝජන කරනු ලබන සමාගම් සඳහා පමණක් සීමා කිරීමට යෝජනා කරන ලදී. රුපියල් දෑ ලක් 500 සිට රුපියල් දෑ ලක් 3,499 අතර පරාපයක ආයෝජන සිදුකර ඇති අපනයන තොකරන ව්‍යාපාති සඳහා බදු විරාම වෙනුවෙන් සියලුම 15 ක සහනයදී බදු අනුපාතිකයක් යෝජනා කරන ලදී. ආයෝජන මණ්ඩල නීතියේ 17 වන

කොටස යටතේ ඇති අනුමත ආයෝජන සඳහා වන අවම ආයෝජන නිරනායකයන් සහ ප්‍රාදේශීය කරමාන්තකරණය හා විශාල පරිමාණයේ ව්‍යාපාති සඳහා අදාළ වන දිරිගැනීමේ, ආයෝජන මණ්ඩලය විසින් දැනට සමාලෝචනය පවතින් පිවිසුම්ගත ඉතිරි කිරීමේ දෙවිමත් කිරීමේ අරමුණින්, බදු අයකිරීමට යටත්වන ආදායම්න් අඩුකළ හැකි ප්‍රදුසුකම් ලැබීමේ ගෙවීම යටතට, එකින් හා වෙවාදා රුපාත්‍ය වාරිකද 2000 අප්‍රේල් සිට ඉදිරියට බලපැවැත්වන පරිදි ඇතුළත් කරනු ලැබේ. ප්‍රදුසුකම් ලැබීමේ ගෙවීමේ රුපියල් 25,000 හෝ තක්සේරු කළ හැකි ආදායම්න් 1/3 ක් හෝ යන දෙවින් අඩු ප්‍රමාණය නෙක් සීමා කරන ලදී. රාහික හා වෙවාදා රුපාත්‍ය වාරිකද 2000 අප්‍රේල් සිට ඉදිරියට බලපැවැත්වන පරිදි ඇතුළත් කරනු ලැබේ.

මේ අතර, ආයෝජන මණ්ඩලය යටතේ පවතින යටත්ල පහසුකම් සංවර්ධනය කිරීමේ යේදී සිටින සමාගම් සහ ආයෝජන මණ්ඩලයේ අනුග්‍රහය දක්වන තොමූලේ මෙනම ගාස්තු අය කිරීම මත ද වෙවාදා ජේවා සපයන දැනී - උපරි රෝහල ව්‍යාපාතින් යනාදියෙහි තව කොටස මිලදී ගැනීම සඳහා 1998 දී හඳුන්වා දෙන ලද ප්‍රදුසුකම් ලැබීමේ ගෙවීම් 2000 මාරුතු අවසානය දක්වා අවණ්ඩිව පවත්වාගෙන යනු ලැබේ. යටත්ල පහසුකම් සංවර්ධනය කිරීමේ සමාගම් සම්බන්ධව සැළකුවීට බදු සහන අදාළ වන්නේ රුපියල් දෑ ලක් 300 ක නීතුන් කළ කොටස ප්‍රාග්ධනයකින් යුත් හා රුපියල් දෑ ලක් 500 ඉක්ම්වන ආයෝජනයක් ඇති ව්‍යාපාරය සඳහා ය.

වර්ෂයකට සිදුන් 300 ක් ප්‍රභුණු කිරීමේ අවම අවශ්‍යතාවයට යටත්ව කොළඹ නගරයෙන් බැහුරුව පිහිටුවන තොරුණු තාක්ෂණ ප්‍රභුණු ආයනන සඳහා ව්‍යාපර 5 ක බදු විරාමයක් ලබාදීම තුළින් තොරුණු තාක්ෂණ කරමාන්තය ප්‍රවර්ධනය කිරීමට ඇති අවශ්‍යතාවය හඳුනාගෙන ඇත. මේ අතර, පරිගණක මදුකාංග කරමාන්ත ප්‍රවර්ධනය කිරීම සඳහා 1998 අයවැය මහින් ලබාදී ඇති සහන 2000 දී අවණ්ඩිව ලබාදෙන ලදී. 1996 අයවැය මහින් උසස් තාක්ෂණය අන්තර් කර ගැනීම සඳහා ලබාදුන්, දිරිගැනීමේද තවත් ව්‍යාපර 2 ක් සඳහා අවණ්ඩිව හ්‍යියාන්තමක වනු ඇත.

වෘත්තියකට සිදුන් 300 ක් ප්‍රභුණු කිරීමේ අවම අවශ්‍යතාවයට යටත්ව කොළඹ නගරයෙන් බැහුරුව පිහිටුවන තොරුණු තාක්ෂණ ප්‍රභුණු ආයනන සඳහා ව්‍යාපර 5 ක බදු විරාමයක් ලබාදීම තුළින් තොරුණු තාක්ෂණ කරමාන්තය ප්‍රවර්ධනය කිරීමට ඇති අවශ්‍යතාවය හඳුනාගෙන ඇත. මේ අතර, පරිගණක මදුකාංග කරමාන්ත ප්‍රවර්ධනය කිරීම සඳහා 1998 අයවැය මහින් ලබාදී ඇති සහන 2000 දී අවණ්ඩිව ලබාදෙන ලදී. 1996 අයවැය මහින් උසස් තාක්ෂණය අන්තර් කර ගැනීම සඳහා ලබාදුන්, දිරිගැනීමේද තවත් ව්‍යාපර 2 ක් සඳහා අවණ්ඩිව හ්‍යියාන්තමක වනු ඇත.

වෘත්තියකට සිදුන් 300 ක් ප්‍රභුණු කිරීමේ අවම

අවශ්‍යතාවයට යටත්ව කොටස ප්‍රාග්ධනයක් 2000 දී හ්‍යියාන්තමක කළේය. රාහික ආරක්ෂක බදු අනුපාතාවය ඉහළ තැව්ම්

හන මත බෙදා බොහෝ සේවාවන් ආචරණය වන පරදු පූර්ල කිරීම හාංචි හා සේවා බෙදා තුළින තීදහස් කර තිබූ ද්‍රව්‍ය, සිමෙන්ති, සියලු ආකාරයේ මස් වර්ග හා එල්පි. ගැස (කිලෝ ගුම් 15 ට වඩා වැඩි සිලින්ටර්) සඳහා බෙදා පැනවීම හා සිගරි හා මක්පුන් මත වූ තීජපාදන බෙදා වැඩි කිරීම මෙම ශ්‍රීයාමාරුග වලට ඇතුළත් විය. වසර මූල හාගෙයැදී ආරක්ෂක වියදීම වැඩි තිම තීජා අවුරුදු ඉලක්කයන් එලුයම තබාගනිමින් ආදායම් රැස්කිරීම ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා පියවර කිහිපයක ගැනීමට රුපයට සිද්ධිය. මේ අනුව, රුපය විසින් 2000 මාරුතු මාසයෙදී කිලින් පැවැති සියයට 5.5 ස් වූ රාකික ආරක්ෂක බෙදා ඇතුළාතය සියයට 6.5 දක්වා ඉහළ දමන ලදී. මේ සංමාලීව්, යුතු වියදීම සියටා ගැනීම සඳහා අතිරේක මූල්‍ය අවශ්‍යතාවයන් පූරුෂ ගැනීමට සිගරි හා මක්පුන් මත වූ තීජපාදන බෙදා දුහුල දමන ලදී. වර්තය තුළදී සිගරි සඳහා වූ තීජපාදන බෙදා සියයට 20 ක පාමාන්තයකින් වැඩිකරන ලද අතර, මක්පුන් සඳහා වූ තීජපාදන බෙදා බොහෝ සේවාවන් අයන් වන පරිදි රාකික ආරක්ෂක බෙදාහැනි ආචරණය පූර්ල කරනු ලැබේ. එම තීජා, 2000 පෙබරවාරි සිට කාරුණ්‍ය පිරිවැවුම රුපියල 100,000 ඉක්මවන බොහෝ සේවාවන් රාකික ආරක්ෂක බෙදා යටතට රැගෙන එන ලදී. කෙසේ වුවද, රාකික ආරක්ෂක බෙදා ඇතුළාතය ඉහළ දීම් තුළින ඇතිවිය හැකි අනිතකර බලපෑම් අවම කිරීමේ අරමුණින් රිදුලිය හා රු උල සිල්පාදනය, හාංචි හා සේවා ප්‍රවාහනය, ව-වල දැඟල මත වූ කළබඳ, අධ්‍යාපන දේවා, අද්‍යත්වැවියා කිරීමේ සේවාවන් (හාංචි හා සේවා බෙදා යටතේ උගාපදි-වී වී ඇත්තාම්) හා පෙවදා සේවාවන් මෙම රාකික ආරක්ෂක බෙදා ගෙවීමේ අවශ්‍යතාවයන් තීදහස් කරන ලදී. හවිද, හාංචි හා සේවා බෙදා යටතේ බෙදා අයකිරීම සඳහා බෙදා පදනම ගැකිල්බඳ කිරීමේ අරමුණින් 2000 පෙබරවාරි මාසයෙදී රුප විසින් ආදායම් රාකික තුළින කරනු ලබන ද්‍රව්‍ය, සිමෙන්ති (ක්ලින්කර ඇතුළුව්) එල්පි. ගැස සහ මස් වර්ග සැපයීම හා ආනයනය ද ඇතුළත් වන පරිදි හාංචි හා සේවා බෙදාහැනි ආචරණය පූර්ල කළේ. කෙසේ වුවද, අධ්‍යාපනය සේවා සඳහා වන පිරිවැය අඩුකිරීම සඳහා, අධ්‍යාපන සේවා සහ මක්න් 30 දෙනෙකුට විවා ආයන ධාරිකාවයක් ඇති බිජරා යොදා නෙත්තා මේ ප්‍රවාහන සේවා සඳහා 2000 පූල සිට බලපැවැත්වන පරිදි බෙදා තීදහස් තුළිවිය පුද්නය කරන ලදී. එවැනි මේ ප්‍රවාහන සේවා සඳහා යොදා ගන්නා බැඡරාව සඳහා වන කළබඳ පහසුකම් ආචරණය වන පරිදි මෙම බෙදා තීදහස් තත්ත්වය ලබා දී.

බඳ පරිපාලනය සහ බඳ ගෙවන්නාත්තේ අනුකූලකාවය ඉහළ නැංමීම පදනාද 2000 අයවැය මගින් පියවර කිහිපයක් ගනු ලැබේය. වින්තිකයන්ගේ ගාස්තු හා සමාන දේවා වෙනුවෙන් කරන ලද ගෙවීම් වෙනුවෙන් රෑම ගාස්තු ගෙවන අවස්ථාවේදීම අයකර ගන්නා ලද යියයට ۵ ක රඳවා තබා ගැනීමේ බද්ධ, ව්‍යාපාර අංශ හා අනෙකුත් ව්‍යාපාර වෙනත් පුරුල් කරන ලදී. කෙසේ මුවද, මෙම ක්‍රියාදමය යියලුම ව්‍යාපාර ආචරණය වන පරිදි පුරුල් කිරීම තිබා බෙ

පරිපාලනය කිරීමේ ගැටුව මතුවිම හෙකුවන්, 2001 දී ව්‍යාපාර වෙත බදු තොගෙවිය පුතු ආදාශම සිමාවන් පැනවීමට යෝජනා කර ඇත. ආනයනය මත මූදර බදු එකතු කිරීම වාණිජ බැංකු වෙතින් රෙගු දෙපාර්තමේන්තුව වෙත 2000 අප්‍රේල් මාසයේදී පවතින දෙනු ලැබූ අතර, බදු පරිපාලනය තවදුරටත් පහසු කිරීම මෙහි අරමුණ රිය.

රතය, මූල්‍ය අංශය නිශ්චල්‍ය කිරීමේ කාරුයයන් 2000 දීද අභ්‍යන්තර සියාන්තමක කළේය. බැංකු සහ රක්ෂණ ආයතනවල විදෙසීය හිමිකම පියයට 60 දක්වා වන ලෙපින් හා රස්කන් ආයතනවල එම ප්‍රමාණය පියයට 90 වන ලෙපින් එම අංශයන්හි විදෙසීය ප්‍රාග්ධන හිමිකම සඳහා පරිතිනා සිලාවන් උපිල් කරන ලදී. විදෙසීය ප්‍රාග්ධන හිමිකම රුත්‍රී කිරීම තුළින් ප්‍රාග්ධන පදනම වැඩිදියුණු කිරීම සහ විදෙසීය අරමුදල් ප්‍රවාහයන් දිරිගැනීම හා ප්‍රාදේශීය මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස කොළඹ සංචාරනය කිරීමට උපකාරීව යනාදිය අඛණ්ඩිතය. 2000 පිට සුරක්ෂිපත් සුවමාරු කොමිසම (SEC) මගින් බලපත්‍ර ලන් කොටස තැරිවකාර සමාගමවල අධිකියෙන් පියයට පියයකම දීම සඳහා ශ්‍රී ලංකාකියන් තොවන පුද්ගලයන්ට අවසර ලබාදුනි. එකකහාර අරමුදල් තැවත තාගාපිටියෙහි අරමුණින් ඇදළ එකකහාර මුද්‍රා මගින් රත්සේ සුරක්ෂිපත්වල පියයට 20 කට විඛා වැඩි ප්‍රමාණයක් ආයෝජනය තොකිරීමේ පදනම මත අනෙකායිකව එම එකකහාර වල ආයෝජනය කිරීමට අවසර ලබා දුනි. එම අරමුදල් ලැබීම සහ ගෙවීම අධිකාණ්ඩය කිරීම සඳහා මෙම ආයෝජන, කොටස ආයෝජන බාහිර රුපියල් තිසුම් (SIERA) හරහා ත්‍රියාන්තමක කිරීමට තීයුම්ය. මුළුවයායික ප්‍රාග්ධන සමාගම්වල ආයෝජන පුද්ගල් කිරීමට හා විවිධානිකරණය කිරීම සඳහා රත්ස ව්‍යවසාය ප්‍රාග්ධන සමාගම් සඳහා වන තීක්ෂිය ප්‍රාග්ධනය කරන ලදී. විශේෂ අවධාන සිතින ව්‍යවසායන් වල ආයෝජන සඳහා මෙතෙක ලබාදුන් බුදු විරාම කාලයන් ඉවත් කිරීමට තීරණය විය. මෙම තීරණය මගින් තමන්ගේම තොරීම පරිදි ආයෝජන කටයුතු සිදු කිරීමට ව්‍යවසාය සමාගම්වලට අවකාශ පළසා දුනි.

රුක්ෂණ සේවකා තාවිකරණය කිරීමේ හා ශ්‍රී ලංකාවේ රුක්ෂණ කර්මාන්තය දිපුණු කිරීමේ අරමුණින් 2000 අංක 43 දරණ රුක්ෂණ කර්මාන්තය පාලනය කිරීමේ පතන මෙහි 2000 අගෝස්තු මායයේදී පාරැලිමේන්තුව විසින් සම්මත කරන ලදී. රුක්ෂණ කර්මාන්තය පාවරිතය සේවකා තාවිකරණය කිරීම, අධ්‍යාපනය හා පාලනය කිරීමේ කාරුයය සඳහා රුක්ෂණ මණ්ඩලයක් පිහිටුවීමට අවශ්‍ය තීක්ෂණය බලකළ මෙම පතන මගින් ලබාදුන්. මෙකක් විලංගුව පැවති 1962 අංක 25 දරණ රුක්ෂණ පාලන පතන අවලංගු කරමින් ශ්‍රී ලංකාවේ රුක්ෂණ කර්මාන්තය පාවරිතය සේවකා තාවිකරණය පරිපාලනයක් තීර්මාණය කිරීමට අවශ්‍ය පසුබෑම් මෙම නව පතන මගින් දක්නට කර ඇතු. ප්‍රධාන වශයෙන්, රුක්ෂකයන් ලෙස ව්‍යාපාර කටයුතු කරගෙන යනු ලබන පුද්ගලයන් උයාපදිංචි කිරීම, රුක්ෂණ තැයැවිකරුවන් උයාපදිංචි කිරීම, රුක්ෂණ කර්මාන්තය පාවරිතය සේවකා තාවිකරණය සේවකා තාවිකරණය කිරීම සඳහා රුක්ෂණ පාලනය ප්‍රජාදේශ දීම සහ රුක්ෂණ කටයුතු හා සම්බන්ධ රුක්ෂණ ප්‍රතිපත්තිය

କ୍ରିୟାତ୍ମକ କିମିତ ଯନ୍ମାଦ୍ୟ ପଦିକୁ ବିଲ୍ୟ ଲୋଡ଼ିମ ମେନ୍ଟମ ରକ୍ଷଣ ମଞ୍ଚିଲ୍ୟ ଲେନ ବିଲ୍ୟ ହା ଲିଗକ୍ଷିମ ପାଵର୍ ଆତ.

විශාම වැටුප් ප්‍රතිඵලයක් සම්බන්ධව කම්මිටුවක් පත්කීරීම සහ පොලෝලික අයගේ විශාමික යෝජනා තුම පාලනය කිරීම සඳහා නීති කෙටුවම්පතක් සකස් කිරීම යනාදිය පමණින් විශාම වැටුප් ප්‍රතිඵලයක් කටයුතු 2000 දී අවශ්‍යව හියාත්මක කරන ලදී. යෝජිත විශාමික දීමිනා අරමුදල නීතාමතා කොමිෂඩ, සේවකයන්ගේ ඉහිරිකිරීම් ආරක්ෂා කිරීමත්, එවැනි ඉතිරි කිරීම් විවෘතාන ආකාරයෙන් ආයෝජනය කර ඇති බව තහවුරු කිරීමත්, විශාම වැටුප් අරමුදලට ගකුනාවය තහවුරු කිරීමත් සහ එවැනි ප්‍රතිලාභ අරමුදල පිළිබඳ මහජන විශ්වාසය ඉහළ තැවීම තුළින් එවා ප්‍රවලින කරවීමක් යන කරුණ මූලික වෘයෙන් ඉක්කකා කොට ගනු ලබයි. ශ්‍රී ලංකාවට සමාන අර්ථීක හා සමාජ තත්ත්වයන් පවතින රටවල විශාම වැටුප් ප්‍රතිපත්ති හා විශාම වැටුප් යෝජනා තුම සැලකිල්ලට ගතිමත් ශ්‍රී ලංකාවට යෝගා විශාම වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අරමුණින්, විශාම වැටුප් සම්බන්ධව කම්මිටුවක් පත් කරනු ලැබේය. තවද, සැලිර වැන්දැනු හා අන්දරු අරමුදලක් පිළිවුවන් රුපයේ සේවකයන් සඳහා සරල සමාජ ආරක්ෂණ වැඩිහිටිවෙළක් නිරමාණය කිරීමේ අරමුණින් දහට පවතින විවිධාකාර විශාම වැටුප් යෝජනා තුමයන් ඒකාබද්ධ කිරීමේ හැකියාව පිළිබඳව විමසා බැඳීම ද මෙම කම්මිටුවේ වෘයකීම්වලට අයන් වේ. විශාම වැටුප් විෂමතා අඩු කිරීම සම්බන්ධ උපදෙස් ලබාදීමටද තියුමත් ය.

2000 අයවැය මහින් බතිත තෙල් අංශය තවදුරටත් නිධනයේ කිරීම තුළින් ආරකින් කටයුතු ප්‍රේක්ෂෙයක් ඇති කරනු ලැබේය. බතිත තෙල් අංශයේ ඇතුළුම් කටයුතු පොදුගලික අංශය පදනා විවිත කරන ලදී. 1999 දී උගිසි තෙල් වෙළඳපොල පොදුගලික අංශය වෙත විවිත කිරීමත් සමඟ වර්ණය තුළදී පිහිටින් ආනයනය සහ බෙදු හැරීම වඩාත් තරගකාරී බවට පත්විය. 2000 දෙපුම්බර මාසයේදී එදු පි. ගැස් පදනා වූ ඒකාධිකාරයද අහෝසි වූ අතර ගැස් නිෂ්පාදනය, ආනයනය හා දෙහුරීම තරගකාරීව සිදුකිරීම පදනා වෙළඳපොල විවිත කරනු ලැබේය. කළාපය තුළ ඉවත් හා නාරික ගමනාගමනයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස කොළඹ තාගරය සතු තරගකාරීවය ඉහළ තැබීම්, මෙම කටයුතු පොදුගලික අංශය වෙත විවිත කිරීම තුළින් අපේක්ෂිතය.

රටෙහි උරුරු හා තැනෙහිටිර ප්‍රදේශවල ආරක්ෂක කටයුතු තර කිරීම නිසා රජයට ආරක්ෂක වියදම් වැඩිකිරීමට සිදුවිය. ඒ අනුව, වර්ෂය පැද්‍රා ඇස්තමෝන්තුගත යුතු වියදම් ඉක්මවීමින් අතිලේකව් රුපියල් බිජියන 28 ක් ආරක්ෂක වියදම් සය්දා ලබාදෙන ලදී. ජාතික ආරක්ෂාව පිළිබඳ ඇස්තමෝන්තුගත වියදම් විභාළ ලෙස ඉක්මවා යාම තුළ අයවුය හිහා අවු කිරීමේ අරමුණින් රජය සිය රාජු ආයෝජන වැඩියටහනේ ප්‍රමුඛත්වයන් යළි පක්ස් කරන ලදී. මේ අනුව, වාහන මිලදී ගැනීම, නව ගොඩනුගිනි ඉකිකිරීම සහ ලි බඩු සහ යන්නෙෂ්පකරණ මිලදී ගැනීම වැනි අත්‍යවශ්‍ය නොවන ප්‍රාග්ධන කටයුතු මත වන වියදම් කපා හැඟිය. විදේශීය අරමුදල් සපයා ගනු ලෙන සාචිරිදහන

ව්‍යාපෘති යදහා වූ අයවිය ප්‍රතිඵාදනයන් මෙම ක්‍රානුරීම් යටතට අයත් නොවිය. මෙම වැඩිවිෂ්වානු වියදම් අවකාශනාවයන් සපුරාලිමටවද ආදායම් ලැබුම් ප්‍රමාදවීම් සහ අපේක්ෂිත ප්‍රමාණයට වඩා වියදම් වැඩි වීම තිසා ඇතිවිය හැකි වැඩි ප්‍රවාහය සම්බන්ධ ගැටුව මගහුර්වීම සඳහාද රජය විසින් විපරිතත ප්‍රනත යාශ්‍යයේදී තෙවැනි සඳහාද රජය ලබාගත හැකි සීමාව දෙවරක්ද ඉහළ තාවත ලදී. ණය ලබාගත හැකි සීමාව වූ රුපියල් බිලියන 169 ක ප්‍රමාණය, 2000 මැයි මායෝදේ රුපියල් බිලියන 189 දක්වා රුපියල් බිලියන 20 කින් ඉහළ තාවිය. 2000 අගෝස්තු මායෝදේ ණය ලබාගත හැකි සීමාව තාවත වර්ක් රුපියල් බිලියන 214 දක්වා රුපියල් බිලියන 25 කින් ඉහළ තාවිය. භාණ්ඩාගාර බිලුපන් තිබුණුව සඳහා වූ සීමාවද රුපියල් බිලියන 135 දක්වා රුපියල් බිලියන 10 කින් වැඩි කළේය.

ප්‍රාදේශීය මට්ටම්න් මූලික පහසුකම් සම්පාදනය කිරීම
වැඩිදියුණු කිරීමේ අරමුණින් ප්‍රාදේශීය යොය සහ සංචාරක නාම
අරමුදල සඳහා සහනයායි කොන්දේසි යටතේ රෙඛ විසින්
අරමුදල සපයා දීම වැඩිකරන ලදී. තවද, ජන්ද කොට්ඨාස
මට්ටම්න් සංචාරක තුවුනු කරගෙන යාම සඳහා
පාරිඵ්‍රෝන්තු මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යක අයවැය යටතේ
එක් මන්ත්‍රීවරයෙකුට රුපියල් දක ලක් 2.7 බැංහින් වූ ඉහළ
ප්‍රතිපාදනයක් ලබාදාති.

2000 අයවැය මගින් ප්‍රකාශ කළ පරිදි සියලුම රඟයේ වියදම් ඒකක බැංකු, සාස්ථ්‍රා සහ ව්‍යවස්ථාපිත ආයතන සිය වර්තන වියදම් විලින් සියයට 5 ක් ඉතිරි කිරීමද, වසර ඇලදී අනුමතනා කළ වියදම් විධීමක් කිරීමේ ශ්‍රීමත්රුජයන්සි ඇතුළත් වේ. රාජ්‍ය ආයතන වලට සිය අයවැය මත සූදුසු ගැලපුම් කරගැනීමට ඉඩ හරිමින් මහා භාණ්ඩාරය විසින් එක් එක් වියදම් ආයතන වල වර්තන වියදම් සඳහා එක් කරන ලද ප්‍රතිපාදන විලින් සියයට 5 ක් ක්‍රානකරින ලදී. තවදී මූල්‍ය විනය ඉහළ නැංවීමේ අරමුණින් උපයෝගය නොකරන ලද අරමුදල් වියදම් ඒකක තුළ මාරුකිරීම සඳහා අවසර් ලබාදෙන මුදල් රෝගාසි පිළිබඳ 66 වන වගක්තිය (FR 66) යටතේ කළ භාෂි මාරු කිරීම්, තවත් දමන ලදී. තවදී, ඉහළ වට්නාකමකින් යුත් භාණ්ඩ නොදාම මිලට ලබාදීමේ වගකීමක් සිතිනව භාණ්ඩ මිලදී ගැනීම සඳහා සැපයුම්කරුවන් උයාපදිංචි කිරීමේ ක්‍රමයක් 2000 අයවැය මගින් භාෂ්‍යවා දෙනු ලැබේ. රාජ්‍ය ව්‍යවසායවල සහ ව්‍යවස්ථාපිත ආයතනවල මූල්‍ය ශ්‍රීයාකාරීකරණය වැඩිදියුණු කිරීමේ අරමුණින් අයවැයකි ඉතුරුම් ජනනය කිරීම සඳහා විගණන භා කළමනාකරණ ක්‍රියා ලෙසින් වියදම් ඇගයීමේ ඒකක හිටුවුවන ලදී. රාජ්‍ය සේවක වැටුප වුවුප ව්‍යුහය යළි සෘජාකාබුද්ධ සඳහා 2000 අයවැය මගින් තව වැටුප කොමිෂඩක් ද පත්කරන ලැබේ.

2000 දී විශාල කුළුනව් මණ්ඩලයක් පත්කිරීම හා අමාත්‍ය මණ්ඩල සංඛ්‍යාව වැඩිකිරීමත් සමඟ මෙනෙක් වියදම් වඩාත් තාරකීම බවට පත් කරමින් ඇතිකරගත් ප්‍රගතියට තරමක් දුරට බාධාවක් ඇතිවය. රාජ්‍ය මූල්‍ය කටයුතු තුළින් ඇති වූ එවත් පැවතියද රුහු අමාත්‍යාංශ සංඛ්‍යාව 1999 දී පැවති 32 පිට 2000 ඔක්තෝබර මායයේදී 46 දක්වා වැඩිකරන ලදී. එහෙයින්, පසුකිය වර්ෂයේ පැවති කුළුනව් අමාත්‍ය වරුණත්ගේ සංඛ්‍යාව 32 පිට 44 දක්වා ඉහළ හිය අතර, වර්ෂය තුළදී තීයෙරු අමතිවරුත්ගේ

සංඛ්‍යාව 35 දක්වා වැඩි විය. වෙනත් අංශයක වියදම් ක්ප්පාද කිරීම තුළින් මෙම වියදම් පියවා ගනපුණු වන බැවින් මෙම තත්ත්වය අනාගතයේදී අයටිය කෙරෙහි අතිලෙක බරක් නොකළිවා ඇතිකරනු ඇතු. රාජ්‍ය අංශයේ යෝධක සංඛ්‍යාව සහ යෝධක අවශ්‍යතාවය පවතින මෙවටමේම පවත්වා ගැනීම වැනි ක්‍රියාමාරුග මගින් සමස්ථ රාජ්‍ය අංශයේ අඩුකිරීමක්, දහව ක්‍රියාත්මක වන රාජ්‍ය අංශය විභාන් තරකික කිරීමේ වැඩිසුහන් තුළින් ඉලක්ක කර ඇතු. අමාත්‍යාංශ සංඛ්‍යාව වැඩිකිරීම රාජ්‍ය අංශ තාරකික කිරීමේ වැඩිසුහන් පසුපසට තබන ලද පියවරක් ලෙස සැළුකිය හැකිය.

2000 දී සිදුකරන ලද පාලිත මිල සංයෝධනයන් මත අතිරේක බරක් ඇතිකරන ලද අතර, රත්තගහණයෙන් තෝරාගත් කොටස් සඳහා සහන ලබාදීමේ අරුණුත්තේ තවත් රුපු මූල්‍ය ත්‍රියාමාරුග හිජිපයක් ගැනීමට මෙම තත්ත්වය හේතු විය. මේ අනුව, මසකට රුපියල් 250 ක් හෝ එට අඩු ප්‍රමාණයක සමඟදී දීමනා ලබන ප්‍රතිලාභී පවුල් 1,104,924 ක යේ මායික දීමනාව රුපියල් 150 කින් වැඩිකරන ලදී. මසකට රුපියල් 500 කට වඩා අඩු ආදයමන් ලබන පවුල් සඳහා මෙම දීමනාව රුපියල් 200 කින් ඉහළ දීමන ලදී. මෙම ප්‍රතිලාභය සඳහා සුදුසුකම් ලැබූ පවුල් සංඛ්‍යාව 897,863 ක් විය. 2000 මක්සේරබර සිට බලපැවැත්තේවෙත පරිදි විශ්‍රාමිකයෙන් සඳහා රුපියල් 500 ක අවමයකට යටත්ව මායික විශ්‍රාම වැළැපෙන් සියයට 10 ක දීමනාවක් ප්‍රදාන කරන ලදී. 2000 මක්සේරබර මායියේදී ලබාදෙන ලද සියයට 10 දීමනාව, 2000 අගෝස්තු සිට බලපැවැත්තේවෙත පරිදි විශ්‍රාමිකයෙන් සඳහා මිට ප්‍රථම ලබාදෙන ලද රුපියල් 300 දීමනාව සමඟ එකාබද්ධ කරන ලදී. 2000 අයවිය මගින් මසකට රුපියල් 4000 හෝ එට අඩුවෙන් විශ්‍රාම වැළැප් ලබන විශ්‍රාමිකයින්ගේ දීමනාව 2000 ජනවාරි මස සිට බලපැවැත්තේවෙත පරිදි රුපියල් 400 කින් වැඩි කරන ලදී. ඒවා වියදීම දරුණකයෙහි වෙනස්කම් වලට අනුකූලව වැළුපට ගැලපුම් තොකරනු ලබන රාජ්‍ය අංශයේ යෝචනයන් වෙත අවස්ථා දෙකකදී අන්තර දීමනා ලබාදුනි. 2000 අගෝස්තු මායියේදී මසකට රු.12,000 කට වඩා අඩුවෙන් වැළැප් ලබන රාජ්‍ය අංශයේ යෝචනයින් සඳහා මසකට රු.600 ක දීමනාවක් ලබාදෙන ලදී. රය විසින් රාජ්‍ය අංශයේ සියයම් නිලධාරීන් වෙත අගෝස්තු මායියේදී ලබාදෙන ලද දීමනාවද ඇතුළත්ව, විශ්‍රාම වැළැප් ගණනය කිරීම සඳහා පලකා තොකාලනා, රු.1,000 ක අවමයකට යටත්ව වැළැපෙන් සියයට 10 ක් වන ලෙස ඉහත අතිරේක දීමනාව 2000 මක්සේරබර මායියේදී ලබා දෙන ලද අතර එයට අගෝස්තු මස ලබා දුන් දීමනාවද ඇතුළත් වේ. සුරියා සඳහා දනට පවතින කි.ග්‍ර. 50 බැංගයකට රු.350 ක් වන මිල ලෙසසම පවත්වාගෙන යාම සඳහා 2000 ජ්‍යෙන් මායියේදී බැංගයකට රුපියල් 398.23 සිට රුපියල් 448.23 දක්වා රුපියල් 50 කින් පොහොර සහනාධාරය වැළැකරන ලදී. ගැස් මිල වැඩිවින්ත සමඟ ගැස් හාවිතාකරනු ලබන අඩු ආදයම්ලාභී පවුල් සඳහා සහනාධාර ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබේය. ඒ අනුව, ගෘහස්ථ ඉඩම් පිශුම් කටයුතු සඳහා ගැස් හාවිතා කරන රු.5,000 ව අඩු ආදයමක් ලබන පැවුලක් සඳහා සැම මාස 2 කට වරක් රු.100 ක මූල්‍ය විව්‍යරයක් පිරිනමතා ලැබේය. මේ

අතර, පාරිගේයිකයන් මත ඇතිව් අමතර බර අඩු කිරීම සඳහා 2000 උලි මාසයේදී පිටි මිල කිලෝ ගුමුහකට රු.17.95 සිට රු.14.95 දක්වා අඩු කිරීම මගින් පොදු සහනාධාරයක්ද ලබාදෙන ලදී. කොටස් වුවිද, අයවුය මත වූ පිඩිනය හෝතුවෙන් 2000 තොවුම්පර මාසයේදී පිටි මිල රු.16.95 දක්වා රු.2 කින් වැඩි කිරීමට සිදුවිය. මෙලෙස ජනගහණයේ විවිධ කොටස් සඳහා සහනාධාර පුද්ගලය කිරීම අයවුයෙහි වර්තන වියම්ම වැඩි කිරීමට හෝතු වූ අතර, එම තත්ත්වයේ රාජ්‍ය මූල්‍ය එකාග්‍රතා ක්‍රියාමාරුගයෙන් බැහැරව යාමකට හෝතුවිය.

වඩාන් වෙළඳපොල වෙත නැඹුරු වූ භා මැදිකාලීන පරිණත කාලයක් සහිත රාජ්‍ය ණය යාපුතියක් සකස් කිරීම සඳහා වූ කුමෝපාය රේඛ විධින් අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ලැබේය. වර්ෂය සඳහා රේඛේ නය ලබාගැනීමේ අවශ්‍යතාවය විශාල වශයෙන් මධ්‍යකාලීන, වඩාන් වෙළඳපොලානීම් තුළ භාණ්ඩාගාර බැඳුම්කර හරහා සපුරාගත්තා ලදී. භාණ්ඩාගාර බැඳුම්කර, වර්ෂය තුළ මුළු දේශීය මූල්‍යකරණයෙන් සියයට 8ක කට දෙක විය. මෙය වෙළඳපොල වෙත නැඹුරුවීම සඳහා වඩාන් යෝගා පියවරක් වුවද, මෙම ප්‍රතිපත්තිමය ක්‍රියාමාරුගයෙහි සත්‍ය ප්‍රතිඵලය ආරක්ෂයෙහි පොලී අනුපාතික ව්‍යුහය කරමිනි වඩාන් ඇතට විශිෂ්ට බලපෑම් අති කළේය. අස්ථ්‍රාවර අපේක්ෂාවන් භා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියෙහි ප්‍රස්ථාම මත, අයවුය හිඟය මූල්‍යනය සඳහා වෙළඳපොල බලවිග මත පොලී අනුපාතිකය තීරණය කරනු ලබන භාණ්ඩාගාර බැඳුම්කර මත වූ අධික රැඳියාව, පොලී අනුපාතිකයන්හි තිසුණු වැඩිවීමකට දෙක විය. වසර දෙකක පරිණත කාලයක් සහිත භාණ්ඩාගාර බැඳුම්කර සඳහා වූ එලදා අනුපාතිකය 2000 ප්‍රමා භාගයේදී සියයට 12 සිට 2000 දෙවන භාගයේදී සියයට 22 අක්වා වැඩි විය. අනාගතයේදී එවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම පිළිස නය ලබාගැනීමේ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා යොද ගත්තා නය උපකරණවල සැපුතිය පිළිබඳව ප්‍රවේශීම්හාගතව සෙකු බැඳිය යනය.

අධිමතය පරිදි ගෙවා නීම කිරීමට කැඳවිය හැකි (Call Option) හා ජේබාගාර බලුම්කර නිකුත් කිරීම ප්‍රථම වරට 2000 වර්ෂය තුළදී සිදුකරන ලදී. අනාගතයේදී පොලී අනුපාතිකයේ අඩුවීම් වලදී එහි වාසිය ලබාගැනීමට ඡාමණ්‍ය ඉඩ සඳහන අතර, එම ඊය උපකරණය දැනුට පවතින ඊය වූහා තුළට එක්වීම නිසා රුපයට වඩා නමුවශිලිව ඊය කළමනාකරණය කිරීමට ද හැකියාව ලැබේ. නිකුත් කළ දින සිට වසරකට පසුව අධිමත දිනයකදී මෙම බලුම්කර ගෙවා නීම කළ හැකිය.

රජයේ නියෝගීන් ආයතනයක් වන රාජ්‍ය ගුදා
දෙපාර්තමේන්තුවේ වර්ණය කුදැළී ගෙය වෙළඳපාල සංචාරකය
කිරීම පදනා වූ හිය උත්සාහයන් අඛණ්ඩවී ශ්‍රායන්මක
කළේය. ප්‍රාථමික වෙළඳ නියෝගීන් ජාලය ව්‍යවස් ගක්තිමත්
කිරීමේ අරමුණින් ප්‍රාථමික වෙළඳන් ලෙස කටයුතු කිරීම
සඳහා එක් ආයතනයකට රුපියල් දැක ලක් 150 ක කුප
වූ ප්‍රාග්ධනයකින් යුත් සිමිත පමාණම් 8 ත් 2000 මාරුණ
මාසයේදී පත් කරනු ලැබේය. රජයේ සුරක්ෂිපත් සඳහා
වෙළඳපාලක් ඇති කිරීමට කටයුතු කිරීම මෙම ප්‍රාථමික
වෙළඳන් සතු වගකීම වේ. ප්‍රාථමික වෙළඳන් විශයෙන්
කටයුතු කිරීම සඳහා වෙනමම නීතිගත ආයතන පිළිවුටිම
නැඹුන් ගෙය සුරක්ෂිපත් වෙළඳපාල සංචාරකය කිරීමත්
එමගින් ගෙය කළමනාකරණය සඳහා පහසුකම් යායිමත්

අපේක්ෂිතය. මූදල් හා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ගෙනිමත් කිරීම, ප්‍රාථමික වෙළඳුන් ආවේක්ෂණයට ලක් කිරීම සඳහා පහසුකම් සැලයීම, ප්‍රාථමික වෙළඳුන්ගේ කටයුතු සඳහා දිරිගැනීම් ලබාදීම වැනිදියුණු කිරීම හා විචාර ඉලක්කගත කිරීම සහ ප්‍රාථමික වෙළඳුන් නියෝගීත් කටයුතු සඳහා පුම දෙනෙකුම සමාන අවස්ථා පසායාදීම මෙහින් අපේක්ෂිතය. ප්‍රාථමික වෙළඳුන් රජයේ සුරුකුම්පත් පමණක්ම අලෙවි කළයුතුය. මෙම ආයතන ගෙනිමත් හා කාර්යක්ෂම ආකාරයෙන් කටයුතු කරන බවට වගබලා ගැනීම සඳහා මෙම ප්‍රාථමික වෙළඳුන්ගේ කටයුතු අධිකෘත්‍යය කිරීමට හා පරින්‍යා කිරීම සඳහා අවශ්‍ය තීක්ෂණය බලකළ මහජානුවට ලබාදෙන ලදී. ප්‍රාථමික වෙළඳුන් අධිකෘත්‍යය කිරීම සඳහා අවශ්‍ය යටින් පහසුකම් ඇති කිරීමටද 2000 දී හැකිවිය. එකුන් පරින්‍යා සහ දුරස්ථා අධිකෘත්‍යය සඳහා අත්පොත් දෙකක් පිළියෙළ කිරීම ඇතුළත් ප්‍රාථමික වෙළඳුන් අධිකෘත්‍යය කිරීම සඳහා අදාළ හියාකාරී රුමුවක් හා තුමයක් සැලසුම් කරන ලදී. රජයේ සුරුකුම්පත් සම්බන්ධව ගණුදෙනු කිරීමේදී යොගනු ලබන ජාත්‍යන්තර පිළිගත් ප්‍රායෝගිත්, සමස්ත වශයෙන් ප්‍රාථමික වෙළඳුන් කළමනාකරණය කිරීම, සංවිධානය කිරීම, හා සියාකාරිත්වය පිළිබඳව වන මගපෙන්වීම ද යන කරුණු මෙම අත්පොත් සඳහන් කර තිබේ. අධිකෘත්‍ය තුමය විචාර ගෙනිමත් කිරීම සඳහා ප්‍රායෝගිතා ප්‍රමාණවෙන් හාවය, වාර්තා කිරීමේ ඇතුළත්තාවය, විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන, රෙගුලයි පත්‍රවතු ලබන හිඹුම් ආකෘතිපත්, ආවාර ධර්ම සහ හාරකාර කටයුතු සඳහා ප්‍රකාශකර දීම යනාදී අධිකෘත්‍යයේදී සලකා බලනු ලබන ආයතන් සඳහා වන උපදෙස් හඳුන්වා දීමට මහ බැංකුව යෝජනා කර ඇත.


ආර්ථිකයේ විවිධ අංශ වල ඇති ගැටුව සඳහා විසඳුම් ලබාදීම තුළින් ආර්ථිකය තවදුරටත් ගෙනිමත් කිරීමේ අරමුණින්, විශේෂයෙන් ආර්ථිකයේ විවිධ ප්‍රශ්න හෝ අංශයන් සම්බන්ධව කරුණු තිරුකරණය කිරීම සඳහා, 2000 දී රාජ්‍ය තිබාරිත්තෙන් හා පොදුගලික අංශයේ තිබාරිත්තෙන් සමන්වීත කළුවු පිහිටුවනු ලැබේ. රාජ්‍යපොදුගලික අංශයේ සහභාගිත්වයෙන් කළුකරු, විදුලී සංදේශ, ඇඟැල්ම්, බදුකරණය හා ප්‍රායෝගිතා වෙළඳපාල සංවර්ධනය කිරීම ආදිය සඳහා, මෙලපෙ සම්බන්ධ සඳහා ප්‍රායෝගිතා වෙළඳපාල සංවර්ධනය කිරීම අංශයන් මෙවැනි ප්‍රතිසංස්කරණයන් ආරම්භ කිරීම හා වෙශවත් කිරීම මෙහි අරමුණු විය.

දනට පිදුකුගෙරමින් පවතින බදු ප්‍රතිසංස්කරණ පිළිබඳව සලකා බලන තිබ, බදු තුමය සරල කිරීමේ හා වරකමාන බදු තුමයෙහි විනිවිද හාවය වැනි කිරීමේ අරමුණින් බදු විශ්‍යහය තවදුරටත් තාරකික බවට පත්කරමින් ආදායම්තනය කිරීමේ තව අංශ පිළිබඳව පොයා බැලීම පිණිස බදු පිළිබඳ කළුවු කටයුතු කරන ලදී. විශේෂ බදුවල සපුරාන්තාව ඉහළ තැවිම සඳහා ඒවා පරින්‍යාවට ලක් කිරීම සුක්ෂම මට්ටමින් බදු කරන ලද අතර, පාරව මට්ටමේදී දනට පවත්නා බදු තුමයෙහි බදු තම්බනාවය හා බදුවල තීයම බලපැම සම්බන්ධ ගැටුව හඳුනා ගැනීමත් තුළින්, වත්මන් බදු ප්‍රතිපත්තිය විමර්ශනයට හාරනය කිරීමේ කටයුතුවල මෙම කළුවුව තියුළුනි. වැද්ගීය ආයෝගන දිරිගැනීම් සහ ප්‍රායෝගිතා වෙළඳපාල හා මූල්‍ය අංශය සංවර්ධනය කිරීමේ අරමුණින් බදුකරණයෙහි කාර්යාරය පරින්‍යාවට ලක් කිරීමද බදුකරණය පිළිබඳ මෙම කළුවුවේ කාර්යාරයන් අතර විය.

8.2 අයවුය තත්ත්වය

2000 වර්ෂය සඳහා වූ රාජ්‍ය මූල්‍ය කටයුතු අතුරු සම්මත හිඹුමතක් යටතේ ආරම්භ කරන ලද අතර, 2000 ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ කාල පරිවිශේෂය තුළ ඇයවුය කටයුතු කරගත යනු ලැබුවේ මෙම රාජ්‍ය තත්ත්වය. 2000 වර්ෂයේ අයවුය ඉඩිපත් කරන ලද්දී 2000 පෙබරවාරි මාසයේදය. අයවුය මගින් එහි සම්පත් හිඹය දැදේති. හි ප්‍රතිගතයක් වශයෙන් පියයට 7.6 දක්වා අඩු කිරීමට බලාපොරාත්තු විය. ආදායම්/දැදේති. අනුපාතය පියයට 18.6 ක සහ වර්තන වියදම්/දැදේති. අනුපාතය පියයට 18.1 ක ඉලක්කයන්ද පතිතව 2000 දී වර්තන හිඹුමෙහි දැදේති. හි ප්‍රතිගතයක් වශයෙන් පියයට 0.6 ක අම්බික්ස්යක් ඇතුළතු ඇතැයි අපේක්ෂා කරන ලදී. 2000 දී රාජ්‍ය ආයෝගනය දැදේති. හි ප්‍රතිගතයක් වශයෙන් පියයට 8.1 ක් වනු ඇතැයි බලාපොරාත්තු විය. වැද්ගීය සම්පත් තුළින් වූ මූල්‍යය දැදේති. හි ප්‍රතිගතයක් වශයෙන් පියයට 1.8 ක් වනු ඇතැයි අපේක්ෂා කළ අතර, දැකීය ජය ගැනීම්, දැදේති. හි ප්‍රතිගතයක් වශයෙන් පියයට 3.5 කරා ප්‍රභා වනු ඇතැයි බලාපොරාත්තු විය. පොදුගලිකරණ ලැබීම් දැදේති. හි ප්‍රතිගතයක් වශයෙන් පියයට 2.4 ක් වනු ඇතැයි ඉලක්ක කරන ලදී.

2000 දී අයවුයෙහි සමස්ක් හිඹය රුපියල් ද ලක්ෂ 41,286 කින් වැඩි වී රුපියල් ද ලක්ෂ 124,541 දක්වා ලාභ විය. දැදේති. හි ප්‍රතිගතයක් වශයෙන් අයවුය හිඹය 1999 දී පියයට 7.5 සිට 2000 දී 9.9 දක්වා වැඩි විය. පවත්නා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියෙහි බලපැමූ මතිතු ලබන, පොලී ගෙවීම් අන්තර් පසු ලැබෙන රජය අයවුයෙහි ප්‍රාථමික හිඹය පසුහි වශයෙන් පියයල් ද ලක්ෂ 21,132 සමඟ සපයන විට රුපියල් ද ලක්ෂ 53,341 ක් විය. දැදේති. හි ප්‍රතිගතයක් ලෙස ප්‍රාථමික හිඹය 2000 දී පියයට 4.2 ක් ලෙස වාර්තා වූ අතර, පසුහි වශයෙන් එය පියයට 1.9 ක් විය. මෙම හිඹය වැනිවිම ආදායම් රැස්කිරීම් අඩුවිම හා විශාල වශයෙන් වර්තන වියදම් සම්බන්ධව කරන ලද ගෙවීම් වැනිවිම යන දෙකකි ඒකාබද්ධ ප්‍රතිගතයින් අංශයෙහි විවිධ ප්‍රායෝගිතා වෙළඳපාල සංවර්ධනය කිරීම මෙහි අරමුණු විය.



2000 දී වර්තන වියදම් දැදේති. හි ප්‍රතිගතයක් ලෙස පියයට 20.3 ක් විය. වර්තන වියදමෙහි මෙම වැනිවිම ප්‍රධාන වශයෙන්ම 2000 මැයි මාසයේදී ආරක්ෂක කටයුතු

8.1 සංඛ්‍යා යටහන
රාජ්‍ය මූල්‍ය කටයුතු පිළිබඳ යම්පිණෙන්නය

යිරිය	1996	1997	1998	1999	දැඩියල් දෙනෙකා		2001
					අනුමත අදාළත්තාන්ත්	භාවෘතික	
මුළු ආදයම	146,279	165,036	175,032	195,905	233,974	211,282	264,479
බදු ආදයම	130,202	142,512	147,368	166,028	201,766	182,392	234,113
බදු තොටන ආදයම	16,077	22,524	27,664	29,877	32,208	28,890	30,366
වියදම් සහ ආපසු ගෙවීම් අඩු කළපසු නෙයදීම්	218,659	235,097	268,179	279,159	329,831	335,823	387,537
වරතන	175,148	184,749	199,648	207,271	226,751	226,751	281,384
ප්‍රාග්ධන සහ ඇද්ධ නෙයදීම්	43,511	50,348	68,532	71,888	103,080	81,544	106,153
රාජ්‍ය ආයෝජන	45,973	51,260	68,278	71,436	102,261	80,955	106,329
වෙනත් ඇද්ධ නෙයදීම්	-2,463	-912	253	452	819	589	-177
වරතන හිසුම් අනිරික්තය(+) / පිහාය(-)	-28,869	-19,714	-24,616	-11,366	7,223	-42,997	-16,905
ප්‍රාග්ධන හිසුම් අනිරික්තය(+) / පිහාය(-)	-23,457	-14,815	-38,250	-21,132	-26,809	-53,341	-32,447
සම්පන අයවුය පිහාය (ප්‍රදානයන්ට පෙර)	-72,380	-70,061	-93,147	-83,255	-95,857	-124,541	-123,058
මුළුනය	72,380	70,061	93,147	83,255	95,857	124,541	123,058
විදේශීය මූල්‍යනය	17,898	17,287	17,397	8,245	22,166	5,640	28,963
ඇද්ධ නෙය ගැනීම්	10,160	9,958	10,197	1,484	14,166	495	21,463
ප්‍රදානයන්	7,739	7,329	7,200	6,761	8,000	5,145	7,500
දේශීය මූල්‍යනය	49,754	30,275	71,362	74,876	43,691	118,500	69,095
වෙළඳපාල නෙය ගැනීම්	39,391	39,644	72,292	75,718	43,691	115,325	69,095
බැංකු තොටන	26,301	41,816	53,338	49,722	43,691	61,935	68,515
බැංකු	13,090	-2,172	18,954	25,996	-	53,389	580
මූල්‍ය අධිකාරිය	9,873	-13,991	5,609	20,807	-	44,840	-
වාණිජ බැංකු (අ)	3,217	11,820	13,345	5,188	-	8,549	580
අනෙකුත් නෙය ගැනීම්	10,363	-9,369	-930	-842	-	3175	-
පොදුගැලීකරණ ලැබීම්	4,728	22,499	4,389	134	30,000	401	25,000
දැ දේශීය නිෂ්පාදනයේ ප්‍රමිතයයෙක් වශයෙන්							
මුළු ආදයම	19.0	18.5	17.2	17.7	18.7	16.8	18.3
බදු ආදයම	17.0	16.0	14.5	15.0	16.1	14.5	16.2
බදු තොටන ආදයම	2.1	2.5	2.7	2.7	2.6	2.3	2.1
වියදම් සහ ආපසු ගෙවීම් අඩු කළපසු නෙයදීම්	28.5	26.4	26.3	25.2	26.3	26.7	26.9
වරතන	22.8	20.8	19.6	18.7	18.1	20.3	19.5
ප්‍රාග්ධන සහ ඇද්ධ නෙයදීම්	5.7	5.7	6.7	6.5	8.2	6.5	7.4
රාජ්‍ය ආයෝජන	6.0	5.8	6.7	6.5	8.1	6.4	7.4
වෙනත් ඇද්ධ නෙයදීම්	-0.3	-0.1	-	-	0.1	-	-
වරතන හිසුම් අනිරික්තය(+) / පිහාය (-)	-3.8	-2.2	-2.4	-1.0	0.6	-3.4	-1.2
ප්‍රාග්ධන හිසුම් අනිරික්තය(+) / පිහාය (-)	-3.1	-1.7	-3.8	-1.9	-2.1	-4.2	-2.2
සම්පන අයවුය පිහාය (ප්‍රදානයන්ට පෙර)	-9.4	-7.9	-9.2	-7.5	-7.6	-9.9	-8.5
මුළුනය	9.4	7.9	9.2	7.5	7.6	9.9	8.5
විදේශීය මූල්‍යනය	2.3	1.9	1.7	0.7	1.8	0.4	2.0
ඇද්ධ නෙය ගැනීම්	1.3	1.1	1.0	0.1	1.1	-	1.5
ප්‍රදානයන්	1.0	0.8	0.7	0.6	0.6	0.4	0.5
දේශීය මූල්‍යනය	6.5	3.4	7.0	6.8	3.5	9.4	4.8
වෙළඳපාල	5.1	4.5	7.1	6.8	3.5	9.2	4.8
බැංකු තොටන	3.4	4.7	5.2	4.5	3.5	4.9	4.7
බැංකු	1.7	-0.2	1.9	2.4	-	4.3	-
මූල්‍ය අධිකාරිය	1.3	-1.6	0.6	1.9	-	3.6	-
වාණිජ බැංකු (අ)	0.4	1.3	1.3	0.5	-	0.7	-
අනෙකුත් නෙය ගැනීම්	1.3	-1.1	-0.1	-0.1	-	0.3	-
පොදුගැලීකරණ ලැබීම්	0.6	2.5	0.4	-	2.4	-	1.7

(අ) 2000 දී වාණිජ බැංකු වල පෙනෙන් ඇඟිල්ප්‍රෙල් දෙනෙකා 100 (රුපියල් දස ලක් 7,754) සඳහා නෙය ගැනීම් විවිධ පොදු අනුමත විය ඇති අනුමත වන අනර එය මතා භාණ්ඩාගාරයේ වර්ගීකරණයෙහි විදේශීය නෙය ගැනීම් ලෙස දහනය කර ඇත.

මුළුය : මුදල හා ප්‍රමාදම්පාදන අමාත්‍යාංශය

තර කිරීම තිසා ඇති විය. රටේ උතුරු හා තැගෙනහිර පළාත්වල 2000 මූල්‍යාගයේදී උත්සන්න වූ යුතු කටයුතු තිසා ප්‍රධාන වශයෙන් යුද්ධීයෝගකරණ මිලදී ගැනීම සඳහා වූ ආරක්ෂක වියදම් පියවා ගැනීම සඳහා රුපියල් බේලියන 28 ක පරිපුරුක ඇයෙකුම්ත්තු ඉදිරිපත් කිරීමට සිදුවිය. 2000 අයවුයෙන් අනුමත කරන ලද රුපියල් දෙ ලක්ෂ 48,866 ක ප්‍රතිපාදන සමග සපයන විට, අන්පේෂණීත යුතු වියදම් හේතුවෙන් ආරක්ෂක වියදම රුපියල් දෙ ලක්ෂ 70,773 දක්වා වැඩි විය. 2000 අයවුයෙහි සඳහන් වූ ද.දේ.ති. හි ප්‍රතිගතයක වශයෙන් සියයට 3.9 ක් වූ ආරක්ෂක වියදම සත්‍ය පදනම මත සළකා බලන විට ද.දේ.ති. හි ප්‍රතිගතයක වශයෙන් සියයට 5.6 දක්වා වැඩි විය. මේ අතර, විනිමය අනුපාත විවෘතයන් හා ජාත්‍යන්තර වෙළඳපාලෙහි මිල ගණන් ඉහළයුමේහි ප්‍රතිඵලයක් වශයෙන් පාලික මිල ගණන් සංයෝගිතය කිරීම තිසා ව්‍යාපාරීන් යුතු ප්‍රතිඵලයක් සෑවා නිර්මාණය සඳහා ගෙවීම් හරහා ජනගහනයෙහි ඉලක්කගත කොටස් ආරක්ෂා කරමින් වැටුප් හා විශාම වැටුප් වැඩිකිරීම ලබාදීමට රුපියල් සිදුවිය. එහෙයින්, රාජ්‍ය අංශයේ සේවකයින්ට ලබාදෙන ලද වැටුප් වැඩිකිරීම්, විශාමිකයින් සඳහා ලබාදෙන ලද ඉහළ විශාම දීමනා, පොශාර සහනාධාරය වැඩිකිරීම හා සමාදේ ප්‍රතිලාභීන් වෙත ලබාදෙන ලද සහනාධාරය වැඩි කිරීම ආදිය රුපිය වර්තන වියදම වැඩි කිරීමට දෙක විය. වියදම් වැඩි විම හේතුවෙන් ඉහළ මට්ටමේ ණය ප්‍රමාණයක් ලබාගැනීමට සිදුවීම තිසා, අයවුයෙහි පොලී ගෙවීම වැඩිවූ අතර, එය වර්තන වියදම තුවන් ඉහළ තැබීමට හේතු විය.

පුදුගිය වර්ෂය හා සපයන විට තිරපේෂණ වශයෙන් ආදායම රුපියල් දෙ ලක්ෂ 211,282 දක්වා සියයට 8 ක වැඩිවීමක් වාර්තා කළද, ආදායම/ද.දේ.ති. අනුපාතය 1999 දී සියයට 17.7 කිට 2000 දී සියයට 16.8 දක්වා පහත වැටුණි. ආදායම් රේස් කිරීමේ උත්සාහයන් 2000 අයවුය මගින් අපේක්ෂා කරන ලද ඉලක්කය වූ රුපියල් දෙ ලක්ෂ 233,974 ට ව්‍යාපාරී අඩු විය. ආදායම් අඩුවීම, බඳු මූලයන් මෙන්ම බදු නොවන මූලයන් තුළින්ද සිදුවිය. බදු ආදායම, ද.දේ.ති. හි ප්‍රතිගතයක වශයෙන් 2000 දී සියයට 14.5 දක්වා අඩු වූ අතර, එය 1999 දී සියයට 15.0 ක් විය. බදු ආදායම් අඩුවීම, සාමුහික ආදායම් බදු හා ආනයන තීරු බදු ආදායම් හි අඩුවීම තිසා සිදුවූ අතර, තිරපේෂණ වශයෙන් මෙන්ම ද.දේ.ති. හි ප්‍රතිගතයක වශයෙන්ද මෙම මූලයන් දෙකෙහි ආදායම පහත වැටුණි.

බදු නොවන ආදායමද පුදුගිය වර්ෂයේදී වාර්තා කළ ද.දේ.ති. හි ප්‍රතිගතයක වශයෙන් සියයට 2.7 මට්ටමෙහි සිට 2000 දී සියයට 2.3 දක්වා පහත වැටුමක් පෙන්වුම් කළේය. විමර්ශනයට හාරනය වන වර්ෂය තුළදී බදු නොවන මූලයන් ගෙන් ලබාගත් ආදායම දුරටත වූ යාකාරිත්වයක් විදහා දක්වූ අතර, රාජ්‍ය ව්‍යවසාය වලින් ලද ලාභ සහ ලාභාංච අඩු මට්ටමක පැවතීම මේවාන වශයෙන් හේතු විය.

පහන මට්ටමේ ආදායම් එක්ස්පේෂ කිරීමෙහි හා ඉහළ වර්තන වියදමෙහි එකාබද්ධ ප්‍රතිඵලයක් ලෙස 2000 දී වර්තන හේතුමේ හිජය රුපියල් දෙ ලක්ෂ 42,997 ක් වූ

අතර, පුදුගිය වර්ෂයේදී වාර්තා කළ රුපියල් දෙ ලක්ෂ 11,366 ක හිජය සමඟ සපයන විට මෙය ඇත් ගුණයකටත් වඩා වැඩිවීමක් පිළිබඳ කරයි. ද.දේ.ති. හි ප්‍රතිගතයක වශයෙන් වර්තන හේතුමේ හිජය 1999 දී පැවති සියයට 1 සිට 2000 සියයට 3.4 දක්වා ඉහළ හේතුය.

පුදුගිය වර්ෂයට පාපේෂණව රාජ්‍ය ආයෝජනය රුපියල් දෙ ලක්ෂ 80,955 දක්වා සියයට 13 ක වැඩිවීමක් වාර්තා කළේය. ද.දේ.ති. හි ප්‍රතිගතයක වශයෙන් රාජ්‍ය ආයෝජනය සියයට 6.4 ක මට්ටමේ පවත්වා ගන්නා ලදී. ආර්ථික සේවා අංශ තුළ ප්‍රවාහනය සහ ප්‍රශ්නවීඩ ප්‍රවාහනය සහ බලක්කීම් හා ජලසුපුම සහායී අංශ රාජ්‍ය ආයෝජන වියදම් සිදුකරන ලද ප්‍රධාන අංශ විවෘත ඇතුළත් විය.

විදේශීය ගිය සහ ප්‍රදන වෙතින් අයවුය හිජය මූලයනය කිරීම රුපියල් දෙ ලක්ෂ 5,640 ක් වූ අතර, එය 1999 ට සාපේෂණව සියයට 32 ක අඩුවීමක් වාර්තා කළේය. අයවුය හිජය මූලයනය සඳහා උග්‍රහය විශාම වැටුප් වැඩිකිරීම ලබාදීමට රුපියල් සිදුවිය. එහෙයින්, රාජ්‍ය අංශයේ සේවකයින්ට ලබාදෙන ලද වැටුප් වැඩිකිරීම, විශාමිකයින් සඳහා ලබාදෙන ලද ඉහළ විශාම දීමනා, පොශාර සහනාධාරය වැඩිකිරීම හා සමාදේ ප්‍රතිලාභීන් වෙත ලබාදෙන ලද සහනාධාරය වැඩි විම සියයට 0.4 ක් වූ අතර, 1999 දී එය සියයට 0.7 ක් විය. අයවුය හිජය සියවිම සඳහා විදේශීය මූලයනගත් ලද මූල්‍ය ප්‍රමාණය පුදුගිය වර්ෂය පැවති සියයට 9.9 මට්ටමේ සිට 2000 දී සියයට 4.5 දක්වා පහත වැටුණි.

2000 දී ශ්‍රී ලංකා වෙළිකොමි කොටස් ජාත්‍යන්තර වෙළඳපාලෙහි අලෙවි කිරීමෙන් ලැබෙනු ඇතුළු අයවුය තුළින් අපේක්ෂා කරන ලද ආදායම මූලික කරගෙන පොදුගලිකකරණ වැඩිපෙටහන මගින් බලාපාරානාන්තු වූ මූල්‍ය ආදායම වූ රුපියල් දෙ ලක්ෂ 30,000 සමඟ සපයන විට, 2000 දී අයවුය හිජය මූලයනය සඳහා උග්‍රහය විශාමිකයින් ලද පොදුගලිකකරණ ලැබීම් ප්‍රමාණය රුපියල් දෙ ලක්ෂ 401 ක් විය. ජාත්‍යන්තර වෙළඳපාලෙහි සංයිවේදන අංශය සඳහා මිල ගණන් පහන් මට්ටමක පැවතීම තිසා ශ්‍රී ලංකා වෙළිකොමි කොටස් අලෙවි කරගත නොහැකි විම පොදුගලිකකරණ ලැබීම් අපේක්ෂිත පරිදි නොලැබීමට හේතු විය.

පොදුගලිකකරණ හා විදේශීය ලැබීම්වල වූ හිගය සමඟ අඩු මට්ටමේ ආදායම හා වියදම් අපේක්ෂිත මට්ටමේ ඉක්මවා යුම තිසා, දේශීය අංශයන් විශාල වශයෙන් ඡය ලබාගැනීම කෙරෙහි යොමුවීමට රුපය සිදුවිය. අයවුය හිගය මූලයනය සඳහා වූ දේශීය ඡය ගැනීම ද.දේ.ති. හි ප්‍රතිගතයක වශයෙන් 1999 දී පැවති සියයට 6.8 සිට 2000 දී සියයට 9.4 දක්වා වැඩි විය. 2000 වර්ෂය සඳහා අයවුය මිගින් අපේක්ෂා කළ ප්‍රමාණය ද.දේ.ති. යෙන් සියයට 3.5 ක් හිජය දේශීය ඡය ගැනීම රුපියල් දෙ ලක්ෂ 118,500 දක්වා රුපියල් දෙ ලක්ෂ 43,624 කින් වැඩි විය. බැංකු නොවන මූලයනගත් ලබාගත් ඡය ප්‍රමාණය ද.දේ.ති. හි ප්‍රතිගතයක් වශයෙන් 1999 දී සියයට 4.4 සිට 2000 දී සියයට 5.2 දක්වා වැඩි විය. අයවුය හිගය මූලයනය කිරීම ප්‍රධාන වශයෙන් බැංකු සුම් තුළින් ලබාගත් ඡය ප්‍රමාණය ද.දේ.ති. හි ප්‍රතිගතයක් වශයෙන්

එය පසුගිය වර්ෂයේ පැවති සියලු 2.4 මට්ටමේ සිට 2000 දී 4.3 දක්වා වැඩි විය. තීරපෙශක වශයෙන්, බැංකු කුමා තුළින් ලබාගත් ණය ප්‍රමාණය 2000 දී රුපියල් දළ ලක්ෂ 53,389 දක්වා රුපියල් දළ ලක්ෂ 27,393 කින් වැඩි විය. බැංකු අංශයේ නිය ලබාගැනීම් වශයෙන් ප්‍රමාණයක් මහ බැංකුවෙන් ලබාගත්තා ලදී. අයවැය හිඟය මූල්‍යය සඳහා මහ බැංකුව විසින් රුපියල් දළ ලක්ෂ 44,840 ක ප්‍රමාණයක් ලබා දුන් ලද අතර, වාණිජ බැංකු මෙම කාර්යය සඳහා රුපියල් දළ ලක්ෂ 8,549 ක් ලබා දෙන ලදී. අයවැය හිඟය මූල්‍යය සඳහා මහ බැංකුව තුළින් ලබාගත් ප්‍රමාණය දෙන්නි. හි ප්‍රතිශතයක් වශයෙන් 1999 දී පැවති සියලු 1.9 සිට 2000 දී සියලු 3.6 දක්වා වැඩි විය. දෙශීය නිය ගැනීම් තුළ මහ බැංකුව තුළින් ලබාගත් නියකී ප්‍රතිශතය මෙම දෙව්සර අතරතුර දී සියලු 28 සිට සියලු 38 දක්වා වැඩි විය. දුවින්තා හිඟයෙහි ප්‍රතිශතයක් ලෙස ප්‍රතිච්චුවෙන් වෙළඳපොලෙහි අලවි කටයුතු ව්‍යාපෘති විඛිනී සිදුවීම 2000 දී රුපියල් මහ බැංකුවෙන් සපයන ලද නිය පහසුකම් තිපුණු ලෙස වැඩි විමට හෝතු විය.

8.3 ආදායම

2000 වර්ෂය තුළදී රුපියේ ආදායම් එක්ස්ස් කර ගැනීමේ කාර්යයේ පසුබුමක් වාර්තා කරමින් ආදායම/ද.දේ.නි. අනුපාතය පහන වැටුණි. ද.දේ.නි. හි ප්‍රතිශතයක් ලෙස ආදායම 1999 දී සියලු 17.7 සිට 2000 දී සියලු 16.8 දක්වා අඩු විය. මෙය පසුගිය දෙකය තුළ දක්නට ලැබුණු අඩුම අගය වේ. ආනයන තීරුබදු ආදායම අඩුවීම හා ප්‍රධානතම රාජ්‍ය ව්‍යවසාය විඛිනී එකතුකරගත් ආදායම අඩුවීම, මුළු ආදායම පහන වැටුම කෙරෙහි වශයෙන් ලෙස හෝතු විය. කෙයේ වුවද, මූල්‍ය වශයෙන් එක්ස්ස් කර ගත් මුළු ආදායම රුපියල් දළ ලක්ෂ 211,282 දක්වා රුපියල් දළ ලක්ෂ 15,377 කින් වැඩි වූ අතර, පෙර වර්ෂයේදී දක්නට ලැබුණු සියලු 12 ක වර්තන විශය සමඟ සපයන විට 2000 දී සියලු 8 ක අඩු වර්තන විශයක් දක්නට ලැබුණි.


2000 අයවැය මගින් මෙන්ම වර්ෂය තුළදී ආදායම් එක්ස්ස් කර ගැනීමේ ක්‍රියාමාර්ග කිහිපයන් හැඳුන්වා දී තිබුනාද ද.දේ.නි. හි ප්‍රතිශතයක් වශයෙන් බදු ආදායම 1999 දී සියලු 15.0 සිට 2000 දී සියලු 14.5 දක්වා පහන වැටුණි. ජාතික ආරක්ෂක බද්දහි බදු පදනම හා බදු අනුපාතය පුරුල් කිරීම, සිගරෙට හා මත්පැන් මත අයකරන තීඩ්පාන බදු අනුපාතය වැඩිකිරීම සහ බදු ආදායම් උපදින දෙශීය සුපදිම් හා ආනයනින අයිත්මයන් ඇතුළත් වන පරිදි හාන්ව හා සේවා බද්දහි ආවරණය පුරුල් කිරීම යනාදිය ආදායම වැඩි කිරීමට 2000 දී ගන්නා ලද ක්‍රියාමාර්ග සමහරකි.

2000 දී ආදායම් පහන වැටුනාද, රුපිය බදු ව්‍යුහය විධිමත් කාර්යය අඛණ්ඩව සිදුකරන ලදී. ඒ අනුව, උපරිම තාමික ආරක්ෂණ මට්ටම සියලු 30 සිට සියලු 25 දක්වා (නොරාගත් ක්‍රියාමාර්ග හාන්ව සමහරක් හැර) අඩුකිරීමේ අරමුණින් 2000 දී තීරුබදු ව්‍යුහය තුළ ගැපුම් සිදුකරන ලද අතර, තීරුබදු අනුපාත පාඨ්‍යාචාර්ය 3 සිට 2

දක්වා අඩුකරන ලදී. එම වසර ආයෝජන මණ්ඩලය විසින් සලසා ඇති වශයෙන් පරාසයක දිරිගැනීමේ විධිමත් කිරීමක්ද සිදුවිය.

මේ අතර, පසුගිය වසර දෙකකිදීම ද.දේ.නි යේ ප්‍රතිශතයක් ලෙස සියලු 2.7 ක් ලෙස ස්ථාවරව පැවති බදු නොවන ආදායම 2000 දී සියලු 2.3 දක්වා පහන වැටුණි. රාජ්‍ය ව්‍යවසාය වල ලාභ හා ලාභාංශ ගෙවීම් අඩුවීම, බදු නොවන ආදායම් රුපිය සියලු පහනක් මට්ටමක පැවතිමට වශයෙන් හෝතු විය.

දුරවල ආදායම් ක්‍රියාකාරිකව්‍යයෙහි ප්‍රතිශතය වූයේ 2000 අයවැය තුළින් අපේක්ෂා කරන ලද ආදායම් ඉලක්කයන් වෙනින් ඇත්තේමත් දක්නට ලැබේමයි. 2000 අයවැය මගින් ඉලක්ක කරන ලද ද.දේ.නි. යෙන් සියලු 18.7 ක්වූ මුළු ආදායම ප්‍රතිශතනාංක 1.9 කින් අපේක්ෂා ඉලක්කයට වඩා අඩු විය. ද.දේ.නි.යෙන් සියලු 16.1 ක් ලෙස ඉලක්ක කරන ලද බදු ආදායම්, එම ඉලක්කයට වඩා ප්‍රතිශතනාංක 1.6 කින් අඩු විය. ද.දේ.නි. යෙන් සියලු 2.6 ක් ලෙස අපේක්ෂා කරන ලද බදු නොවන ආදායම ද ප්‍රතිශතනාංක 0.3 කින් අපේක්ෂා ඉලක්කයට වඩා අඩුවිය.



බදු ආදයම

රුපියල් දෙ ලක්ෂ 182,392 ක් වූ බදු ආදයම පසුගිය වර්ෂයේ දී දක්නට ලැබුණු සියයට 13 ක වැඩිවිම සමග සයනා විට සියයට 10 ක මතදගාමී වර්ධනයක් වාර්තා කළේය. විදේශීය වෙළඳම මත පදනම් වූ බදුවල සිට දේශීය බදු වෙනත සිදුවූ ව්‍යුහාන්මක විතුන්ටිම පිළිනිඩු කරමින් රුපියල් දෙ ලක්ෂ 71,295 ක් වූ දේශීය හා ජ්‍යෙෂ්ඨ හා සේවා මත වූ බදු ප්‍රමාණය, අදාළ බදු ව්‍යුහය තුළ එහි ඇති වැදගත්කම ඉහළ තාවත දේ. මූල් බදු ආදයමේ ප්‍රතිශකයක් වශයෙන් දේශීය හා ජ්‍යෙෂ්ඨ හා සේවා මහින් ලද ආදයම 1999 දී සියයට 36 සිට 2000 දී සියයට 39 දක්වා වැඩි විය. මෙහි ප්‍රතිථිලයක් ලෙස, විදේශ වෙළඳම මත පදනම් වූ බදු ආදයම, මූල් බදු ආදයමේ ප්‍රතිශකයක් ලෙස 1999 දී සියයට 43 සිට 2000 දී සියයට 41 දක්වා පහත වැටුණි. තීරුබදු අනුපාත අඩු කිරීම, බදු නිධනය ආනයන වල අධික විවිනාකම හා අන්තර් ආනයන සඳහා කාවකාලික බදු නිධනය කිරීම මෙම ව්‍යුහාන්මක වෙනස්මේවත විශාල වශයෙන් දෙක විය.

2000 දී ආදයම බදු මහින් ලබාගත් ආදයම රුපියල් දෙ ලක්ෂ 27,457 දක්වා සියයට 3 කින් අඩු විය. ආදයම් බදු ප්‍රමාණය ද.දේ.නී. හි පුත්‍රතින් තෙවා ලෙස 1999 දී සියයට 2.6 සිට 2000 දී සියයට 2.2 දක්වා අඩු වූ අතර, මූල් ආදයම තුළ එහි ප්‍රතිශකය සියයට 17 සිට 2000 දී සියයට 15 දක්වා පහත වැටුණි. සාමුහික බදු ආදයම අඩු විම ආදයම් බදු ආදයමේ දුරවල හිජාකාරිත්වයට ප්‍රධාන හේතුව විය. 1999 දී සාමුහික බදු ආදයමේ දක්නට ලැබුණු සියයට 56 ක ඉතා විශාල වර්ධනයට සාපේෂන්ව 2000 දී සියයට 14 ක පසුබැඳීමක් වාර්තා විය. ප්‍රධාන රාජ්‍ය සංස්ථා සියිලයක ලාභ අඩු විම හෝ අලාභ මෙයට ප්‍රධාන හේතුව විය. කෙසේ වූවද, 1999 දී පැවති සියයට 13 කින් වර්ධනය විම සමග සයනා විට, 2000 දී පෞද්ගලික ආදයම් බදු සියයට 18 ක කැඳී පෙනෙන වර්ධනයක පිළිනිඩු කළේය. 2000 දී ආදයම් වල ඉහළ වර්ධනය හා රඳවා තබා ගැනීමේ බදු සඳහා විශාල වශයෙන් විවිනාකම අඩු විම විය.

2000 දී සාමුහික බදු ප්‍රමාණය රුපියල් දෙ ලක්ෂ 15,757 දක්වා රුපියල් දෙ ලක්ෂ 2,605 කින් අඩු විය. මූල් ආදයම් බදු එක්ස්ප්‍රේ කිරීමේ ප්‍රතිශකයක් ලෙස සාමුහික බදු ප්‍රමාණය 1999 දී සියයට 65 සිට 2000 දී සියයට 57 දක්වා අඩු විය. ප්‍රධානතම රාජ්‍ය ව්‍යවසාය දෙකක එනම්, ලංකා බන්ධනෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරීයෙහි බදු ගෙවීම අඩුවිම සාමුහික බදු ආදයම් පහත වැඩිවිම බලපෑ ප්‍රධාන හේතුව විය. 1999 දී ශ්‍රී ලංකා වරාය අධිකාරීය හා ලංකා බන්ධනෙල් නීතිගත සංස්ථාව විශාලම සාමුහික බදු ගෙවන ලද ආනයන දෙක විය. 1999දී මෙම ආනයන විසින් එක්ස්ප්‍රේ රුපියල් බැංකින් 3.4 බැංකින් සාමුහික බදු ගෙවන ලද අතර, එය මූල් සාමුහික බදු ආදයමේන් සියයට 37 කට පමණ දෙක විය. එසේ වූවද, මූදල ප්‍රවාහයේ ඇති වූ ගැවෙන සේතුකොටගෙන ශ්‍රී ලංකා වරාය අධිකාරීයට 2000 දී ගෙවිය යුතු වූ ආදයම් බදු විසින් රුපියල් බැංකින් 1.5 ක් පමණක් ගෙවීමට නැතියාව ලැබුණු අතර, මූල් සාමුහික බදු ආදයමේ හිජා වැඩි කිරීමටද මෙම තත්ත්වය දෙක

විය. අනෙක් අතර, ලංකා බන්ධනෙල් නීතිගත සංස්ථාව කිසිදු බදු ගෙවීමක් සිදු නොකරන ලද අතර, ජාත්‍යන්තර බෙලද්දපාලේ මිල ගණන් නීයුමුණු ලෙස ඉහළ හිජා, කාලීනව හා ප්‍රමාණවිත් ආකාරයෙන් බන්ධනෙල් නීත්පාදන සඳහා වූ දේශීය මිල ගණන් වෙනස් නොකිරීම හේතුවිත් සංස්ථාවට විශාල ලෙස අලාභ විදේශීවට සිදුවිම මිට හේතුවිය. 2000 දී අනෙකුත් ආයතන විලින් ලබාගත් සාමුහික බදු ප්‍රමාණය සියයට 24 කින් වැඩි විය. බැංකු සහ වූවද අංශය, දුම්කොළ අංශය සහ තොග සහ සිල්ලර වෙළඳම යනාදිය වර්ධනය තුළදී ඉතා හොඳින් හිජාතමක වූ අංශ විය.

2000 දී පෞද්ගලික ආදයම් බදු ආදයම රුපියල් දෙ ලක්ෂ 10,820 දක්වා සියයට 18 කින් වර්ධනය විය. රාජ්‍ය හා පෞද්ගලික අංශවල වැඩිවිම සහ රඳවා තබා ගැනීමේ බද්ද මහින් වූ ආවරණය සියලුම සේවා අවශ්‍ය වන පරිදි පුරුල කිරීම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපෑ සාධක විය. මෙකෙස් කළ ව්‍යතිනී සේවා මත පමණක් අදාළ වූ රඳවා තබා ගැනීමේ බද්ද, සාමුහික ආයතන සහ අනෙකුත් ව්‍යාපාරය ඇතුළත් සියලුම සේවාවන් ආවරණය වන පරිදි පුරුල කරන ලදී. 2000 වර්ෂය තුළ පැවති ඉහළ මුරුක පාලු පෞද්ගලික අංශයේ ඉතුරුම් වැඩිවිම සමඟ ඒ මත ආදයම් බදු ගෙවීමට සිදුවිමද ඉහළ ආදයම් බදු එක්ස්ප්‍රේ සියලුම සේතුවිය. මේ අතර, ජාතිය දී කැඳීමේ දෙක මුදල මහින් එකතුකරගන් ආදයම 1999 දී රුපියල් දෙ ලක්ෂ 697 සිට 2000 දී රුපියල් දෙ ලක්ෂ 880 දක්වා සියයට 26 කින් වර්ධනය විය. මෙම වර්ධනය, වැඩි වූවද සහ දේශීය ආදයම් දෙපාර්තමේන්තුව විසින් බදු පරිපාලනය විවාන් යහපත් බවට පත්කිරීම යනාදියෙහි සැපු ප්‍රතිථිලයක් විය.

2000 දී හා ජ්‍යෙෂ්ඨ හා සේවා බද්ද රුපියල් දෙ ලක්ෂ 43,893 ක ආදයමක් රනනය කළ අතර, පෙර වර්ෂය සමඟ සැසැදීමේදී සියයට 23 ක වර්ධනයක පිළිනිඩු කළේය. හා ජ්‍යෙෂ්ඨ හා සේවා බදු මහින් එකතුකරගන් ආදයම් මූල් බදු ආදයමේන් සියයට 25 ක් විය. ද.දේ.නී. යේ ප්‍රතිශකයක් ලෙස හා ජ්‍යෙෂ්ඨ හා සේවා බදු ආදයම 1999 දී පැවති සියයට 3.2 සිට 2000 දී සියයට 3.5 දක්වා වැඩි විය. බදු පරිපාලනය විවාන් යහපත් බවට පත්කිරීම, බදු පදනම විවාන් පුරුල කිරීම, ආනයන යෙදුවුම මත බදු ආපසු ගෙවීම කිරීම කුමවත් කිරීම සහ විවාන් යහපත් ආර්ථික හිජාකාරිත්වය යනාදිය හා සේවා බදු ආදයම පුරුල කිරීම සඳහා දෙක

2000 දී දේශීය වශයෙන් නීත්පාදන හා ජ්‍යෙෂ්ඨ හා සේවා සේවා මත හා ජ්‍යෙෂ්ඨ හා සේවා බදු ප්‍රමාණය වැඩිවිමක් වාර්තා කළේය. මතපෑන් හා දුම්කොළ කරමාන්තයන්හි වර්ධනය හා සිමෙන්ති, මස්, ද්ව හා ගැස් යනාදි ආදයම් ජනනය කරනු ලබන අධිනම හා ජ්‍යෙෂ්ඨ හා සේවා බදු පදනම විවාන් පුරුල කිරීම, නීත්පාදන අංශයෙන් වැඩි හා ජ්‍යෙෂ්ඨ හා සේවා බදු ප්‍රමාණයක් රුපියල් බැංකින් 1.5 ක් වැඩිවිම සියයට 19 ක්

8.2 සංඛ්‍යා සටහන
රාජ්‍ය ආදයම් සංපූර්ණයෙහි සම්පූර්ණවත්

ඇර්යය	1996	1997	1998	1999	2000	දිගිල දෙසල	
						අනුමත අයිතිවාසික	සාම්පූර්ණ අයිතිවාසික
එද ආදයම්	130,202	142,512	147,368	166,028	201,766	182,392	234,113
ආදයම් එද	20,751	21,548	20,429	28,228	29,230	27,457	34,483
ඡෘග්‍රැපික	7,315	8,183	8,099	9,169	11,438	10,820	12,643
සාම්පූර්ණ	13,311	13,038	11,788	18,362	16,945	15,757	20,720
රාජ්‍ය රැකැශීම් අරමිද	125	327	542	697	847	880	1,120
මිදර තාක්ෂණ	5,279	6,392	7,079	7,690	9,325	8,163	9,450
මහ බැංකුව පුද හා නේවාර සිල්පස් මහ එද	1,604	1,080	-	-	-	-	-
හාන්ත් හා පෙරා මහ එද	77,105	86,750	91,706	102,391	136,337	122,802	155,180
පිටපුම් එද	37,631	43,492	16,166	1,799	2,759	1,708	1,965
නිෂ්පාදන	8,874	9,475	3,727	161	-	-	-
නිෂ්පාදන නොවන	9,712	13,329	7,312	1,635	2,759	1,708	1,965
දානයන	19,046	20,689	5,127	3	-	-	-
හාන්ත් හා පෙරා බද්ද	-	-	23,177	35,540	50,536	43,893	54,205
නිෂ්පාදන බද්ද	22,067	24,775	30,293	35,928	46,552	42,655	50,100
මුත්‍රාන්	5,839	6,181	7,665	8,745	10,700	9,531	10,900
දුම්කාල	12,833	14,139	15,051	17,205	18,802	19,268	21,050
වින්න	3,395	4,455	7,577	9,978	17,050	13,856	18,150
රාජ්‍ය ආර්ථක බද්ද	16,441	17,338	21,079	28,127	35,340	33,539	47,020
බලපුර තාක්ෂණ	966	1,145	991	997	1,150	1,007	1,890
රාජ්‍යභාෂාර විවෙශාම මහ එද	25,464	26,743	28,154	27,720	26,874	23,970	35,000
දානයන	25,459	26,739	28,154	27,720	26,874	23,970	35,000
දානයන	5	4	-	-	-	-	-
එද නොවන ආදයම්	16,077	22,524	27,664	29,877	32,208	28,890	30,366
දුපුල ආදයම	10,059	15,022	18,462	18,988	21,360	18,842	19,408
ඉන් : මහ බැංකුව පාත	1,700	1,500	2,650	3,000	3,200	3,200	5,000
පොලි ආදයම	5,222	8,002	7,786	7,056	7,100	7,304	7,497
තාක්ෂණ පාත අයිතිවාසික	2,827	2,800	2,890	3,375	4,361	3,589	4,290
අනෙකුත එද නොවන ආදයම්	3,191	4,702	6,312	7,514	6,487	6,459	6,668
එම ආදයම්	146,279	165,036	175,032	195,905	233,974	211,282	264,479

දෙ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයන් විශාලය්

එද ආදයම්	17.0	16.0	14.5	15.0	16.1	14.5	16.2
ආදයම් එද	2.7	2.4	2.0	2.6	2.3	2.2	2.4
ඡෘග්‍රැපික	1.0	0.9	0.8	0.8	0.9	0.9	0.9
සාම්පූර්ණ	1.7	1.5	1.2	1.7	1.4	1.3	1.4
රාජ්‍ය රැකැශීම් අරමිද	-	-	0.1	0.1	0.1	0.1	0.1
මිදර තාක්ෂණ	0.7	0.7	0.7	0.7	0.7	0.7	0.7
මහ බැංකුව පාත ආදයම	0.2	0.1	-	-	-	-	-
හාන්ත් හා පෙරා මහ එද	10.0	9.7	9.0	9.3	10.9	9.8	10.8
පිටපුම් එද	4.9	4.9	1.6	0.2	0.2	0.1	0.1
නිෂ්පාදන	1.2	1.1	0.4	-	-	-	-
නිෂ්පාදන නොවන	1.3	1.5	0.7	0.1	0.2	0.1	0.1
දානයන	2.5	2.3	0.5	-	-	-	-
හාන්ත් හා පෙරා බද්ද	-	-	2.3	3.2	4.0	3.5	3.8
නිෂ්පාදන	-	-	0.5	0.8	1.0	0.9	1.0
නිෂ්පාදන නොවන	-	-	0.5	1.0	1.2	1.1	1.2
දානයන	-	-	1.2	1.4	1.8	1.5	1.6
නිෂ්පාදන බද්ද	2.9	2.8	3.0	3.2	3.7	3.4	3.5
මුත්‍රාන්	0.8	0.7	0.8	0.8	0.9	0.8	0.8
දුම්කාල	1.7	1.6	1.5	1.6	1.5	1.5	1.5
වින්න	0.4	0.5	0.7	0.9	1.4	1.1	1.3
රාජ්‍ය ආර්ථක බද්ද	2.1	1.9	2.1	2.5	2.8	2.7	3.3
බලපුර තාක්ෂණ	0.1	0.1	0.1	0.1	0.1	0.1	0.1
රාජ්‍යභාෂාර විවෙශාම මහ එද	3.3	3.0	2.8	2.5	2.1	1.9	2.4
දානයන	3.3	3.0	2.8	2.5	2.1	1.9	2.4
අපනයන	-	-	-	-	-	-	-
එද නොවන ආදයම්	2.1	2.5	2.7	2.7	2.6	2.3	2.1
දුපුල ආදයම	1.3	1.7	1.8	1.7	1.7	1.5	1.3
ඉන් : මහ බැංකුව පාත	0.2	0.2	0.3	0.3	0.3	0.3	0.3
තාක්ෂණ පාත අයිතිවාසික	0.7	0.9	0.8	0.6	0.6	0.6	0.5
අනෙකුත එද නොවන ආදයම්	0.4	0.3	0.3	0.3	0.3	0.3	0.3
අනෙකුත එද නොවන ආදයම්	0.4	0.5	0.6	0.7	0.6	0.5	0.5
එම ආදයම්	19.0	18.5	17.2	17.7	18.7	16.8	18.3

මිලය : මිදල හා කුමාරිපාදන අමාත්‍යාධාර

සහ මූල්‍ය හාණියෙන් හා සේවා බදු ආදයම්න් සියයට 5 ක් ද විය. මත්පැන් නිෂ්පාදන අංශය රේගලට විශාලතම දෙකක්විය සැපුපු අතර, බහිරතේල් අංශය තොවන විශාලතම දෙකක්විය විය. සං.නිවේදනය, විදුලිබලය, රක්ෂණ හා ඉදිකිරීම් වැනි සේවා අංශවල ඉහළ වර්ධනය සහ හෝටල් කරමානකයට ලබාදී නිඩු හාණියෙන් හා සේවා බද්දෙන් නිදහස් කිරීමේ වර්ප්‍රයාදය 2000 අප්‍රේල් මායයේදී කල් ඉකුත්වීම යනාදිය නිෂ්පාදන තොවන අංශය මත එකතුකරගත් හාණියෙන් හා සේවා බදු ප්‍රමාණය වර්ධනය වීමට ප්‍රධාන වශයෙන් සේතු විය. හාණියෙන් හා සේවා බදු පරිපාලනය සැලකියුතු ලෙස වැඩි දියුණුවීම යහපත් බවට පත්වීම සහ විශේෂයෙන් පරිජ්‍යනු පැවැත්වීම සහ විශාලය කිරීම යනාදිය හරහා බදු ගෙවන්නන්ගේ අනුකූලතාවය වැඩිදියුණුවීම ද 2000 දී ඉහළ මට්ටමේ හාණියෙන් හා සේවා බද්දක රස්කර ගැනීමට දෙක විය.

2000 දී ආනයන මත වූ හාණියෙන් හා සේවා බද්ද රුපියල් දී ලක්ෂ 18,871 ක් වූ අතර, සියයට 19 ක වර්ධනයක් වාර්තා කළේය. මෙම තත්ත්වය, 2000 දී සියයට 20 කටත් වඩා වැඩියෙන් ආනයන වර්ධනය වීම, හාණියෙන් හා සේවා බදු පදනම පුළුල්වීම සහ බදු ආපසු ගෙවීමේ ක්‍රමය වැඩිදියුණු කිරීම යනාදියෙහි රේඛනයේද ප්‍රකිතියකි. ආනයන මත හාණියෙන් හා සේවා බදු ආපසු ගෙවීමේ ප්‍රමාණය 1999 දී රුපියල් දී ලක්ෂ 9,137 පිට 2000 දී රුපියල් දී ලක්ෂ 7,121 දක්වා පහත වැටුණි. හාණියෙන් හා සේවා බදු ක්‍රමය තුළ පිදුකරන ලද සංශෝධන දෙකක් සේතුවෙන් බදු ආපසු ගෙවීමේ අඩු විය. 1999 න් පසු හාගයේදී අපනයන නිෂ්පාදන පදනා හාවතා කරන ලද ආනයන යෙදුම් සඳහා ආනයනකරු වෙත මූදල්‍ය වශයෙන් කරන ලද යෙදුම් මත මූදල් ආපසු ගෙවීම වෙනුවෙන් යෙදුම් මත වැවුවර ක්‍රමයක් හැඳුන්වා දෙන ලදී. 2000 දී, දේශීය වෙළඳපාල වෙත හාණියෙන් සපයන නිෂ්පාදකයින් වෙත දී කිඩු යෙදුම් මත මූදල් ආපසු ගෙවීම, දේශීය යෙදුම් මිලදී ගැනීමේදී ගෙවන ලද වැඩි බදු ප්‍රමාණයක් වේ නම් ඒ ප්‍රමාණයට පමණක් ගෙවන පරිදි සිමා කරන ලදී. මේ අතර, තොග හා සිල්ලර වෙළඳ කටයුතු සිදුකරන ආනයනකරුවන් සඳහා වූ යෙදුම් මත මූදල් ආපසු ගෙවීමේ පහසුකම සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලදී.

නිෂ්පාදන බදු මගින් රස්කරගත් රුපියල් දී ලක්ෂ 42,655 ක් වූ ආදයම වීමරණනයට හාරනය වන කාලපරිච්ඡේද තුළදී රස්කරන ලද මූල්‍ය බදු ආදයම්න් සියයට 23 ක් විය. පෙර වර්ශයේදී මෙමත් 2000 දී ද නිෂ්පාදන බදු මගින් ලද ආදයම සියයට 19 ක් සිය වර්ධනය සියයට 3.2 පිට 2000 දී සියයට 3.4 දක්වා වැඩි විය. බහිරතේල් නිෂ්පාදන සඳහා බදු අයකිරීම මත කරන ලද වෙනසක් වල ප්‍රතිඵලයක් වශයෙන් බහිරතේල් නිෂ්පාදන මත වඩා විශාල ආදයම් ප්‍රමාණයක් රස්කර ගනනුකි වීම සහ සිගරවී මත වූ නිෂ්පාදන බද්ද වැඩිකිරීම,

නිෂ්පාදන බදු ආදයම වර්ධනය වීම සඳහා විශාල වශයෙන් දෙක විය.

2000 දී බහිරතේල් නිෂ්පාදන මත නිෂ්පාදන බදු ප්‍රමාණය රුපියල් දී ලක්ෂ 10,700 ක් වූ අතර එය සියයට 57 ක් කිෂුණු වැඩිවිමක් වාර්තා කළේය. ඒ අනුව, මුළු නිෂ්පාදන බදු ප්‍රමාණයෙන් එහි ප්‍රතිශතයද පෘෂ්ඨිය වර්ගයේ වූ සියයට 20 සමඟ සයදන විට සියයට 25 දක්වා ඉහළ තැගැකි. බහිරතේල් නිෂ්පාදන මත බදු ආදය කිරීමේ ක්‍රමයෙහි ඇති වූ වෙනස සහ 2000 දී සියයට 22 කින් ඩිස්ල් අලෙවිය කිෂුණු ලෙස ඉහළ යාම යන කරුණු දෙකම මෙම වැඩිදියුණු වීම තුළින් සිලිනිඩු කරයි. 2000 අපවිය මගින් බොරතේල් මත වූ ආනයන බදු ඉවත් කරන ලද අතර පෙරදී බොරතේල් මගින් ලැබූ ඉහන ආදයම එලෙසම පවත්වා ගැනීම සඳහා පෙවුල් සහ සියල් මත නිෂ්පාදන බදු සංශෝධනය කිරීම සහ ඡුලින්ලේ මත නිෂ්පාදන බදු අභිජිත් හැඳුන්වා දීම සිදු කරන ලදී. පෙවුල්, ඩිස්ල් හා ඡුලින්ලේ මත වූ නිෂ්පාදන බද්ද සියයට 45 ලෙස තීරණය කරන ලදී. කෙසේ වැවිද, 2000 දී ජාත්‍යන්තර මිල ගණන් කිෂුණු ලෙස ඉහළ යාම බහිරතේල් නිශ්චිත සංස්ථාව විශාල අලාභ ලබන තන්ත්වයකට යොමු කළ අතර, මෙම තන්ත්වය නිසා, 2000 මක්නේබර මායයේදී බහිරතේල් නිෂ්පාදන සඳහා වූ නිෂ්පාදන බදු අනුපාතය සියයට 45 පිට සියයට 35 දක්වා සංශෝධනය කරන ලදී. පෙවුල් වාහන සඳහා වූ නිෂ්පාදන බද්ද සියයට 10 පිට සියයට 15 දක්වාද ඩිස්ල් වාහන සඳහා වූ එම බද්ද සියයට 60 පිට 65 දක්වාද වැඩි කිරීමෙන් ආදයම මත ඇතිවූ බලපෑම, මෝටරරථා ආනයනය සියයට 11 කින් අඩුවීම තුළින් සිලිනි වීම නිසා, 2000 දී මෝටරරථා මත වූ නිෂ්පාදන බදු වැඩිවිත් ලැබූණු මුළු ආදයම බොරේ දුරට ගෙවන්නය්ව පැවතුණි.

සිගරවී මත වූ නිෂ්පාදන බදු තුළින් ලද ආදයම රුපියල් දී ලක්ෂ 19,268 ක් වූ අතර, එය 2000 දී මුළු නිෂ්පාදන බදු රස්කරීමෙන් සියයට 45 ක් විය. සිගරවී අලෙවිය සියයට 2 කින් අඩු වැවිද, සිගරවී සඳහා වූ බද්ද සියයට 20 කින් පමණ වැඩි වීම හා වැඩි බදු අනුපාතයක් සහිත සිගරවී හාවතා වෙත මාරු වීමද සේතුවෙන් 2000 දී සිගරවී මත වූ නිෂ්පාදන බදු ප්‍රමාණය සියයට 12 කින් වැඩි විය.

2000 මැයි මායයේදී සැර මත්පැන් සඳහා වූ නිෂ්පාදන බදු අනුපාතය සැර මත පදනම් වූ පිටරයකට රුපියල් 12 කින් ඉහළ හියෝය. එහෙත්, සැර මත්පැන් සඳහා වූ නිෂ්පාදන බදු ප්‍රමාණය 1999 පැවති සියයට 14 ක් විට වර්ධනය සියයට 9 ක් අඩු වැවිද, සිගරවී සඳහා වූ බද්ද සියයට 20 කින් පමණ වැඩි වීම හා වැඩි බදු අනුපාතයක් සහිත සිගරවී හාවතා වෙත මාරු වීමද සේතුවෙන් 2000 දී සිගරවී මත වූ නිෂ්පාදන බදු ප්‍රමාණය සියයට 12 කින් වැඩි විය.

2000 මැයි මායයේදී සැර මත්පැන් සඳහා වූ නිෂ්පාදන බදු අනුපාතය සැර මත පදනම් වූ පිටරයකට රුපියල් 12 කින් පැවති සියයට 14 ක් විට වර්ධනය සියයට 9 ක් අඩු වැවිද, සිගරවී සඳහා වූ බද්ද සියයට 20 කින් පමණ වැඩි වීම හා වැඩි බදු අනුපාතයක් විට සියයට 2.5 කින් වැඩි වූ අතර, ඉහළ බදු ප්‍රතිශතයක් විට සියයට 2.7 කින් වැඩි විය.

2000 දී ජාතික ආරක්ෂක බද්ද ශක්තිමත් ආදයම් මුළයක් වූ අතර, දෙලු.හි. සි ප්‍රතිශතයක් වශයෙන් එහි කොටස සියයට 2.5 සිට 2000 දී සියයට 2.7 දක්වා වැඩි

විය. ජාතික ආරක්ෂක බද්ධ මගින් රස්කර ගන්නා ලද මූල් ආදයම 2000 දී රුපියල් දළ ලක්ෂ 33,539 ක් දක්වා පියයට 19 ක වැඩිවිමක් වාර්තා කළ අතර, එය මූල් බඳු ආදයමෙන් පියයට 18 ක්. අර්ථීකයෙහි සේවාවන් රාජියක් යදහා එහි ආවරණය පුරුෂ් වීම, මූල් සහ පානිවේදනය වැනි ජාතික ආරක්ෂක බද්ධව යටත්වන පමණර ප්‍රධාන අංශවල වර්ධනය, පියයට 5.5 පිට 2000 මැයි මාසයේ පටන් පියයට 6.5 දක්වා මෙම බඳු අනුපාතය වැඩිකිරීම යනාදී කරුණු ජාතික ආරක්ෂක බද්ධ තුළින් ලබාගත් ආදයම ඉහළ යාමට හේතු විය. දේශීය කටයුතු මත ජනිත වූ ආරක්ෂක බද්ධ අඛණ්ඩව ඉහළ වර්ධනයක් පෙන්වුම් කළ අතර, 2000 දී පියයට 38 කින් වැඩි විය. දේශීය කටයුතුවින් ලද ජාතික ආරක්ෂක බඳු ආදයමට ප්‍රධාන වශයෙන් බැංකු අංශය දෙන විය. එම අංශය දේශීය මූල්‍යෝගෙන් රස්කර ගත් මූල් ජාතික ආරක්ෂක බඳු ආදයමින් තුනෙන් එකකටත් වඩා ප්‍රමාණයකට හිමිකම් තියුණු ලැබිය. කෙසේ වූවද, ආනයන මත වූ ජාතික ආරක්ෂක බඳු ආදයමෙහි වර්ධනය සියයට 31 පිට 2000 දී පියයට 8 දක්වා ඇවිවිය. ආරක්ෂක කටයුතු පමණක්ත ආනයන, අතරමැදි භාණ්ඩ හා බොරනේල් ආනයන වැනි ජාතික ආරක්ෂක බද්ධව යටත් නොවන ආනයන වල විශාල ප්‍රතිශතය එකුම් පිළිනිඩු විය.

2000 දී ආනයන පියයට 20 කටත් වඩා වර්ධනය වූවද, ආනයන මත තීරුබඳු ආදයම රුපියල් දළ ලක්ෂ 23,970 දක්වා පියයට 14 කින් ඇවිවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මූල් බඳු ආදයම තුළ එහි දෙකන්විය 6 1999 දී පියයට 17 පිට 2000 දී පියයට 13 දක්වා පහත වැනි. බොරනේල් ආනයනය මත පැවති බද්ධ ඉවත්කීම්, පිරිපහද තීජපාදන ආනයනය මත ලබාදෙන ලද තාවකාලික තීරුබඳු අත්හැරීම්, අත්තාවශය ආහාර වර්ග යදහා වන තීරුබඳු අර්ථ වශයෙන් අත්හැරීම සහ තීරුබඳු වූහය වඩාත් විධිමත් කිරීම මෙම පහත වැඩිමට හේතු විය. මෙතෙක් බඳු අනුපාත තුනකින් පමණකින් පැමණකින් වූ (10, 20 සහ 35) තීරුබඳු වූහය, 2000 අංශය මගින්, බඳු අනුපාත දෙකක් (10 සහ 25) දක්වා ඇවිකරන ලද අතර, තෝරාගත් කාමිකාරීමක භාණ්ඩ යදහා පියයට 35 ක විශේෂ තීරුබඳු අනුපාතයක් (ආරක්ෂණ තීරු බද්ධක්) හඳුන්වා දෙනු ලැබිය. අමුදුව් ආනයන යදහා වන බඳු අනුපාතය පියයට 5 ක් ලෙස පවත්වාගෙන යන ලදී. සාමාන්‍ය තීරුබඳු අනුපාතය, එහා මූල් මූල් ආනයන විරිනාකමේ ප්‍රතිශතයක් ලෙස ආනයන බඳු ප්‍රමාණය, 1999 දී පියයට 7 පිට 2000 දී පියයට 4.5 දක්වා පහත වැටුණි. ඇවි මට්ටමේ ආනයන තීරු බඳු අනුපාත සහ අංශයනාමුළු කරමාන්ත යදහා අවශ්‍ය අමුදුව්, ආරක්ෂක කටයුතු යදහා වන මිලදී ගැනීම් සහ 2000 දී පියයල බොරනේල් ආනයනය යනාදියෙන් පමණකින් වූ ඉහළ අගයක් ගත් තීරුබඳු අනුපාතය පියයට 21 පිට 2000 දී පියයට 15 දක්වා පහත වැටුණි. වර්ෂය තුළදී ලබාදෙන ලද තීරුබඳු අනුපාතය 1999 දී පියයට 18 කින් ඇවි විය. උග්‍ර බන්ධන නීතිගත සංස්කෘති විසින් 2000 දී අලාභ අත්කර ගැනීම සහ ආයෝජන ප්‍රතිපාදන හා ක්ෂේත්‍ර ප්‍රතිපාදන තිශාල ලෙස වැඩිවිම, විදේශීයවින් ලැබෙන දුරකථන ඇමතුම් සහාය වූ ජාත්‍යන්තර ගෙරුම් කිරීම් ඇවි මීම මෙනම වර්ෂය තුළදී රුපියල් තීයුණු ලෙස අව්‍යාප්‍රාණය වීම තීසා විදේශීය යය ආපසු ගෙවීමේදී විනිමය අලාභයන් ඇත්තිම යනාදිය මෙම පහත වැඩිමට ප්‍රධාන වශයෙන් දෙන විය. 2000 දී මහ බැංකු ලාභ පැවරුම් රුපියල් දළ ලක්ෂ 3,200 දක්වා රුපියල් දළ ලක්ෂ 200 කින් වැඩි විය. රාජ්‍ය ව්‍යවසායන් වන ලබාදුන් යය මත අයකරන ලද පොලී ආදයම 1999 දී පැවති පියයට 3 සමහ සහාය විට 2000 දී පියයට 4 කින්

අත්හැරීම හා සීනි වැනි අත්තාවශය භාණ්ඩ සමහරක් යදහා අර්ථ තීරු බඳු අත්හැරීම සහ ඇවි මට්ටමේ පැවති තීරු බඳු අනුපාතය යනාදිය සහාය තීරුබඳු අනුපාතය තීයුණු ලෙස පහත වැඩිමට දෙන විය.

මුද්දර බඳු මගින් රස්කර ගත් ආදයම රුපියල් දළ ලක්ෂ 8,163 ක් වූ අතර, 1999 දී වාර්තා කළ පියයට 9 ක වර්ධනය සමහ සහාය විට 2000 දී පියයට 6 ක ඇවි වෙශයකින් වර්ධනය විය. 2000 අංශය මගින් යාය ගැනීමේ වියදම ඇවිකිරීම යදහා උකස්කර ඇපකරය ලෙස තබාගත් නිකුත් කරන ලද පුරුණක්මත් මත වූ මුද්දර බඳු අවිකිරීම ඉහන මන්දාම් බව පිළිබඳ විය. බඳු තුමය ඇවිකිරීම ලෙස රුපියල් මගින් වශයෙන් මෙවල ප්‍රධාන පියයට 3 කින් වැඩි විය. මුද්දර බඳු අයකරන ලද ඇත්තම, යායට පිළියෙළ විරිනාකමේ සිට ඉන්වොයිසියේ විද්‍යාකම දක්වා විනය් කරන ලදී. මෙයේ ආදයම් එකකු සිරීමේ ජ්‍යෙෂ්ඨ වාර්තා වැඩිවිම විය. මුද්දර බඳු අයකිරීමේ වියදීම 2000 අප්‍රේල් මස පිට බලපැවැත්වෙන පරිදි බැංකුවිල සිට රෙඟ දෙපාරතමේන්තුව වෙන මාරුකරනු ලැබිය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මුද්දර බඳු අයකරන ලද ඇත්තම, යායට පිළියෙළ විරිනාකමේ සිට ඉන්වොයිසියේ විද්‍යාකම දක්වා විනය් කරන ලදී. මෙයේ ආදයම් එකකු සිරීමේ ජ්‍යෙෂ්ඨ වාර්තා වැඩිවිම සිට රෙඟවා වෙන මාරු කිරීම තුළින් ඉන්වොයිසියේ විරිනාකම ඇවිවෙන් සටහන් සිරීම තුළින් ඇත්තිවන ගැවැල් හේතුවෙන් ආදයම ඇවිකිරීමට ඇති ඉකිකඩ වික්‍රාමිතය. මෙම ත්‍යාම පියයට 70 දක්වා වැඩි විය.

බඳු නොවන ආදයම්

2000 දී බඳු නොවන ආදයම රුපියල් දළ ලක්ෂ 28,890 දක්වා පියයට 3 කින් පහන වැටුණි. 1998 දී හා 1999 දී ද.ඇ.ඩ.නී. හි ප්‍රතිශතයක් වශයෙන් පියයට 2.7 ක පැමණ මට්ටමක ජ්‍යෙෂ්ඨ පැවත්වන පැවත්වන ආදයම, 2000 දී පියයට 2.3 දක්වා ඇවිවිය. රාජ්‍ය ව්‍යවසායවලින් ලද ලාභ සහ ලාභාංශ පැවරුම් ඇවි මට්ටමක පැවතිම මෙම ඇවිකිරීමට ප්‍රධාන වශයෙන් දෙන විය. අංශය තුළින් ලාභ සහ ලාභාංශ පැවරුම් වශයෙන් 2000 දී රුපියල් නිලධාන 8.8 ක් අප්‍රේක්ෂා කළද, සහන වශයෙන්ම ලබාගත හැකි වූයේ රුපියල් නිලධාන 6.3 ක් පමණි. 1999 සමග සහදන විට පොලී හා ලාභාංශ (මහ බැංකුවිල ලාභ පැවරුම් හැර) 2000 දී පියයට 18 කින් ඇවි විය. ලංකා බන්ධන නීතිගත සංස්කෘති විසින් 2000 දී අලාභ අත්කර ගැනීම සහ ආයෝජන ප්‍රතිපාදන හා ක්ෂේත්‍ර ප්‍රතිපාදන තිශාල ලෙස වැඩිවිම, විදේශීයවින් ලැබෙන දුරකථන ඇමතුම් සහාය වූ ජාත්‍යන්තර ගෙරුම් කිරීම් ඇවි මීම මෙනම වර්ෂය තුළදී රුපියල් තීයුණු ලෙස අව්‍යාප්‍රාණය වීම තීසා විදේශීය යය ආපසු ගෙවීමේදී විනිමය අලාභයන් ඇත්තිම යනාදිය මෙම පහත වැඩිමට ප්‍රධාන වශයෙන් දෙන විය. 2000 දී මහ බැංකු ලාභ පැවරුම් රුපියල් දළ ලක්ෂ 3,200 දක්වා රුපියල් දළ ලක්ෂ 200 කින් වැඩි විය. රාජ්‍ය ව්‍යවසායන් වන ලබාදුන් යය මත අයකරන ලද පොලී ආදයම 1999 දී පැවති පියයට 3 සමහ සහාය විට 2000 දී පියයට 4 කින්


වැඩි විය. ලංකා විදුලි බල මණ්ඩලය (රුපියල් දළ ලක්ෂ 2,345), ශ්‍රී ලංකා වෙශ්‍රීකාම් (රුපියල් දළ ලක්ෂ 1,918) ක් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය (රුපියල් දළ ලක්ෂ 988) යන ආයතන පොලී ආදයම් වල ප්‍රධාන මූලයන් විය. 2000 අයවුය මගින් හඳුන්වා දෙන ලද මගින් බලපත්‍ර ගාස්තු වැඩිකිරීම පිළිබඳ කරමින් 2000 දී ගාස්තු හා අයකිරීම් සියයට 6 කින් වැඩි විය.

8.4 වියදම

අයවුය හිහා ඉලක්කගත මට්ටම ක්‍රුෂ්‍ර පවත්වාගැනීම සඳහා ප්‍රාග්ධන වියදම හා ගුද්ධ ගැයදීම් ප්‍රමාණය දැදේ. හි ප්‍රතිශතයක් ලෙස සියයට 8.2 ක මට්ටමේ පවත්වා ගනිමින් වර්තන වියදම ද.දේ.නි. හි ප්‍රතිශතයක් වශයෙන් සියයට 18.1 දක්වා අඩු කිරීමට 2000 අයවුය මගින් අපේක්ෂා කරන ලදී. කෙසේ වුවද, ආරක්ෂක කටයුතු සඳහා වූ අනපේක්ෂිත වියදම, වැටුප් හා ගුහසාධන වියදම් සඳහා ඉහළ වියදමක් දීමට සිදුවීම හා පොලී සඳහා වූ ඉහළ සිරිවුය ශ්‍රීවෙන් 2000 දී මෙම අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය ජ්‍යෙෂ්ඨතා මාවතෙන් යැළැමියුතු ඇත්තේමක් දක්නට ලැබුණි. ද.දේ.නි. හි ප්‍රතිශතයක් වශයෙන් මුළු වර්තන වියදම එහි මුළු ඉලක්කයට වඩා සියයට 2.2 කින් වැඩි වූ අතර, රාජ්‍ය ආයෝජන අපේක්ෂිත ඉලක්කයට වඩා සියයට 1.7 ක අඩු මට්ටමක පැවතිනි. 1999 සමඟ සයදහා විට, 2000 දී වර්තන වියදම ද.දේ.නි. හි ප්‍රතිශතයක් වශයෙන් සියයට 20.3 දක්වා ප්‍රතිශතාක 1.6 කින් වැඩි වූ අතර, රාජ්‍ය ආයෝජන 1999 දී මෙම්ම ද.දේ.නි. හි ප්‍රතිශතයක් වශයෙන් සියයට 6.4 ලෙස පවත්වා ගනු ලැබේ. මෙම ප්‍රවත්තනයේ ප්‍රතිශ්‍යායක් වශයෙන්, ද.දේ.නි හි ප්‍රතිශතයක් ලෙස මුළු වියදම 1999 දී සියයට 25.2 කිට 2000 දී සියයට 26.7 දක්වා ඉහළ සියේය.

2000 දී මුළු වියදම සහ ගුද්ධ ගැයදීම් රුපියල් දළ ලක්ෂ 335,822 ක් වූ අතර, එය සියයට 20 ක වැඩි විමති. වර්තන ගෙවීම් රුපියල් 254,279 දක්වා සියයට 23 කින් ඉහළ තැගැනු අතර, ප්‍රාග්ධන වියදම හා ගුද්ධ ගැයදීම් රුපියල් දළ ලක්ෂ 81,544 දක්වා සියයට 13 ක වැඩිවීමක් වාර්තා කළේය. 2000 අප්‍රේල් මාසයේ පිට උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල යුතුමය කටයුතු උත්තස්න විම මුළු රටම යුතු සුදුනමක තබා කටයුතු කිරීමට සහ ආරක්ෂක සේවාවල අවකාෂ සපුරාලීම සඳහා අවශ්‍ය සම්පත් ලබාදීමට රුතු පොලොනිවු ලැබේය. එහි ප්‍රතිශ්‍යායක් වශයෙන්, ආරක්ෂක කටයුතු සම්බන්ධ අනෙකුත් දේශීය මිලදී ගැනීම් සහ අභින් සේවයට බෙදාවන් සෙබඳත් සඳහා වැටුප් ගෙවීමෙහි සැලකියුතු වැඩිවීමක් ඇති විය. 2000 දී මුළු ආරක්ෂක වියදම නිරපේක්ෂ වශයෙන් රුපියල් දළ ලක්ෂ 70,773 දක්වා රුපියල් දළ ලක්ෂ 22,066 කින් වැඩි විය. ද.දේ.නි. හි ප්‍රතිශතයක් ලෙස මෙහි සංපුතිය වර්ත දෙක අතරතුර දී සියයට 4.4 කිට සියයට 5.6 දක්වා වැඩි විය. 1996 න් පසුව වාර්තා කරන ලද ද.දේ.නි. හි ප්‍රතිශතයක් වශයෙන්

ආරක්ෂක වියදමෙහි වැඩිම අයය මෙය වූ අතර, පොදු ආරක්ෂාව හා නීතිය අන්තර් පසු යුතු වියදම රුපියල් දළ ලක්ෂ 56,915 දක්වා රුපියල් දළ ලක්ෂ 16,844 කින් වැඩි විය. ද.දේ.නි. හි ප්‍රතිශතයක් වශයෙන් මෙය සියයට 3.6 කිට 4.5 දක්වා වැඩි විය. මේ අමතරව, පාලිත මිල ගණන වැඩිකිරීම ශ්‍රීවෙන් ඉහළ තැකි තිවත වියදම පමණය කිරීමේ අරමුණින් 2000 මැද හාගෙදී හඳුන්වා දෙන ලද සහන ත්‍රියා මාරුග (රාජ්‍ය සේවක වැටුප් හා සුභ සාධන ගෙවීම් වැඩිකිරීම, විශ්‍රාම වැටුප් සහ සමෘද්ධී ප්‍රතිලාභ යනාදිය) සහ දේශීය වෙළඳපාල තුළින් අධික ලෙස ණය ලබාගැනීම් නිසා එම අය සඳහා පොලී ගෙවීමට අධික පිරිවුයක් දීමට සිදුවීමද වර්තන වියදම වැඩිවීමට දැක විය. ඉහළ වර්තන වියදම හා ආදයම් රස්කිරීමෙහි පැවති හිහා නිසා ඇති වූ සම්පත් ප්‍රං්ඡාධිකයන් 2000 වර්තන සඳහා වූ රාජ්‍ය ආයෝජන වැඩිස්ථානයන් යෙහි සැකසීමට රුතු පෙළඳවීය. ආරක්ෂාව ජාතික ප්‍රමුඛතාවයන් වශය යැකිවීමට රුතු පෙළඳවීය. ආරක්ෂාව ජාතික ප්‍රමුඛතාවයන් වශය සඳහා 2000 මැද හාගෙදී ප්‍රමුඛ නොවන හා දේශීය වශයෙන් අරමුදල් සපයා ගනු ලබන රාජ්‍ය ආයෝජන වැඩි සහන් ත්‍රියාත්මක කිරීම සිමා



කරන ලදී. මේ අතර, විදේශීය අරමුදල් යොදා ගනු ලබන ව්‍යාපෘති සමහරක මත්දගාමී ක්‍රියාකාරීත්වය හා ඉහළ මට්ටමේ උග්‍ර උපයෝජනයද 2000 වර්ෂයේ රාජ්‍ය ආයෝජන ප්‍රමාණය පහත මට්ටමක පැවතීමට හේතු විය. ජාතික ප්‍රමූඛතා අනුව සලකා බලන විට, වර්තන වියදම් සපුරා ගැනීම සඳහා ප්‍රාගධන වියදම් අඩුකිරීමට සිදුවීම අතිච්චරය දෙයක් විය. කෙසේ වුවද, දිගුකාලීනව තිරසාර ආරථික සංවර්ධනය ඇති කිරීමට සහ ප්‍රාගධනීකරණය සඳහා පොදුගලික අංශය තුළින් මුළුපිටිම සඳහා රාජ්‍ය අංශය ප්‍රාගධන වියදම් අවශ්‍ය මට්ටමක පවත්වා ගෙන යුම අනුවරුණ වේ.

වර්තන වියදම්

මැත කාපරිවිෂේෂ මුළුලෝහි දක්නට ලැබුණු රාජ්‍ය මුල ඒකාගුතා ක්‍රියාදමය විවාත් ගක්නීමත් කිරීමේ අරමුණින් වර්තන වියදම දැදෙනි. හි ප්‍රතිශතයක් වශයෙන් සියයට 18.1 ක් දක්වා අඩු කිරීමට 2000 අයවුය ලේඛනය මගින් ඉලක්ක කරන ලදී. මෙම අරමුණට අනුකූලව, 2000 වර්ෂයේ මුදල මාසයලදී ගෙවීම් ඉලක්කගත මට්ටම්වල පවත්වා ගෙන යාමට රුපයට හැකිවිය. කෙසේ වුවද, 2000 අප්‍රේල් මාසයේ සිට ආරක්ෂක කටයුතු ඉහළ යුම ආරක්ෂක යොවා ගක්නීමත් කිරීම සඳහා අතිරේක අරමුදල සැපැහැමට රුපය යොමු කළයේ. ඒ අනුව, ආරක්ෂක සේවා සඳහා රුපියල් බිජියන 28 ක් වන පරිපුරුක ඇස්තමේන්තු 5 ක් අනුමත කරන ලද අතර, හඳුනී කටයුතු සඳහා තවත් රුපියල් බිජියන 2 ක් ද ලබා දෙන ලදී. මිට අමතරව, විවිධ පාලන මිල ගණන් වල (ඩිස්ල, විදුලිබලය හා ගැස් යනාදිය) සහ යොවා ගාස්තුවල (දුරකථන හා බැංගාස්තු ආදිය) සිදුකරන ලද සංශෝධනයන් හේතුවෙන් ඉහළ යෙන් පැවති වියදම සමනාය කිරීමේ අරමුණින් රුපයේ සේවකයන්ට, විශ්‍රාමිකයන්ට හා සම්බන්ධ ප්‍රතිලාභීන්ට ලබාදෙන ලද සහන හේතුවෙන් අවශ්‍යකි වර්තන වියදම රුපියල් දැ ලක්ෂ 6,600 කින් වැඩි විය. මෙම ක්‍රියාමාර්ග වල ප්‍රතිඵලයක් ලෙස, 1999 දී සිදුවූ සියයට 4 ක වැඩිවීමට සාපේෂණව 2000 දී මුදල වර්තන වියදම රුපියල් දැ ලක්ෂ 254,279 දක්වා සියයට 23 කින් වැඩි විය.

ਆරක්ෂක වියදම සහ මධ්‍යම රුපයේ වැටුප් හා අනෙකුත් භාෂ්චි හා සේවා තුළ ප්‍රධානතම වැඩිවීම් වාර්තා විය. ආරක්ෂක වියදම දැදෙනි. යෙන් සියයට 5.6 දක්වා ප්‍රතිශතකාංක 1.2 කින් වැඩි වැටුප් අතර, වැටුප් සඳහා වැඩි වියදම හා මධ්‍යම රුපයේ අනෙකුත් වියදම් 1999 දී දැදෙනි. යෙන් සියයට 2.5 කිට සියයට 2.9 දක්වා ඉහළ හියෝය. පොලී ගෙවීම් සඳහා වැටුප් වියදම දැදෙනි. හි ප්‍රතිශතයක් වශයෙන් සියයට 5.7 දක්වා ප්‍රතිශතකාංක 0.1 කින් වැඩිවිය. මේ අතර, වර්තන වියදම පියවා ගැනීම සඳහා මධ්‍යම රුපය විසින් පළාත් සහ වෙත ලබාදෙන ලද සාමූහික ප්‍රදන දැදෙනි. හි ප්‍රතිශතයක් වශයෙන් සියයට 1.8 ලෙස නොවෙනස් පැවතුනි. සලකා බලන වර්තය තුළදී සහනයාර හා පැවරුම් සඳහා වැටුප් වියදම 1999 දී මෙන්ම දැදෙනි. හි ප්‍රතිශතයක් වශයෙන් සියයට 4.2 ලෙස පවත්වාගනු ලැබේය. වර්තන වියදමේ

සංස්කීර්ණ පිළිබඳව සලකා බලනවිට, ඉන් සියයට 51 ක් හා ගැනීම හා සේවා මිලදී ගැනීම සඳහා යොදගත්තා ලද අතර, පොලී ගෙවීම් සඳහා සියයට 28 ක් යොදා ගනු ලැබේය. මෙම අංශ වෙත 1999 අනුරුදු ප්‍රතිශතයක් පිළිවෙළින් සියයට 47 ක් හා සියයට 30 ක් විය.

1999 පැවති සියයට 9 ක ඉහළයාම සමඟ සැයදීමේදී වැටුප් හා වෙතන වැටුවෙන් 2000 දී දරන ලද මුදල වියදම රුපියල් දැ ලක්ෂ 68,544 දක්වා සියයට 17 කින් වැඩි විය. දැදෙනි. හි ප්‍රතිශතයක් වශයෙන් වැටුප් හා වෙතන 1999 දී සියයට 5.3 කිට 5.5 දක්වා ආත්කීකව වැඩි විය. රුපියල් දැ ලක්ෂ 18,507 ක් වූ මධ්‍යම රුපයේ සේවකයන්ගේ වැටුප් වියදම මුදල වැටුප් වියදමේන් සියයට 27 ක් විය. ප්‍රසුඡිය වර්ෂයෙහි පැවති සියයට 13 සමඟ සයදන විට, 2000 දී මධ්‍යම රුපයේ සේවකයන් සඳහා වූ වැටුප් වියදමේන් වර්ධනය සියයට 26 කි. 2000 අගෝස්තු මාසයේදී රාජ්‍ය අංශයේ සේවකයන්ට ලබාදෙන ලද වැටුප් වැඩිවීම (අන්තර දීමාව) සහ 1999 වර්ෂයේදී රාජ්‍ය සේවයට බැඳාගත්තා ලද උපාධිකරීම් 10,000 ක් දෙනා සඳහා වූ වෙතන බිලෝහි මුදල වැටුප් විවිධ සැයදීමේදී සඳහා දායක විය. පාලන මිල ගණන් වැඩි කිරීම හේතුවෙන් එවත වියදම ඉහළ යුම සැලකිල්ලට ගනිමන් රුපියල් 12,000 කට වඩා අඩු මාසික වැටුපක් ලබන සේවකයන්ට 2000 අගෝස්තු මාසයේ සිට මධ්‍යම රුපියල් 600 ක අන්තර දීමාවක් ගෙවීමට රුපය තීරණය කළේය. කෙසේ වුවද, ප්‍රසුව මෙය අවම වශයෙන් රු.1,000 ක් හේතු වැටුප් සියයට 10 ක් යන දෙකෙන් වැඩි ප්‍රමාණය ලබාදෙන පරිදි සායන්ධනය කළ අතර, රාජ්‍ය සේවයේ සම්මත කාරුය මණ්ඩලය ආවරණය වන පරිදි පුළුල් කළේය. පුද වියදම සහ පොදු ආරක්ෂාව හා තීකිය සඳහා ගෙවත ලද වැටුප් හා වෙතන රුපියල් දැ ලක්ෂ 28,636 දක්වා සියයට 15 කින් වැඩි වූ අතර, එය මුදල වැටුප් වියදමේන් සියයට 42 ක් විය. අන්තර දීමාව ගෙවීම සහ තව සෙබලින් බැඳා ගැනීම මෙම වැඩි විමට මුළුක වශයෙන් දායක විය. මේ අතර, පළාත් සහාවල වැටුප් හා වෙතන රුපියල් දැ ලක්ෂ 21,401 දක්වා සියයට 13 කින් වැඩි විය. මධ්‍යම රුපයට මුළුස්කීමට සිදුවී ඇති සිංහ සාර්යික, පළාත් සහා සඳහා පැවරුම් සීමා කිරීමටත් එතිසාම පළාත් සහාවල වැටුප් වියදමේන් කොටසක් ඔවුන් විසින් රැස්කර ගත් ආදාළමෙන් සියවා ගැනීමටත් ඉවත ලදී. අන්තර දීමාව සඳහා සිදුකරන ලද දැ ගෙවීම්, 2000 දී වෙතන වියදමේන් ඉහළයාමේන් සියයට 39 කට දායක වන බව ඇස්තමේන්තු කර ඇත.

2000 දී රුපයේ වෙනත් භාෂ්චි හා සේවා මිලදී ගැනීම රුපියල් දැ ලක්ෂ 62,121 දක්වා සියයට 57 කුළු පෙනෙන වැඩිවීමක් වාර්තා කළේය. මේව සංඡන්දනාත්මකව, 1999 දී මෙම මිලදී ගැනීම සියයට 9 කින් පහත වැටුප්. දැදෙනි. හි ප්‍රතිශතයක් ලෙස මෙම අධිනම සඳහා වියදම මුදල 1999 දී පැවති සියයට 3.6 සමඟ සයදන විට 2000 දී සියයට 5.0 දක්වා වැඩි විය. 1999 දී වූ සියයට 15 ක පහත වැටුම සැමග සයදන විට 2000 දී රුපියල් දැ ලක්ෂ 42,137 දක්වා සියයට 77 කින් සැලකිය යුතු ලෙස වැඩි වූ ආරක්ෂක සේවා සඳහා වූ වියදම වල මෙම තියුණු

**8.3 සංඛ්‍යා පටහන
ආර්ථික වර්ගිකරණයට අනුව වියදම සහ ගුද්ධ තෝරාම**

දැඩියල් දෙනෙකු
2000 අනුමත අයුරුම්පත්‍ර
2001 අනුමත අයුරුම්පත්‍ර

සිරසය	1996	1997	1998	1999	2000	2000	2001
					සැප්තැම්බර්	සැප්තැම්බර්	සැප්තැම්බර්
පරිනා වියදම	175,148	184,749	199,648	207,271	226,751	254,279	281,384
භාෂේෂ හා උප්‍රා වියදම	80,003	83,831	97,768	98,223	107,103	130,765	141,698
වැඩිප් හා එකිනෙ	38,332	44,677	53,880	58,532	62,948	68,544	79,619
වෙනත් භාෂේෂ හා උප්‍රා	41,671	39,154	43,888	39,690	44,155	62,221	62,079
පොලී ගෙවීම්	48,923	55,246	54,898	62,123	69,048	71,200	90,611
විෂයිය	6,739	6,692	7,300	8,752	9,812	9,015	12,923
අදියුත්(අ)	42,184	48,554	47,598	53,371	59,236	62,185	77,688
වර්තන පැවරුම් හා සහනාධාර	46,223	45,672	46,982	46,925	49,600	52,314	57,954
රාජ්‍ය සංඛ්‍යාධාරට	8,232	2,693	2,967	3,277	2,721	3,370	3,057
රාජ්‍ය ආයතනයන්ට	2,284	2,657	4,320	4,834	6,222	5,705	7,038
වෙනත් රාජ්‍ය ආයතනයන්ට	1,592	1,941	1,977	1,629	1,625	1,424	777
සුදුම් සහ අනෙකුත් අයෙකට	34,114	38,381	37,719	37,185	39,031	41,815	47,082
දානාර මූදුර, ආසර සහනාධාර යහාදිය	591	-	-	334	455	435	518
ජ්‍යෙවියලංච්‍රාදී	8,591	8,718	8,652	8,020	8,000	9,661	10,300
විෂුම වැඩිප්	15,465	17,916	19,477	19,056	21,228	21,602	24,764
ලෙසෙහර සහනාධාර	1,500	1,895	2,152	1,390	1,500	1,733	2,000
වෙනත්	7,967	9,852	7,438	8,385	7,848	8,384	9,500
දානා/නැවත්තින වියදම අදාළ ප්‍රමිතාදන	-	-	-	-	1,000	-	-8,879
ප්‍රාගධන වියදම	37,637	43,982	54,161	60,340	80,542	67,769	83,942
උරුන විභ්‍යම් අභ්‍යන්තර පර ගැනීම්	20,938	25,468	32,246	32,933	43,512	32,934	45,507
ප්‍රාගධන පැවරුම්	16,699	18,514	21,915	27,407	46,054	34,835	50,151
රාජ්‍ය සංඛ්‍යාධාරට	6,017	5,880	6,801	9,075	13,150	12,048	10,582
රාජ්‍ය ආයතනයන්ට	9,601	11,041	13,285	15,968	22,310	14,522	28,141
වෙනත් රාජ්‍ය ආයතනයන්ට	1,042	1,511	1,764	2,297	10,477	8,218	11,323
වෙනත්	39	83	65	67	117	47	105
දානා වියදම පර ප්‍රමිතාදන	-	-	-	-	-9,023	-	-11,716
ඇඟු ගෙවීම් අදාළ පසු තෝරාම	5,873	6,366	14,370	11,548	22,537	13,775	22,211
අන්තිකාරම් සිදුම්	630	1,226	2,784	1,585	1,500	2,638	1,500
තුයුම්	8,335	7,278	14,117	11,096	21,718	13,187	22,387
ප්‍රමිත්‍යාකරණ පිටවුය	90	2,193	3,688	4,556	5,219	4,159	6,000
සාය ආපසු ගෙවීම්	-3,182	-4,331	-6,218	-5,689	-5,900	-6,209	-7,676
මුළු වියදම සහ ගුද්ධ තෝරාම	218,658	235,097	268,179	279,159	329,831	335,823	387,537
දෙ දැඩිය තිෂ්පාදිතයේ ප්‍රමිතයයේ වියෙන්							
පරිනා වියදම	22.8	20.8	19.6	18.7	18.1	20.3	19.5
භාෂේෂ හා උප්‍රා වියදම	10.4	9.4	9.6	8.9	8.5	10.4	9.8
වැඩිප් හා එකිනෙ	5.0	5.0	5.3	5.3	5.0	5.5	5.5
වෙනත් භාෂේෂ හා උප්‍රා	5.4	4.4	4.3	3.6	3.5	5.0	4.3
පොලී ගෙවීම්	6.4	6.2	5.4	5.6	5.5	5.7	6.3
විෂයිය	0.9	0.8	0.7	0.8	0.8	0.7	0.9
අදියුත්(අ)	5.5	5.5	4.7	4.8	4.7	5.0	5.4
වර්තන පැවරුම් හා සහනාධාර	6.0	5.1	4.6	4.2	3.9	4.2	4.0
රාජ්‍ය සංඛ්‍යාධාරට	1.1	0.3	0.3	0.3	0.2	0.3	0.2
රාජ්‍ය ආයතනයන්ට	0.3	0.3	0.4	0.4	0.5	0.5	0.5
වෙනත් රාජ්‍ය ආයතනයන්ට	0.2	0.2	0.2	0.1	0.1	0.1	0.1
සුදුම් සහ අනෙකුත් අයෙකට	4.4	4.3	3.7	3.4	3.1	3.3	3.3
දානාර මූදුර, ආසර සහනාධාර යහාදිය	0.1	-	-	-	-	-	-
ජ්‍යෙවියලංච්‍රාදී	1.1	1.0	0.8	0.7	0.6	0.8	0.7
විෂුම වැඩිප්	2.0	2.0	1.9	1.7	1.7	1.7	1.7
යාග්‍යා සහනාධාර	0.2	0.2	0.2	0.1	0.1	0.1	0.1
වෙනත්	1.0	1.1	0.7	0.8	0.6	0.7	0.7
දානා/නැවත්තින වියදම අදාළ ප්‍රමිතාදන	-	-	-	-	-0.1	-	-0.6
ප්‍රාගධන වියදම	4.9	4.9	5.3	5.5	6.4	5.4	5.8
උරුන විභ්‍යම් අන්තර් පර ගැනීම්	2.7	2.9	3.2	3.0	3.5	2.6	3.2
ප්‍රාගධන පැවරුම්	2.2	2.1	2.2	2.5	3.7	2.8	3.5
රාජ්‍ය සංඛ්‍යාධාරට	0.8	0.7	0.7	0.8	1.0	1.0	0.7
රාජ්‍ය ආයතනයන්ට	1.3	1.2	1.3	1.4	1.8	1.2	1.9
වෙනත් රාජ්‍ය ආයතනයන්ට	0.1	0.2	0.2	0.2	0.8	0.7	0.8
ලෙසෙහර	-	-	-	-	-	-	-
දානා වියදම හා ඉංග්‍රීස් අදාළ ප්‍රමිතාදන	-	-	-	-	-0.7	-	-0.8
ඇඟු ගෙවීම් අදාළ පසු තෝරාම	0.8	0.7	1.4	1.0	1.8	1.1	1.5
අන්තිකාරම් සිදුම්	0.1	0.1	0.3	0.1	0.1	0.2	0.1
තුයුම්	1.1	0.8	1.4	1.0	1.7	1.1	1.6
ප්‍රමිත්‍යාකරණ පිටවුය	-	0.2	0.4	0.4	0.4	0.3	0.4
සාය ආපසු ගෙවීම්	-0.4	-0.5	-0.6	-0.5	-0.5	-0.5	-0.5
මුළු වියදම සහ ගුද්ධ තෝරාම	28.5	26.4	26.3	25.2	26.3	26.7	26.9

(e) රාජ්‍ය බැංකුවට සහ රාජ්‍යාධික තිබුන් කරන ලද දිගුකාලීන බැංකුමීතර අදාළ මිල ඇංග්‍රීස් 1996 පිට ඇංග්‍රීස් කර ඇත.

මුදය : මිලද හා සුම්පූලාදන අමාත්‍යාංශය

වැඩිවිමට හේතු වූ ප්‍රධානතම සාධකය විය. ආරක්ෂක අංශයේ හාජේ හා සේවා මිලදී ගැනීම් ප්‍රමාණය වෙනත් හාජේ හා සේවා සඳහා කරන ලද මුළු ගෙවීම් වලින් සියයට 68 ක් විය. 1999 දී මෙම අනුපාතය සියයට 60 ක් විය. මධ්‍යම රුප විසින් වෙනත් හාජේ හා සේවා සඳහා දරන ලද වියදම ද 2000 දී සියයට 33 කින් ඉහළ හිය අතර, 1999 දී මෙහි ඉහළයුම සියයට 13 කි. මේ අතර, පළාත් සඳහා වෙත අනෙකුත් හාජේ හා සේවා සඳහා මුදල පුද්‍රන 1999 දී රුපියල් දෙ ලක් 2,112 සිට 2000 දී රුපියල් දෙ ලක් 1,819 දක්වා අඩු විය.

2000 දී මධ්‍යම රුපයෙහි මුළු පොලී වියදම රුපියල් දෙ ලක් 71,200 දක්වා සියයට 15 කින් වැඩි විය. මෙම වැඩිවිම 1999 දී සියයට 13 ක් විය. මුළු පොලී ගෙවීම් වර්තන වියදමෙන් සියයට 28 ක් වූ අතර, පසුගිය වර්තය සමඟ පැහැදිලිවී එය දැදෙනි. හි ප්‍රතිශතයක් ලෙස සියයට 5.6 සිට 5.7 දක්වා වැඩි විය. විශේෂයෙන්ම ඉහළ පොලී අනුපාතිකයක් යටතේ දේශීය වෙළඳපොල වෙතින් අධික ණය ලබා ගැනීම සඳහා යොමු කළ කළේ පවත්තා ඉහළ අයවැය හිහෙය, මෙම ඉහළ පොලී පිරිවැය කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු විය. රුපයේ අයවැයෙහි ඉහළ යන පොලී සඳහා වූ පිරිවැය තුළින් ඇතිවිය හැකි අභිජනන බලපෑම් වලක්වාගැනීම සඳහා තාර්කික නිය කුමෝපායක් හරහා නිවැරදි කිරීමේ හියා මාරුග අනුගමනය කිරීම සඳහා අවධානය යොමු විය යුතුය.

මුළු පොලී ගෙවීම්, දේශීය නිය සඳහා ගෙවන ලද රුපියල් දෙ ලක් 62,185 ක් පොලී ගෙවීම් වලින් සහ විදේශීය නිය සඳහා ගෙවන ලද රුපියල් දෙ ලක් 9,015 ක් පොලී ගෙවීම්වලින් පමණින් විය. දේශීය පොලී ගෙවීම් වලට 1993 හා 1996 දී රාජ්‍ය බැංකු දෙකට සහ ජාතික ඉතිරි කිරීමේ බැංච්වලට තිබුන් කරන ලද දිගුකාලීන විශේෂ රුපියල් සුරුවක් සඳහා ගෙවන ලද රුපියල් දෙ ලක් 6,068 ක් පොලී ගෙවීම්ද අනුළත්ය. රාජ්‍ය බැංකු දෙක සඳහා කරන ලද පොලී ගෙවීම් අනෙකු පසු දේශීය නිය සඳහා පොලී ගෙවීම් රුපියල් දෙ ලක් 56,117 දක්වා සියයට 19 කින් වැඩි විය. දේශීය නිය සඳහා වූ පොලී ගෙවීම් දැදෙනි. හි ප්‍රතිශතයක් වශයෙන් 1999 දී සියයට 4.8 සිට 2000 දී සියයට 5.0 දක්වා වැඩි විය. අයවැය හිහෙය මූල්‍යය සඳහා දේශීය වෙළඳපොලෙන් අධික ලෙස නිය ගැනීම මෙම වැඩිවිමට මුළුමනින්ම හේතු විය. මේ අතර, ප්‍රධාන වශයෙන් වර්තය තුළදී ඇති වූ විනිමය අනුපාත විවෘතයන් හේතුවන් විදේශීය නිය සඳහා ගෙවන ලද පොලී ප්‍රමාණය සියයට 3 කින් වැඩි විය.

ප්‍රධාන වශයෙන් 1999 දී රුපියල් නිය ප්‍රමාණය රුපියල් දෙ ලක් 11,486 කින් වැඩිවිම හේතුවන් රුපියල් සුරුවක් සඳහා ගෙවන ලද පොලී ප්‍රමාණය රුපියල් දෙ ලක් 33,902 දක්වා රුපියල් දෙ ලක් 1,100 ක් වැඩිවිමක් වාර්තා කළේය. 2000 පොලී ගෙවීම්වලින් රුපියල් නිය සඳහා ගෙවන ලද පොලී සියයට 55 ක් වූවද, මුළු දේශීය පොලී ගෙවීම්හි එහි සැපයුම් පොලී අනුපාතිකය විසර මූල්‍යලේඛිම ස්ථාවරව තබාගැනීම නිසා 2000 අවයානයේදී රුපියල් දෙ ලක් 1,124 දක්වා වැඩි වූ අතර, එය 1999 දී රුපියල් දෙ ලක් 104,867 ක් හා 1998 දී රුපියල් දෙ ලක් 48,915 ක් විය. කෙසේ වූවද, විසර 2-6 දක්වා පරිණත කාලයක් සහිත හාජේ හාජේ බැඳුම්කර සඳහා කුපන් එලද අනුපාතිකය 1999 දී සියයට 11 - 12 අතර පරායයක සිට සියයට 10.75 - 11.75 අතර පරායයක් දක්වා අඩු විම, 2000 හාජේ හාජේ බැඳුම්කර සඳහා ඉහළ තැකි පොලී වියදම් අඩුකර ගැනීමට අරව වශයෙන් හේතු විය. හාජේ හාජේ බැඳුම්කර සඳහා කුපන් පොලී අනුපාතිකය විසර මූල්‍යලේඛිම ස්ථාවරව තබාගැනීම නිසා 2000 අවයාන කාරකුවෙහි තියුණු ලෙස ඉහළ තැකි පොලී අනුපාතිකයෙහි බලපෑම එම වර්තයේ පොලී වියදම කුළින් පිළිනි නොවිය. කෙසේ වූවද, හාජේ හාජේ බැඳුම්කර වට්ටම් කිරීම යටතේ විකිණීම නිසා ඒ සඳහා වූ ස්ථාවර

ලබා ගැනීම සඳහා හාජේ හාජේ බැඳුම්කර වැඩියෙන් යොදගැනීම හා රුපියල් සුරුවක් සඳහා වන සාමාන්‍ය පොලීය අඩුවිම මෙම පහත වැඩිවිම ප්‍රධාන හේතුවිය. රුපියල් සුරුවක් සඳහා වූ සාමාන්‍ය පොලී අනුපාතිකය (මුළු පොලී ගෙවීම් 1999 දී නොපියවූ රුපියල් නිය ප්‍රමාණයෙහි ප්‍රතිශතයක් වශයෙන් විවෘත ඇති පොලී අනුපාතිකයක් සහිත රුපියල් සුරුවක් වල සිට අඩු පොලී අනුපාතිකයක් සහිත එවා දක්වා රුපියල් නිය ප්‍රමාණය මාරු විම පහ මැනකදී අධික පිරිවැයක් යුත්, අධිමතය පරිදි ගෙවා නිමකු භැං රුපියල් සුරුවක් සැලින් විශාම ගැනීම්, මෙම කාලපරිවිශේදය තුළදී සාමාන්‍ය පොලී අනුපාතිකය පහත වැඩිවිම දෙක වූ ප්‍රධාන සාධකයන් විය.

2000 දී නොපියවූ හාජේ හාජේ බැඳුම්කර ප්‍රමාණය රුපියල් නිලියන 10 කින් වැඩිවූවද, 2000 දී හාජේ හාජේ බැඳුම්කර ප්‍රමාණය සඳහා පොලී ගෙවීම් රුපියල් දෙ ලක් 12,766 දක්වා රුපියල් දෙ ලක් 319 කින් පහත වැවූති. ඒ අනුව, නොපියවූ හාජේ හාජේ බැඳුම්කර බැඳුම්කර ප්‍රමාණයෙහි ප්‍රතිශතයක් වශයෙන් පොලී ගෙවීම් අනුපාතය 1999 දී සියයට 10.5 සිට 2000 දී සියයට 9.5 දක්වා පහත වැවූති. 1999 දී හා 2000 ප්‍රථම හායෝදී පැවති සාපේක්ෂ වශයෙන් අඩු පොලී අනුපාතිකයන් සහ හාජේ හාජේ බැඳුම්කර බැඳුම්කර ප්‍රමාණය සිට නිශ්චත් කරයි.

2000 දී හාජේ හාජේ බැඳුම්කර ප්‍රමාණය රුපියල් නිලියන 10 කින් වැඩිවූවද, 2000 දී හාජේ හාජේ බැඳුම්කර බැඳුම්කර ප්‍රමාණය සඳහා පොලී ගෙවීම් රුපියල් දෙ ලක් 15,015 දක්වා නියුණු වැඩිවිමක් වාර්තා කළේය. මුළු පොලී ගෙවීම්වල එහි ප්‍රතිශතය සියයට 14 සිට 2000 දී සියයට 24 දක්වා වැඩි විය. හාජේ හාජේ බැඳුම්කර ප්‍රමාණය මුළින් 1999 දී (රුපියල් දෙ ලක් 55,952) හා 2000 දී (රුපියල් දෙ ලක් 99,257) සැලකියුතු අරුමදී ප්‍රමාණයක් ලබාගැනීම මිට මුළුමනින්ම හේතු විය. නොපියවූ හාජේ හාජේ බැඳුම්කර ප්‍රමාණය 2000 අවයානයේදී රුපියල් දෙ ලක් 204,124 දක්වා වැඩි වූ අතර, එය 1999 දී රුපියල් දෙ ලක් 104,867 ක් හා 1998 දී රුපියල් දෙ ලක් 48,915 ක් විය. කෙසේ වූවද, විසර 2-6 දක්වා පරිණත කාලයක් සහිත හාජේ හාජේ බැඳුම්කර ප්‍රමාණය 1999 දී සියයට 11 - 12 අතර පරායයක සිට සියයට 10.75 - 11.75 අතර පරායයක් දක්වා අඩු විම, 2000 හාජේ හාජේ බැඳුම්කර සඳහා ඉහළ තැකි පොලී වියදම් අඩුකර ගැනීමට අරව වශයෙන් හේතු විය. හාජේ හාජේ බැඳුම්කර සඳහා කුපන් එලද අනුපාතන් එවා වියදම් සැපයුම් පොලී අනුපාතිකය විසර මූල්‍යලේඛිම ස්ථාවරව තබාගැනීම නිසා 2000 අවයාන කාරකුවෙහි තියුණු ලෙස ඉහළ තැකි පොලී අනුපාතිකයෙහි බලපෑම එම වර්තයේ පොලී වියදම කුළින් පිළිනි නොවිය. කෙසේ වූවද, හාජේ හාජේ බැඳුම්කර වට්ටම් කිරීම යටතේ විකිණීම නිසා ඒ සඳහා වූ ස්ථාවර

කුපන් පොලී අනුපාතික හා ඉහළ තැනැතු පොලී අනුපාතික අතර පරතරය වැඩි විම සේතුවෙන් 2000 දී භාණ්ඩාගාර බැඳුම්කර වැඩිසටහන තුළ රුපියල් දැන ලක්ෂ 9,339 ක් මුදල් හිඟයක් ඇති විය. මෙම බැඳුම්කර පරිනත වීමේදී මෙම ප්‍රමාණය පොලී වියදම ලෙස පිළිබඳ වනු ඇත.

2000 දී විදේශීය ණය සඳහා පොලී ගෙවීම් රුපියල් දැන ලක්ෂ 9,015 දක්වා පියයට 3 ක මධ්‍යස්ථා වර්ධනයක් වාර්තා කළේය. ගැඳු පදනම මත විදේශීය අංශය තුළින් නො ගැනීම් ආවුළුව, නො සේවා ගෙවීම් සිදුකිරීමට යොදා ගත් මහ බැංකු මධ්‍ය විනිමය අනුපාතය මත්දාගාමීව අවප්‍රමාණය විම භා රුපියලට සාපේශකව ජපාන යොව්ල අවු මට්ටමේ අවප්‍රමාණය විම 2000 දී විදේශීය ණය අවු මට්ටමකින් වර්ධනය විමට බලපූරුෂ ප්‍රධාන සාකච්ඡාක් විය. ද.දේ.නි. හි ප්‍රතිශකයක් වශයෙන් විදේශීය ණය පොලී වියදම් 1999 දී දක්නට ලැබුණු ආකාරයටම පියයට 0.7 ක මට්ටමේ පැවතිනි.

1999 දී දක්නට ලැබුණු ආන්තික ආවුළුව සමඟ සයදන විට 2000 දී වර්තන පැවරුම් සහ පහනාධාර ගෙවීම් රුපියල් දැන ලක්ෂ 52,314 දක්වා පියයට 11 කින් වැඩි විය. ද.දේ.නි. හි ප්‍රතිශකයක් වශයෙන් මෙම වියදම 1999 දී මෙනම පියයට 4.2 ක මට්ටමේ පැවතිනි. 2000 දී විශාම වැටුප් ගෙවීම් සඳහා වූ වියදම රුපියල් දැන ලක්ෂ 21,602 දක්වා පියයට 13 කින් වැඩි විය. විශාම වැටුප් සඳහා වූ වියදම ගහස්ථා අංශය වෙත කරන ලද මුළු සංඛ්‍යාම ගෙවීම්වින් පියයට 52 කින් සමත්වන වූ අතර, ද.දේ.නි. හි ප්‍රතිශකයක් වශයෙන් පියයට 1.7 ක් ලෙස පැවතිනි. විශාම වැටුවන්ගේ සංඛ්‍යාව 8,000 කින් වැඩුවීම හැරෙන්නට 2000 අගෝස්තු සිට විශාම වැටුප් ගෙවීම් වැඩුවීමද, විශාම වැටුප් වියදම වැඩි විමට දෙක විය. භාණ්ඩා හා සේවා සහමරක පාලිත මිල ගණන් වැඩි කිරීමෙන් විශාම්කයන්ගේ එවන තත්ත්වයට ඇති වූ බලපූරුෂ සැලක්ෂීල්වට ගනිමින් 2000 අගෝස්තු සිට මයකට රුපියල් 6,000 කට වඩා ආවුවෙන් විශාම ලබන විශාම්කයන් සඳහා මාන්‍යක විශාම වැටුප් ප්‍රමාණය රුපියල් 300 කින් වැඩි කරන ලදී. 2000 මක්ත්‍යාර සිට විශාම වැටුප් ප්‍රමාණය තැවත තවත් රුපියල් 200 කින් වැඩිකරන ලද අතර, එම මුළු වැඩුවීම සියලුම විශාම්කයන් සඳහා ලබාදෙන ලදී. මෙම විශාම වැටුප් සංශෝධනය තිසු දැනුමට සිදුවන අනිරක පිරිවිය රුපියල් දැන ලක්ෂ 750 ක් වනු ඇතුළු ඇස්කමීන්තු කර ඇති අතර, මෙය 2000 විශාම වැටුප් වියදමෙහි වැඩුවීමෙන් පියයට 29 කට දෙක විය.

සමෘද්ධී සහනාධාර වැඩිසටහන සඳහා සුදුසුකම් දේ පැවුල් සංඛ්‍යාව වැඩුවීම සහ 2000 දෙවින භාගය තුළදී සමෘද්ධී ප්‍රතිශක වැඩි කිරීම සේතුවෙන් 2000 දී සමෘද්ධී වැඩිසටහන සඳහා වූ සම්පූර්ණ වියදම රුපියල් දැන ලක්ෂ 9,661 දක්වා පියයට 20 කින් වැඩි විය. 2000 අවසානය වන විට සමෘද්ධී ප්‍රතිශක සඳහා සුදුසුකම් ලද මුළු පැවුල් සංඛ්‍යාව 2,013,685 දක්වා පැවුල් 26,032 කින් වැඩි විය. මේ අතර, සමාර්ථයේ බොහෝ එකිනෙකට පත් වූ කණ්ඩායම් වෙත එවන වියදම වැඩුවීම තුළින් ඇතිවූ අනිකකර බලපූරුෂ සමනය කිරීමේ අරමුණින්, සමෘද්ධී සංවර්ධන වැඩිසටහන

ආරම්භයේ සිටම වෙනස් කිරීමකට භාජනය නොවු සමෘද්ධී ප්‍රතිශක ප්‍රමාණයන් 2000 අගෝස්තු සිට වැඩි කරන ලදී. සමෘද්ධී ප්‍රමාණයන් පැවුල් සංඛ්‍යාවහි අඛණ්ඩ වැඩුවීම සේතුවෙන් මහරන අරමුදල් කාන්දු වී යාම අවම කිරීම සඳහා සහනාධාර ලබා දිය සුදු සුදුසුස්කන් තෝරාගැනීමේ ක්‍රමයක හදිසි අවශ්‍යකාවය පිළිබඳ කරයි.

පොහොර සහනාධාර ගෙවීම සඳහා දරන ලද වියදම 1999 දී පැවති රුපියල් දැන ලක්ෂ 1,390 සමඟ සයදන විට 2000 දී රුපියල් දැන ලක්ෂ 1,733 දක්වා වැඩි විය. 1999 දී මෙට්‍රික් වොන් එකක් සඳහා පැවති එකක් ජනපද බ්‍රාලර 110 සමඟ සයදන විට, 2000 දී මෙට්‍රික් වොන් එකක් සඳහා එකක් ජනපද බ්‍රාලර 137 දක්වා ලෙස ජාත්‍යන්තර මිල ගණන් ඉහළ හියද, යුරියා කිලෝ ගුම් 50 ක් සඳහා මිල රුපියල් 350 ලෙස පවත්වාගෙන යාමට රජය විසින් ගත්තා ලද තීරණය මිට සේතු විය.

පාසුල් නිල ඇදුම්, පාසුල් පෙළ පොන් හා පාසුල් වාර්ප්‍රවේශ පත් නිකුත් කිරීම, ආබාධිත සෙබලන් සඳහා කරන ලද ගෙවීම් හා අනාථුවන් සඳහා වූ වියලි සලාක වැඩිසටහන ඇතුළත් ගැහැන් අංශය වෙත 2000 දී සිදුකරන ලද අනෙකුත් සුහසාධාරණ ගෙවීම් ප්‍රමාණය රුපියල් දැන ලක්ෂ 8,517 ක් වූ අතර, 1999 දී එය රුපියල් දැන ලක්ෂ 7,875 ක් විය.

රාජ්‍ය පාඨ්‍රා සහ අනික්ත් රාජ්‍ය මට්ටමේ ආයතන වෙත කරනු ලැබූ විතන පැවරුම් 2000 දී රුපියල් දැන ලක්ෂ 10,499 දක්වා පියයට 4 කින් වැඩි විය. ද.දේ.නි. හි ප්‍රතිශකයක් වශයෙන් 1999 දී පියයට 0.9 පිට 2000 දී පියයට 0.8 දක්වා එය කටයුදුරටත් පහත වැටුණි. රාජ්‍ය සංස්ථාව වෙත කරනු ලැබූ පැවරුම් රුපියල් දැන ලක්ෂ 3,370 ක් වූ අතර, එය පියයට 3 කින් වැඩුවීමකි. රාජ්‍ය පාඨ්‍රා වෙත කරනු ලැබූ පැවරුම් රුපියල් දැන ලක්ෂ 3,70 ක් වූ අතර, එය පියයට 1 කින් වැඩුවීමකි. රාජ්‍ය ආයතන රුපියල් දැන ලක්ෂ 5,705 ක් ප්‍රමාණයක් සිදුකර ගනු ලැබූ අතර, එය 1999 සමඟ සයදන විට පියයට 18 කින් වැඩුවීමකි. ආයතන වෙත කරන ලද විතන පැවරුම් විතන වැඩුවීම ප්‍රධාන වියදමේ මහවැලි අධිකාරිය (රුපියල් දැන ලක්ෂ 816), සමෘද්ධී අධිකාරිය (රුපියල් දැන ලක්ෂ 1,333), ශ්‍රී ජයවර්ධන පුර රෝහල (රුපියල් දැන ලක්ෂ 350) හා මාරුග පාවර්ධන අධිකාරිය (රුපියල් දැන ලක්ෂ 251) යන පැවරුම් අයන්වේ.

ශ්‍රී ලංකා දුම්බිර යෝජ්‍ය හා තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම්හි සිදුවූ අලාභ ආවරණය කර ගැනීම සඳහා පිළිවිශීලි රුපියල් දැනු ලක්ෂ 1,529 ක් හා රුපියල් දැන ලක්ෂ 188 ක් ලබා දෙන ලදී. 1999 දී අනුරුද ගෙවීම් ප්‍රමාණයන් රුපියල් දැන ලක්ෂ 1,848 ක් හා රුපියල් දැන ලක්ෂ 212 ක් විය. ආදායම් රැකිකීම ඉහළ ම විට සියලුම ප්‍රධාන වියදම අවුකිරීම නිසා මෙම රාජ්‍ය ව්‍යවසාය දෙකෙහි මෙහෙයුම් අලාභ අනිකර ගනනුකි විය. ශ්‍රී ලංකා දුම්බිර යෝජ්‍ය සෙබලන්හි මෙහෙයුම් සැලක්ෂණක් හැඳුන්වාදීමේ ඇති අවශ්‍යකාවය පිළිබඳ කරයි. මේ අතර, මධ්‍යම රජයේ සම්පූර්ණ සංරාධකයන් සේතුවෙන් අනෙකුත් මට්ටමේ රාජ්‍ය ව්‍යවසාය අධිකාරියන් වියදමේ අනෙකුත් මට්ටමේ රාජ්‍ය ව්‍යවසාය විට කරන ලද පැවරුම් 1999 දී රුපියල් දැන ලක්ෂ 1,629 පිට 2000 දී රුපියල් දැන ලක්ෂ 1,424 දක්වා පහත වැටුණි.

රාජ්‍ය ආයෝජනය

රාජ්‍ය ආයෝජන සඳහා වූ මුළු වියදම නිරපේක්ෂ වගයෙන් රුපියල් දැන ලක්ෂ 80,955 දක්වා පියයට 13 කින් වැඩි විය. කෙසේ වුවද, 1999 දී මෙනම මෙය ද.දේ.නි. හි ප්‍රතිශක්‍යක් වගයෙන් පියයට 6.4 ක් ලෙස පැවතුණි. 2000 අයවැය මහින් රාජ්‍ය ආයෝජන ද.දේ.නි. හි ප්‍රතිශක්‍යක් වගයෙන් පියයට 8.1 මට්ටමේ (රුපියල් දැන ලක්ෂ 102,261) පවත්වා ගෙන යුමට ඉලක්ක කළද, ප්‍රධාන කරුණු දෙකක්, එනම් වැඩිවූ ආරක්ෂක වියදම පියවා ගැනීම සඳහා ප්‍රමුඛ තොට්‍යා ප්‍රාග්ධන වියදම අඩුකිරීම හා විදේශීය මූලාශ්‍ර මහින් අරමුදල් සපයන ආයෝජන ව්‍යාපෘතිවල මත්දගාමී ප්‍රගතිය නිසා මෙම ඉලක්කයන් වෙත ප්‍රහාරීමේ රජයේ ප්‍රයත්තය බාධා ඇති විය. 2000 මූදී මාසයේදී හැඳුන්වා දෙන ලද වියදම් ක්‍රාන්කාරීමේ සූයාමාරුග මහින් රාජ්‍ය ආයෝජන රුපියල් දැන ලක්ෂ 7,500 කින් හෙවත් ද.දේ.නි. යෙහි ප්‍රතිශක්‍යක් වගයෙන් පියයට 0.6 කින් අඩු කිරීමට බලාපොරොත්තු විය. රාජ්‍ය ආයෝජනය සඳහා විදේශීය අරමුදල් වැඩිස්ථාන යටතේ අපේක්ෂා කළ රුපියල් දැන ලක්ෂ 43,800 ව සාපේක්ෂව, සත්‍ය වගයෙන් ලද ආයෝජනය රුපියල් දැන ලක්ෂ 28,922 ක් විය. මෙම සම්පත් හිහා (රුපියල් බිජියන 15 ක් පමණ), අපේක්ෂා රාජ්‍ය ආයෝජන මට්ටම ද.දේ.නි. යෙන් ප්‍රතිශක්‍යාක 1.2 කින් පහත වැට්මට සේවා විය. පොදුගැලි ආයෝජනය ඉහළ තැබීම හා ආරක්ෂක සාහායා අවශ්‍ය හිතකර පරිපරායක් ගොඩනැගීම සඳහා රාජ්‍ය ආයෝජනය ප්‍රමාණවක් මට්ටමක පවත්වාගැනීම අවශ්‍යවත නිසා, මෙවැනි තත්ත්වයන් කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

මධ්‍යම රජයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු විසින් ප්‍රාග්ධන වත්තම් මිලදී ගැනීම සහ ස්ථාවර වත්තම් ඉදිකිරීම හා සංවර්ධනය සඳහා දරන ලද වියදම රුපියල් දැන ලක්ෂ 32,934 දක්වා ආන්තිකව පහත වැටුණි. ප්‍රධාන වගයෙන් අධ්‍යාපනය, සෞඛ්‍ය, කාමිකර්මය හා වාරිමාරුග යටිතල සහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මෙම ආයෝජන යොමු විය. රාජ්‍ය සංස්ථා සහ ආයතන වෙත කරන ලද මුළු ප්‍රාග්ධන පැවරුම් ප්‍රමාණය (රුපියල් දැන ලක්ෂ 26,570), පසුඩීය විරැෂයේ පැවති පියයට 27 ක වර්ධනය සමඟ සපයන විට පියයට 6 ක් අඩු වර්ධන වෙශයක් වාර්තා කළේය. ජාතික රුපියල් දන හා ජාලාප්‍රවහන මණ්ඩලය (රුපියල් දැන ලක්ෂ 4,695), මාරුග සංවර්ධන අධ්‍යාපනය (රුපියල් දැන ලක්ෂ 7,119), ආයෝජන මණ්ඩලය (රුපියල් දැන ලක්ෂ 1,470) හා නාගරික සංවර්ධන අධ්‍යාපනය (රුපියල් දැන ලක්ෂ 200) වැනි රාජ්‍ය ආයතන තුළින් මෙම මත්දගාමී ක්‍රියාකාරීත්වය ප්‍රධාන වගයෙන් වාර්තා විය. 2000 දී පළාත් සහා වල ආයෝජන සූයාකාරම් කැපීපෙනෙන වැඩිදියුණුවක් වාර්තා කළේය. පළාත් සහා තුමය යටතේ පළාත් විශේෂත සංවර්ධන වැඩිස්ථාන නමින් හඳුන්වනු ලබන නව ප්‍රාග්ධීය ආයෝජන වැඩිස්ථාන සූයාත්මක කිරීමත් සමඟ පළාත් සහාවල මුළු ආයෝජන වියදම 1999 දී

රුපියල් දැන ලක්ෂ 2,297 සිට 2000 දී රුපියල් දැන ලක්ෂ 8,218 දක්වා වැඩිවිය. අදාළ පළාත්වල අධ්‍යාපන, සෞඛ්‍ය හා මහාමාරුග යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා මෙම වියදම් ප්‍රධාන වගයෙන් දරන ලදී.

විදේශ අරමුදල් වාණිජමය රාජ්‍ය ආයතනවලට ලබාදෙන රජයේ යොදාමේ වැඩිස්ථාන මුලින් සැලුසුම් කළ රුපියල් දැන ලක්ෂ 21,718 සමඟ සපසහා විට 2000 දී රුපියල් දැන ලක්ෂ 13,187 කට පිළි විය. මුදල සැලුසුම් මහින් විදේශීය ණය ලබා දෙන ආධාර කණ්ඩායමෙන් සහනදය කොන්දේසි යටතේ අරමුදල් ලබාගැනීමට අපේක්ෂා කරන ලදී. ලංකා විදුලිබල මණ්ඩලය (රුපියල් දැන ලක්ෂ 8,684), ශ්‍රී ලංකා විරාය අධ්‍යකාරිය (රුපියල් දැන ලක්ෂ 7,293) හා ශ්‍රී ලංකා විරාය අධ්‍යකාරිය (රුපියල් දැන ලක්ෂ 3,023) යන ප්‍රධාන රාජ්‍ය ව්‍යාපෘතාය තුනම එකත්ව ගන්විට රජයේ යොදාමේ මුළු වැඩිස්ථානහින් පියයට 87 ක් උපයෝජනය කරනු ඇතුළු අපේක්ෂා කළද, සත්‍ය උපයෝජන අනුපාතය පියයට 59 ක් පමණක් විය. උතුරු පියරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියෙහි දෙවන අදියර සම්පූර්ණ කිරීම ප්‍රමාද වීම හා ලෝක බැංකුව සහයෝගය ලබාදෙන වැඩි සටහන යටතේ අරමුදල් ලබාගැනීම ප්‍රමාදවීම සේතුවෙන් ශ්‍රී ලංකා විරාය අධ්‍යකාරිය 2000 දී උපයෝජනය කරන ලදී අරමුදල් වලින් පියයට 22 ක් පමණක්. 1999 දී විදේශීය ණය අරමුදල් උපයෝජනය පියයට 23 ක් විය. විරාය යටිතල පහසුකම් තුළ ප්‍රමාණවත් පරිදි ආයෝජනය නොකිරීම කොළඹ විරායයි කාරුයක්මතාවය සහ තරඟකාරීත්වය කෙරෙහි කෙළින්ම බලපාන නිසා, රජයේ යොදාමේ වැඩිස්ථාන යටතේ ශ්‍රී ලංකා විරාය අධ්‍යකාරිය වෙත ලබාදෙන අරමුදල්වල පවතින උග්‍ර උපයෝජනය ඉතාම අවධානය යොමුවිය යුතු කරුණකි. 2000 දී රජයේ යොදාමේ වැඩිස්ථාන යටතේ ලංකා විදුලිබල මණ්ඩලයෙහි අරමුදල් හාරිනා කිරීමේ අනුපාතය පියයට 69 ක් (රුපියල් දැන ලක්ෂ 5,963) විය. කුකුලේගහ ජලදීයුලිබල ව්‍යාපෘතිය (රුපියල් දැන ලක්ෂ 2,333), ඒකාබේද ව්‍යුතිය විදුලිබල ව්‍යාපෘතිය (රුපියල් දැන ලක්ෂ 1,569) සහ විදුලිබලය සම්පූලුණය කිරීම සහ ගෙඹුරීම සඳහා වැඩින්වන ව්‍යාපෘතිය (රුපියල් දැන ලක්ෂ 1,528) යන ව්‍යාපෘති ලංකා විදුලිබල මණ්ඩලය විසින් රජයේ යොදාමේ වැඩිස්ථාන යටතේ හියාත්මක කරන ලද ප්‍රධානතම ව්‍යාපෘති වේ. ශ්‍රී ලංකා වෙශිකාමේ වෙත ලබාදෙන ලද මුළු යොදාමේ සැලුසුම් කළ රජයේ විසින් රජයේ යොදාමේ වැඩිස්ථාන යටතේ හියාත්මක කරන ලද ප්‍රධානතම ව්‍යාපෘති වේ. ශ්‍රී ලංකා වෙශිකාමේ වෙත ලබාදෙන ලද මුළු යොදාමේ සැලුසුම් රුපියල් දැන ලක්ෂ 4,630 ක් වූ අතර, එය සැලුසුම් ගැනීම ව්‍යාපෘතියෙහින් පියයට 63 කි. මෙම විදේශීය සම්පත්වලින් විශාලම කොටස ආයෝජන මහජන විවාහීය යොමුවන් වැඩිදියුණු කිරීම සඳහා යොමුකරු යොමුවිය යුතු කරුණකි. 2000 දී රජයේ යොදාමේ වැඩිස්ථාන යටතේ ලංකා විදුලිබල මණ්ඩලයෙහි අරමුදල් හාරිනා කිරීමේ අනුපාතය පියයට 69 ක් (රුපියල් දැන ලක්ෂ 5,963) විය. කුකුලේගහ ජලදීයුලිබල ව්‍යාපෘතිය (රුපියල් දැන ලක්ෂ 2,333), ඒකාබේද ව්‍යුතිය විදුලිබල ව්‍යාපෘතිය (රුපියල් දැන ලක්ෂ 1,569) සහ විදුලිබලය සම්පූලුණය කිරීම සහ ගෙඹුරීම සඳහා වැඩින්වන ව්‍යාපෘතිය (රුපියල් දැන ලක්ෂ 1,528) යන ව්‍යාපෘති ලංකා විදුලිබල මණ්ඩලය විසින් රජයේ යොදාමේ වැඩිස්ථාන යටතේ හියාත්මක කරන ලද ප්‍රධානතම ව්‍යාපෘති වේ. ශ්‍රී ලංකා වෙශිකාමේ වෙත ලබාදෙන ලද මුළු යොදාමේ සැලුසුම් රුපියල් දැන ලක්ෂ 4,630 ක් වූ අතර, එය සැලුසුම් ගැනීම ව්‍යාපෘතියෙහින් පියයට 63 කි. මෙම විදේශීය සම්පත්වලින් විශාලම කොටස ආයෝජන මහජන විවාහීය යොදාමේ සැලුසුම් කිරීම සඳහා යොමුකරු ඇතුළු ප්‍රධානතම ව්‍යාපෘතියෙහින් වැඩිදියුණු කිරීම සඳහා යොමුකරු ඇතුළු ප්‍රධානතම ව්‍යාපෘතියෙහින් වැඩිදියුණු කිරීමේදී පවතින බාධක ඉවත් කිරීමට සහ මෙම සහනදය ඇරමුදල් උපයෝජනය වේගිත්ත කිරීම සඳහා විශාලුව ඇතුළු අතර, එය 2000 මුළු රාජ්‍ය ආයෝජනවලින් පියයට 68 කට දැයක විය. නාමික වශයෙන් ආරක්ෂක සේවාවල ආයෝජනය පියයට 21 කින් වැඩි වූ අතර, ද.දේ.නි. හි

8.4 යෙළඹ සටහන
කාර්යයන් ඇතුළත වියදම්පිටි වර්ගීකරණය

සිරසය	1996	1997	1998	1999	2000	රිසයල් දෙපෘත	
						අනුමත ඇඟිල් පරිපාලනය	2000 සාම්ප්‍රදායික ඇඟිල් පරිපාලනය
වර්තන වියදම්							
සාම්ප්‍රදාය පොදු සේවා	53,915	58,926	66,158	63,220	70,762	82,644	79,115
සිංහල පරිපාලනය	10,207	13,956	15,196	14,513	20,234	13,418	18,030
ආරක්ෂක කටයුතු	38,117	37,062	42,496	40,071	38,442	56,915	48,161
පොදු තීක්‍රිය හා ආරක්ෂාව	5,591	7,908	8,466	8,636	12,086	12,312	12,924
සමාජ සේවා	59,293	59,742	63,595	66,319	73,614	77,160	94,718
ඇධ්‍යාපනය	16,018	17,757	20,582	21,642	22,985	23,794	28,874
සෞඛ්‍යය	9,260	9,581	10,089	11,215	15,133	15,394	19,009
ප්‍රසාදයන්	32,824	31,251	31,472	31,164	33,195	35,686	41,542
ප්‍රත්‍යා ගේවා	1,191	1,154	1,451	2,298	2,301	2,286	5,293
ආරක්ෂක සේවා	8,807	7,418	10,547	10,075	11,113	12,103	12,828
ක්‍රියිකරුමය හා වාරිමාරග	3,894	3,723	5,444	5,012	5,622	5,706	6,730
දිවර	148	156	175	180	178	338	406
තීංපාදන සහ කුළීම්	282	599	325	346	552	726	555
බලුක්කි සහ රුල ස්ථිපාදන	590	486	757	884	830	474	651
ප්‍රවාහන සහ යානිවේදනය	2,423	1,674	2,934	2,770	2,598	3,558	3,339
වේලදුම සහ වාණිජය	891	159	167	167	418	137	196
වෙනත්	580	622	745	716	915	1,165	951
අනෙකුත් :	53,132	58,662	59,349	67,657	70,261	82,372	103,603
ඉන් : පොලී ගෙවීම	48,923	55,246	54,897	62,123	69,048	71,200	90,611
දානු වියදම් සඳහා ප්‍රතිපාදන	-	-	-	-	-1,000	-	-8,878
මුළු වර්තන වියදම්	175,149	184,749	199,648	207,272	226,751	254,279	281,384
ප්‍රාග්ධන වියදම් සහ ණයදීම්							
සාම්ප්‍රදාය පොදු සේවා	3,161	3,442	6,243	6,345	8,234	7,157	7,057
සිංහල පරිපාලනය	1,935	3,442	6,243	6,345	7,614	5,610	5,224
පොදු තීක්‍රිය හා ආරක්ෂාව	1,226	-	-	-	620	1,547	1,833
සමාජ සේවා	10,323	11,552	15,528	17,493	20,211	16,471	21,659
ඇධ්‍යාපනය	4,384	4,592	6,112	7,652	8,198	7,135	8,504
සෞඛ්‍යය	2,538	2,554	4,330	4,456	7,109	5,302	7,279
ප්‍රසාදයන්	868	751	967	375	1,210	415	1,082
ත්වරිය	1,174	792	1,314	1,647	2,029	2,061	2,972
ප්‍රත්‍යා ගේවා	1,359	2,863	2,804	3,364	1,665	1,558	1,822
ආරක්ෂක සේවා	31,409	32,479	44,677	45,234	79,723	54,650	83,410
ක්‍රියිකරුමය හා වාරිමාරග	4,718	3,780	6,018	6,211	10,875	6,908	11,036
ඉන් : මහවැලි යෝජනාක්‍රමය	1,940	1,626	1,049	1,357	2,989	1,716	3,930
දිවර	311	480	562	694	1,478	899	1,751
තීංපාදන සහ කුළීම්	356	1,442	2,191	882	777	764	857
බලුක්කි සහ රුල ස්ථිපාදන	6,035	6,816	8,804	10,702	15,890	13,282	18,839
ප්‍රවාහන සහ යානිවේදනය	12,636	12,946	18,908	17,186	35,826	24,911	32,281
වේලදුම සහ වාණිජය	105	182	230	302	1,254	296	543
වෙනත්	7,247	6,835	7,965	9,258	13,623	7,590	18,105
අනෙකුත්	1,079	3,788	1,829	2,365	3,117	2,680	5,919
දානු වියදම් හා ඉතුරුම් සඳහා ප්‍රතිපාදන	-	-	-	-	-9,023	-	-11,716
මුළු ප්‍රාග්ධන වියදම් හා අයදීම්	45,973	51,260	68,277	71,1436	102,260	80,958	106,329
ද. දේශ. නො. ප්‍රතිකාරයන් වියදයන්							
මුළු වියදම් හා අයදීම්							
සාම්ප්‍රදාය පොදු සේවා	7.4	7.0	7.1	6.3	6.3	7.2	6.0
සිංහල පරිපාලනය	1.6	2.0	2.1	1.9	2.2	1.5	1.6
ආරක්ෂක	5.0	4.2	4.2	3.6	3.1	4.5	3.3
පොදු තීක්‍රිය හා ආරක්ෂාව	0.9	0.9	0.8	0.8	1.0	1.1	1.0
සමාජ සේවා	9.1	8.0	7.8	7.6	7.5	7.5	8.1
ඇධ්‍යාපනය	2.7	2.5	2.6	2.6	2.5	2.5	2.6
සෞඛ්‍යය	1.5	1.4	1.4	1.4	1.8	1.6	1.8
ප්‍රසාදයන්	4.4	3.6	3.2	2.9	2.7	3.0	3.0
ත්වරිය	0.2	0.1	0.1	0.1	0.2	-	0.2
ප්‍රත්‍යා ගේවා	0.3	0.5	0.4	0.5	0.3	0.3	0.5
ආරක්ෂක සේවා	5.2	4.5	5.4	5.0	7.2	5.3	6.7
ක්‍රියිකරුමය හා වාරිමාරග	1.1	0.8	1.1	1.0	1.3	1.0	1.2
දිවර	0.1	0.1	0.1	0.1	0.1	0.1	0.3
තීංපාදන සහ කුළීම්	0.1	0.2	0.2	0.1	0.1	0.1	0.2
බලුක්කි හා රුල ස්ථිපාදන	0.9	0.8	0.9	1.0	1.3	1.1	1.4
ප්‍රවාහන සහ යානිවේදනය	2.0	1.6	2.1	1.8	3.1	2.3	2.5
වේලදුම සහ වාණිජය	0.1	-	-	-	0.1	0.0	0.1
වෙනත්	1.0	0.8	0.9	0.9	1.2	0.7	1.3
අනෙකුත්	7.1	7.0	6.0	6.3	5.8	6.8	7.6
ඉන් : පොලී ගෙවීම්	6.4	6.2	5.4	5.6	5.5	5.7	6.3
දානු වියදම් හා ඉතුරුම් සඳහා ප්‍රතිපාදන	-	-	-	-	0.6	-	-1.4
මුළු වියදම් හා අයදීම්	28.8	26.5	26.3	25.2	26.2	26.7	26.9

මූලය : මිදල හා ක්‍රමාන්තික ආරක්ෂාවය

ප්‍රතිශතයක් වශයෙන් සියලු 4.3 ක මට්ටමේ පවත්වා ගනු ලැබේය. රුපියල් දළ ලක් 79,723 ක් වූ මුළු අයවැය ප්‍රතිපාදන සමඟ සයදන විට, දේශීය අරමුදල් මත ක්‍රියාත්මක වන ව්‍යාපකි සඳහා වූ අරමුදල් අඩු කිරීම සහ විදේශීය අරමුදල් මත ක්‍රියාත්මක වන ව්‍යාපකිවල මන්දගාමී ක්‍රියාකාරිත්වය හේතුවෙන් ආරථික සේවාවන් තුළ කරන ලද ආයෝජනය සියලු 67 කට සීමා විය. ආරථික සේවාවන් යටතේ ප්‍රවාහනය හා සන්නිවේදනය යන අංශවල කරන ලද ආයෝජන රුපියල් දළ ලක් 24,911 දක්වා සියලු 47 කින් ක්‍රියාත්මක දක්නට ලැබුණි. ශ්‍රී ලංකා දුම්රිය සේවය (රුපියල් දළ ලක් 6,280), මාරුග සාචරධන අධිකාරිය (රුපියල් දළ ලක් 7,119), ශ්‍රී ලංකා බෙදිකොම් (රුපියල් දළ ලක් 4,630) හා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (රුපියල් දළ ලක් 2,132) යන ආයතන ප්‍රධානතම ආයෝජකයන් වූ අතර, මුළුන් මෙම අංශයේ ආයෝජනයෙන් සියලු 81 කට දෙක විය.

බලකෙක් සහ ජලසම්පාදන අංශයෙහි රාජ්‍ය ආයෝජනය රුපියල් දළ ලක් 13,282 දක්වා සියලු 23 ක වැඩිවිමක් වාර්තා කළ අතර, එය ආරථික සේවාවන් මුළු ආයෝජනයෙන් සියලු 24 ක් විය. ලංකා විදුලිබල මණ්ඩලය (රුපියල් දළ ලක් 7,442) සහ ජාතික ජලසම්පාදන හා ජ්‍ලාපන මණ්ඩලය (රුපියල් දළ ලක් 3,475) 2000 දී මෙම අංශය තුළ කරන ලද ආයෝජනයෙන් සියලු 82 කට දෙක විය. කෘෂිකරුම හා වාරිමාරුග (රුපියල් දළ ලක් 6,908) හා දේවර (රුපියල් දළ ලක් 899) යන අංශවල රාජ්‍ය ආයෝජන 2000 දී සියලු 8 ක වැඩිවිමක් වාර්තා කළේය. පෙර විරුද්‍ය පරිදිම, රුපියල් දළ ලක් 1,716 ක් ලබාගතිලින් මහවැලි අධිකාරිය ප්‍රධානතම ආධාර ලබන ආයතනය ලෙස අවශ්‍යව පැවති අතර, කුඩා තේ විනු සංචරධන අධිකාරිය (රුපියල් දළ ලක් 219) ඊලහට ආධාර ලැබූ ආයතනය විය. මේ භුරුන්තට, අදු දෙපාර්තමේන්තු විසින් කෘෂිකරුමය, වාරිමාරුග හා දේවර යන අංශවල කරන ලද සහ ආයෝජනය රුපියල් දළ ලක් 5,353 ක් වූ අතර, එය පෙර විරුද්‍ය විඛා සියලු 5 ක වැඩිවිමකි.

සමාජසේවා කටයුතු සඳහා කරනු ලැබූ රාජ්‍ය ආයෝජනය රුපියල් දළ ලක් 16,471 ක් වූ අතර, එය පසුගිය විරුද්‍ය සමඟ සයදන විට ආන්තික අවශ්‍යවීමකි. මෙම තත්ත්වය සෞඛ්‍ය (රුපියල් දළ ලක් 5,302), නිවාස (රුපියල් දළ ලක් 2,061) සහ ප්‍රහසන සේවා (රුපියල් දළ ලක් 415) යන අංශවල කරනු ලැබූ ආයෝජන ඉහළ යුම් සහ අධ්‍යාපනය (රුපියල් දළ ලක් 7,135) හා ප්‍රජා සේවා (රුපියල් දළ ලක් 1,558) යන අංශවල කරනු ලැබූ ආයෝජන පහත වැඩිම යන දෙකෙහි එකාබද්ධ ප්‍රතිඵලයක් විය. අධ්‍යාපන සහ සෞඛ්‍ය යන අංශවල කරන ලද ආයෝජනය ප්‍රධාන වශයෙන් පාසුල් හා රෝහල් ගොඩනුගිලි තැනීම හා වැඩික්‍රියාත්මක කිරීමට සහ එම සේවාවන් සඳහා අවශ්‍ය උපකරණ සැපයීම සඳහා විය. නිවාස අංශයේ කරන ලද ආයෝජනය, තාගරික, විනු හා දේවර අංශවල නිවාස පහසුකම් සංචරධනය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් යොමු විය. ප්‍රජා සේවා සඳහා කරන ලද මුළු ආයෝජනයෙන්

(රුපියල් දළ ලක් 1,558 ක්) තුනෙන් එකක් විවිධ සමාජ සංචරධන වැඩිස්වහන් මුළුනය කිරීම සඳහා සම්ස්දේශ අධිකාරිය වෙත ලබාදෙන ලදී.

8.5 පළාත් සහා

2000 දී පළාත් සහාවල මුළු ආදායම රුපියල් දළ ලක් 7,534 ක් වූ අතර, මෙය 1999 පැවති සියලු 17 ක වර්ධනය සමඟ සයදන විට සියලු 8 ක මන්දගාමී වර්ධනයක් විය. 1999 දී පැවති සියලු 7 ක වැඩිවිම හා සැපයීමේදී 2000 දී පළාත් සහාවල මුළු වියදම රුපියල් දළ ලක් 37,328 දක්වා සියලු 29 කින් වර්ධනය විය. දෙදේතී, හි ප්‍රතිශතයක් වශයෙන් පළාත් සහාවල ආදායම සියලු 0.6 ක් ලෙස නොවන්සේව පැවති අතර, වියදම සියලු 2.6 සිට සියලු 2.9 දක්වා වැඩි විය. 2000 දී පළාත් සහාවල මුළු ආදායම, එහි සම්පත් අවශ්‍යතාවයෙන් සියලු 20 ක් පමණක් සපුරාගැනීමට ප්‍රමාණවන් වූ අතර, එය 1999 දී සියලු 24 ක් විය. පළාත් සහා වෙත විම්ධාන කර ඇති කාරුයයන් ඉටු කිරීම සඳහා මධ්‍යම රුපය මත ඇති යැලීම තවදුරටත් වර්ධනය විම මෙමගින් පිළිනිඩු කරයි. පළාත් සහාවල පම්පත් පරතරය සම්පූර්ණයෙන්ම මධ්‍යම රුපය මගින් ලබාදෙන ලද රුපියල් දළ ලක් 31,543 ක මුළු පැවරුම් යොදගත පියවාගත්තා ලදී. විරතන වියදම සඳහා ලබාදෙන ලද රුපියල් දළ ලක් 23,220 ක සාමුහික ප්‍රදනයන් සහ ආයෝජන වැඩි සටහන් සඳහා වූ රුපියල් දළ ලක් 8,323 ක ප්‍රාග්ධන ප්‍රදනයන් ද මෙයට ඇතුළත් විය.

ඉහළ වැශිප් හා වෙනත වියදම සහ අනෙකුත් ජාගම වියදම් හේතුවෙන් 2000 දී විරතන වියදම රුපියල් දළ ලක් 28,856 දක්වා සියලු 10 කින් වැඩි විය. පසුගිය වසර හා සයදන කළ ප්‍රාග්ධන වියදම රුපියල් දළ ලක් 8,472 දක්වා තෙවුණුයක පමණ වැඩිවිමක් වාර්තා කළේය. ප්‍රධාන වශයෙන් ප්‍රාදේශීය සංචරධන වැඩිස්වහන් ක්‍රියාත්මක කිරීමේ සහ ර්ව අරමුදල් සැපයීමේ වගකීම මධ්‍යම රුපයේ සිට පළාත් සහා වෙත පැවතිම හේතුවෙන් මෙම වැඩිවිම ඇති විය. 2000 ට පෙර පළාත් සහා මගින් මෙම සංචරධන වැඩිස්වහන් මැදිකාලීන ආයෝජන වැඩිස්වහන යටතේ ක්‍රියාත්මක වශයෙන් සැපයීමේ විය. ප්‍රධාන ප්‍රාදේශීය සංචරධන වැඩිස්වහන් ක්‍රියාත්මක කිරීමේ අරමුදල් සැපයීමේ වගකීම මධ්‍යම රුපයේ සිට පළාත් සහා වෙත පැවතිම හේතුවෙන් මෙම වැඩිවිම ඇති විය. 2000 ට පෙර පළාත් සහා මගින් මෙම සංචරධන වැඩිස්වහන් මැදිකාලීන ආයෝජන වැඩිස්වහන යටතේ ක්‍රියාත්මක වශයෙන් සැපයීමේ විය. ප්‍රධාන ප්‍රාදේශීය සංචරධන වැඩිස්වහන් ක්‍රියාත්මක කිරීමේ අරමුදල් සැපයීමේ වගකීම මධ්‍යම රුපයේ අදු අමාත්‍යාංශ විවිධ පැවරී තිබුණි. 2000 දී මැදිකාලීන ආයෝජන වැඩිස්වහන වෙනුවට පළාත් විශේෂ සංචරධන වැඩිස්වහන නැඹුන්වාද්‍ය ලැබූ අතර, මෙටිනි වැඩිස්වහන් ක්‍රියාත්මක කිරීමේ අරමුදල් සැපයීමේ විය. ප්‍රධාන ප්‍රාදේශීය සංචරධන වැඩිස්වහන් නැඹුන්වාද්‍ය ලැබූ අතර, මෙටිනි වැඩිස්වහන් ක්‍රියාත්මක කිරීම සඳහා සැපයීමේ විය. 2000 දී පළාත් විශේෂ සංචරධන වැඩිස්වහන් විවිධ ප්‍රාග්ධනයන් සැපයීමේ විය. 2000 දී පළාත් විශේෂ සංචරධන වැඩිස්වහන් විවිධ අමතරව, උපමාන පාදක ප්‍රදන සහ සේවා අරමුදල් සැපයීමේ මුළයන් යටතේ අනෙකුත් ප්‍රාග්ධන වියදම් වැඩිස්වහන් ද ක්‍රියාත්මක කරන ලදී.

පසුගිය විරුද්‍ය වියලු 2000 දී ප්‍රාග්ධන වියදම සැලකියුතු සැපයීමේ විය. එහිදී, එහි සැලකියුතු සැපයීමේ වියලු 11 ක් පමණ වූ ඇස්තමෙන්තුගත මුළු ප්‍රාග්ධන වියදම්

වැඩසටහනට වඩා බොහෝ අඩු මට්ටමක පැවතිණි. මධ්‍යම රජයේ සම්පත් පාරෝධිකයන්, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාණයන් සහ ආදයම් රස් කිරීමේ අඩු වර්ධනය යනාදිය ප්‍රාග්ධන විසඳුම් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ මතදාමී ස්ථිරාවයට හෝ විය. පම්පත් අවශ්‍යතාවයන් සහනා මධ්‍යම රජය වෙත ඇති අධික රූපිතය, සම්පත් රස්කිරීමට ඇති බලය ප්‍රමාණවත් තොවීම සහ සංවර්ධන ව්‍යාපෘතින් ක්‍රියාත්මක කිරීමට ඇති ධාරිතාවය හා තැක්වා ප්‍රමාණවත් මට්ටමක තොවීමේ යනාදිය සිය මුල් අයවුය ඉලක්කයන් සපුරා ගැනීමේදී පළාත් සහා විසින් මූහුණ දෙනු ලැබූ ප්‍රධාන දුෂ්කරණවලින් සම්හරක.

ආදයම

2000 දී පළාත් සහාවල මූල් ආදයම් රස්කිරීම් ප්‍රමාණය 1999 දී වූ සියයට 17 ක වර්ධනය හා සැපැදීමේදී සියයට 8 ක් වැනි පහළ අනුපාතිකයකින් වැඩි විය. මෙය ආදයම් උපද්‍රව්‍ය ලබන සියලු මූලයන්හි අඩු වර්ධන අනුපාතිකයන් වල ප්‍රිතිව්‍යාකි. සිටිවූම් බදු, බලපත්‍ර ගාස්තු සහ මුද්දර බඳ්ද යන ප්‍රධාන සම්පත් මූලයන් තුන මගින් ලබන ලද ආදයම 2000 මූල් ආදයමින් සියයට 86 කට හිමිකම් කියන ලදී. මූල් ආදයම් තුළ පළාත් සහාවලට පවරා දුන් ආදයම 1999 වසරෙහි වූ රුපියල් දෑ ලක්ෂ 5,054 හා සැපැදීමේදී රුපියල් දෑ ලක්ෂ 5,505 ක් විය. ඉතිරි ආදයම් පළාත් පාලන ආයතන සහ මධ්‍යම රජය වෙනුවෙන් එක් රස් කරන ලදී. මූල් ආදයම් තුළ බස්නාහිර පළාත් ආදයම් කෙරෙහි වැඩි වැදගත්කමත් දක්නට ලැබීම අඛණ්ඩව පැවති අතර, එය මූල් ආදයමින් සියයට 67 ක් විය. බස්නාහිර පළාත තුළ විශාල වශයෙන් වාණිජ ව්‍යාපාර නිකරාඹි පිළිබඳ ප්‍රධාන ප්‍රමාණය සියයට 5 ඇති වැඩිහිටි ප්‍රමාණය සියයට 6 ඇති වැඩිහිටි ව්‍යාපාර නිකරාඹි ප්‍රමාණය සියයට 7 ක් විය.


තොග හා සිල්දර වෙළඳම මත අයකරන ලද රුපිවූම් බදුවල 1999 දී පැවති සියයට 13 ක වර්ධනය හා සයඳන විට 2000 දී රුපියල් දෑ ලක්ෂ 3,705 දක්වා සියයට 10 ක ඉහළ යාමන් වාර්තා කළේය. මෙම කාලය තුළද පිටිවූම් බදු ගෙවීය පුතු ප්‍රාග්ධන සංඛ්‍යාවේ වැඩිවීමක් සහ වෙළඳ ආයතනවල පිටිවූම් ඉහළයුම් ඉන් පිළිනිමු කරයි. 2000 දී පිටිවූම් බදු ආදයම් මූල් ආදයමේහි ප්‍රතිශතයක් ලෙස සියයට 50 ක් ලෙස පැවතිණි. මූල් පිටිවූම් බදු වලින් 4 ඇති වශයෙන් සියයට 74 ක පමණ ප්‍රමාණයක් බස්නාහිර පළාත් සහාව විසින් එකතු කරන ලදී.

බලපත්‍ර ගාස්තු මගින් 2000 දී රස්කර ගත් ආදයම් වූ රුපියල් දෑ ලක්ෂ 1,293, සියයට 6 ක වර්ධනයක් වාර්තා කළේය. 2000 දී අවශ්‍යත් ලියාපදිංචි කරන ලද 90,000 ක් පමණ වූ මෝටර රථ ප්‍රමාණයෙහි බලපෑම් පිළිනිමු කරමින් මෝටර රථ බලපත්‍ර ගාස්තු මගින් එකතු කළ ආදයම් රුපියල් දෑ ලක්ෂ 1,125 ක් දක්වා සියයට 6 කින් ඉහළ යුම මෙම වැඩිවීමට ප්‍රධාන වශයෙන් හෝ විය. බලපත්‍ර ගාස්තුවලින් රස්කර ගත් ආදයමේන් සියයට 87 ක් මෝටර රථ බලපත්‍ර ගාස්තුවලින් සම්මත්වින වූ අතර, මතපැන් හැර සහනා බලපත්‍ර නිකුත් කිරීම මගින් ඉතිරි

ආදයම් රස්කර ගනනා ලදී. මූල් මෝටර රථ බලපත්‍ර ගාස්තු ආදයමින් සියයට 60 ක් බස්නාහිර පළාත් සහාව විසින් රස්කර ගනු ලැබේය.

උක්ස්කර සහනා අය කරන බදු මුද්දර බදු අනුපාත අස්ථික තිබියදී විවිධ ඉක්ත් විසරගී දක්නට ලැබුණු වර්ධන අනුපාතිකය එලෙසම ප්‍රවත්වාගෙන යමින් 2000 දී මුද්දර බදු ආදයම රුපියල් දෑ ලක්ෂ 1,468 දක්වා සියයට 7 කින් ඉහළ ගෙයෙය. 2000 දී මුද්දර බදුවලට යටත්වන දේපල ගනුදෙනු ප්‍රමාණයෙහි වැඩිවීම මෙමගින් පිළිනිමු කරයි. මූල් මුද්දර බදු ආදයමින් සියයට 70 ක් බස්නාහිර පළාත විසින් රස්කර ගනනා ලදී.

ඉතිරි ආදයම් වූ රුපියල් දෑ ලක්ෂ 1,101 ප්‍රධාන වශයෙන් උපාවී දඩ මුදල (රුපියල් දෑ ලක්ෂ 341) මෝටර රථ ව්‍යාපාර පනත යටතේ අයකළ ගාස්තු (රුපියල් දෑ ලක්ෂ 227) සහ පළාත් සහනා යෝංකයන් හට අන්තිකාරම්



හිණුම් හරහා දී තිබු ගෙය මුදලේ සහනා අයකරන ලද පොලී (රුපියල් දෑ ලක්ෂ 220) වලින් සම්මත්වීම් විය.

බස්නාහිර පළාත් සහනාව 2000 දී රස්කිල ආදයම් රුපියල් දෑ ලක්ෂ 5,062 ක් වූ අතර, එය පළාත් සහනාවල මූල් ආදයමින් සියයට 67 ක් විය. උතුරු තැනෙනහිර පළාත්වල ආදයම් එකතු කිරීමේ වගකීම මධ්‍යම රජයේ වගකීමක් ලෙස පැවති නියා ඉතිරි ආදයම් ප්‍රමාණය සෙසු පළාත් සහනා හය විසින් එකතු කර ඇත. මධ්‍යම පළාත් සහනාව (රුපියල් දෑ ලක්ෂ 573), වයකී පළාත් සහනාව (රුපියල් දෑ ලක්ෂ 576) සහ දකුණු පළාත් සහනාව (රුපියල් දෑ ලක්ෂ 559) විසින් එකතු කරන ලද ආදයම් ඉතිරි ප්‍රමාණයෙන් සියයට 69 ක් නියෝජනය කළේය.

පළාත් පාලන ආයතන වෙනුවෙන් ආදයම් එකතු කිරීමේ නියෝජිත කාරුයය පළාත් සහනා විසින් තවදුරටත් අඛණ්ඩව ඉටු කරන ලදී. මුද්දර බදු සහනාවී දඩ මුදලේ වලින් ආදයම් රස්කිල ප්‍රමාණ පාලන ආයතන වෙන ප්‍රවරා තිබුනාද, මෙම ආදයම් පාලන ආයතන වෙනුවෙන් රස්කිල ප්‍රමාණ සහනාව විසින් ඉහළ සුළුයන් සම්මත සහනාව විසින් ඉහු කුම් විය. ප්‍රධාන පාලන ආයතන වෙනුවෙන් සියයට 87 ක් මෝටර රථ බලපත්‍ර ගාස්තුවලින් සම්මත සහනාව විසින් ඉහු කුම් විය.

ලංඡ 1,809 ක් විය. මෙම ආදයම් පළාත් පාලන ආයතන වෙත පැවතීම අදාළ පළාත් පාලන ආයතන විසින් කරනු ලබන ඉල්ලීම් මත පදනම් වේ.

වියදම්

1999 දී පැවති සියයට 7 ක ඉහළයුම සමඟ සපයාන විට පළාත් සහාවල මූල්‍ය වියදම 2000 දී රුපියල් දැන ලංඡ 37,328 දක්වා සියයට 24 කින් වැඩි විය. පළාත් විශේෂිත සංචරිත ව්‍යාපෘතින් හඳුන්වා දෙමින් ප්‍රාදේශීය සංචරිත කාර්යයන් පළාත් සහා වෙත පැවතීම්, ප්‍රාග්ධන වියදම්වල සිදුවූ ඇළකියයුතු වරධනයට ප්‍රධාන වශයෙන් සේතු විය. මෙහි ප්‍රතිථියක් ලෙස, පළාත් සහාවල මූල්‍ය වියදම්න් ප්‍රාග්ධන වියදම් ප්‍රමාණය ඉකුත් වසරේ වූ සියයට 8 කිට සියයට 2000 දී සියයට 22 දක්වා වැඩි විය. මේ අතර, 2000 දී වර්තන වියදම රුපියල් දැන ලංඡ 28,856 දක්වා සියයට 10 කින් වර්තනය විය. පළාත් සහා සේවකයන්ගේ වැටුප් හා වෙතන සියයට 9 කින් වැඩි කිරීම සහ වැටුප්

නොවන වියදම් සියයට 14 කින් ඉහළ යාම මගින් මෙම බලපැමුම පිළිබඳ කළේය.

වියදම් පිළිබඳ ආර්ථික වර්තිකරණයට අනුව වැටුප් හා වෙතන, පළාත් සහාවල මූල්‍ය වර්තන වියදම් (රුපියල් දැන ලංඡ 22,189) සියයට 77 ක් වූ අතර, ඉතිරි රුපියල් දැන ලංඡ 6,657 මගින් අනෙකුත් සියල් වර්තන වියදම් ආවරණය විය. 2000 වසරේ මූල්‍ය වැටුප් ගෙවීම් විනිශ්චිත සියයට 90 කම අධ්‍යාපන සහ පොඩො අංශයන්හි වැටුප් හා වෙතන සඳහා විය. වැටුප් හා වෙතන සඳහා පළාත් පාලන ආයතනවලට කරන ලද රුපියල් දැන ලංඡ 2,304 ක වර්තන පැවතුම් (මූල්‍ය වර්තන වියදම්න් සියයට 8 ක්) මූල්‍ය වර්තන වියදම්වලට ඇතුළත් විය.

කාර්යයන් අනුව වර්තිකරණයට පදනම්ව, සමාජ යටිනල පන්දුකම් සඳහා වූ වියදම් රුපියල් දැන ලංඡ 25,542 දක්වා සියයට 13 කින් ඉහළ ශිය අතර, මූල්‍ය වියදමේන් එහි ප්‍රතිශතය 1999 වූ සියයට 86 සිට 2000 දී සියයට 88 දක්වා වැඩි විය. අධ්‍යාපනය (රුපියල් දැන ලංඡ 16,207), සහ පොඩො සඳහා වූ වියදම් (රුපියල් දැන

8.5 සංඛ්‍යා සටහන
පළාත් සහාවල අයවැය තත්ත්වය

කිරීම	1996	1997	1998	1999	2000	රුපියල් දැන ලංඡ	
						අනුමත අයවැය තත්ත්වය	සාමාජික
1. මූල්‍ය ආදයම							
1.1 නිෂ්පාදනය සහ වියදම මත බදු	4,884	5,395	6,002	6,993	6,729	7,534	
පිටුවැලුම් බදු	3,416	3,744	4,114	4,593	4,679	5,010	
බලපැන ගාස්තු	2,464	2,734	2,980	3,361	3,216	3,705	
වෙතන් බදු	946	1,000	1,127	1,223	1,452	1,293	
1.2 ලැය, ලාභාය සහ පොලී	6	10	8	9	11	12	
1.3 විකුණුම් හා ගාස්තු	67	175	129	282	190	281	
1.4 මූදදර බදු	355	408	481	731	561	759	
1.5 වෙතන්	1,036	1,051	1,267	1,372	1,288	1,468	
2. මූල්‍ය වියදම							
2.1 වර්තන වියදම්	22,128	23,455	26,736	28,717	41,759	37,328	
කාර්යයන් අනුව වර්තිකරණය	20,941	22,055	25,230	26,284	30,368	28,856	
පළාත් පරිපාලනය	20,941	22,055	25,230	26,284	30,368	28,856	
ආර්ථික පොලී	1,942	1,941	2,377	2,524	3,051	2,129	
පාලාත පොලී	834	939	1,067	1,154	1,416	1,284	
ආර්ථික වර්තිකරණය	18,166	19,175	21,787	22,605	25,901	25,542	
වැටුප් හා වෙතන	20,941	22,055	25,230	26,284	30,368	28,856	
වෙතන්	16,263	17,067	19,744	20,431	21,842	22,199	
2.2 ප්‍රාග්ධන වියදම්							
ප්‍රාග්ධන හා නේවා අන්තර් කර ගැනීම	1,187	1,400	1,506	2,433	11,391	8,472	
ප්‍රාග්ධන පැවතුම්	757	729	773	1,140	1,684	989	
ප්‍රාග්ධන පැවතුම්	53	55	75	102	243	160	
පළාත් විශේෂිත සංචරිත ව්‍යාපෘති	-	-	-	-	6,338	5,523	
විශේෂ යෝග්‍යතාතුම	-	-	-	-	1,950	812	
වෙතන්	377	616	658	1,191	1,176	988	
3. පියවීම							
3.1 සාමුහික පුදන	16,873	18,348	20,594	22,787	34,451	31,543	
3.2 උපමාත පාදක පුදන	15,831	16,855	19,194	21,122	23,163	23,220	
3.3 අනුරුදු පුදන	800	1,168	1,163	1,236	2,000	1,323	
3.4 පළාත් විශේෂ සංචරිත සංචරිත ප්‍රධාන	242	325	237	429	1,000	665	
3.5 විශේෂ යෝග්‍යතාතුම සඳහා පුදන	-	-	-	-	6,338	5,523	
	-	-	-	-	1,950	812	

මිලය : මිලද් හා ප්‍රමාණපාදන අමාත්‍යාංශය
පළාත් සඳහා ප්‍රධාන පාලන අමාත්‍යාංශය.

ලක්ෂ 5,513) සමාර කාර්යයන් සඳහා වූ වියදම්නේ සියයට 85 ක් නියෝගතය කළේය. මේ අතර, පලාත් පරිපාලනය (රුපියල් දෙ ලක්ෂ 2,129) සහ ආර්ථික කාර්යයන් (රුපියල් දෙ ලක්ෂ 1,284) සඳහා වූ වර්තන වියදම 2000 දී මූල්‍ය වර්තන වියදමේහි ඉතිරි සියයට 12 ව අයන් විය.

මූල්‍ය වර්තන වියදමේහි සියයට 23 කට දෙක වෙළින් බස්නාහිර පලාත් සහාව විශාලතම වියදම් එකකය බවට පත්විය. මධ්‍යම, දකුණු, උතුරු තැගෙනහිර හා වයඹ පලාත් සහාවල වර්තන වියදම 1999 දී මෙන්ම සියයට 13-14 පරාපායක පැවතිණි. මූල්‍ය වර්තන වියදමේහි සියයට 7 කට පමණක් දෙක වෙළින් උච්ච පලාත් සහාව කුඩාම පලාත් සහාව ලෙස අඛණ්ඩව ත්‍රියාන්තක විය.

ප්‍රාග්ධන වියදම්

2000 දී පලාත් සහා විසින් කරන ලද ආයෝගත වියදම් සැලකියුතු ලෙස වැඩි විය. ද.අද්ද.නී. හි ප්‍රතිගෙනයක් වශයෙන් එම ප්‍රමාණය 2000 දී සියයට 0.7 ක් පමණ වූ අතර, 1998 දී හා 1999 දී මෙය සියයට 0.2 ක් විය. පසුගිය වර්ෂයේදී මෙන්ම වයඹ පලාත් සහාව සහ බස්නාහිර පලාත් සහාව ආයෝගත වැඩියෙනහෙහි ප්‍රධාන දෙකකයන් වූ අතර මූල්‍ය ප්‍රාග්ධන වියදම් වැඩි සහවතෙහි ඔවුන්ගේ දෙකත්වය සියයට 15 ක් බැහින් විය.

මූල්‍ය ප්‍රාග්ධන වියදම්, පලාත් විශේෂිත සංවර්ධන වැඩියෙන් වූ රුපියල් දෙ ලක්ෂ 5,523 කින්, උපමාන පාදක ප්‍රදන සහ අනුරුදිත ප්‍රදන යටතේ වූ රුපියල් දෙ ලක්ෂ 1,988 කින් හා අනිත්ත මූල්‍ය සම්පත් යටතේ වූ රුපියල් දෙ ලක්ෂ 812 කින්ද සමත්වීන විය. පලාත් විශේෂිත සංවර්ධන වැඩියෙන් ප්‍රමාණයක් සංවර්ධන වියදම් සංවර්ධන වියදම් සංවර්ධන විය සියයට 80 කටත විවා වැඩි ප්‍රමාණයක් අයන් විය. දෙශීය වෙළඳා, වාර්මාරුග, කැමිකර්මය හා ගුම් සංවර්ධනය යතාදී අනිත්ත කටයුතුවල ඉතිරි ආයෝගත සිදුකරන ලදී. දිගුකාලීනව සම්බර ප්‍රාදේශීය සංවර්ධනයක් ලෙස කරගැනීම මෙම ප්‍රාදේශීය සංවර්ධන වැඩියෙන් ඔවුන්කයි. පලාත් විශේෂිත සංවර්ධන වැඩියෙන් මූල්‍ය වියදම්නේ සියයට 15 ක් පමණ වූ වැඩිම ප්‍රියිභාදනය වයඹ පලාත් සහා වෙත කරන ලද අතර අනිත්ත පලාත් සහා වෙත කරන ලද ප්‍රතිපාදනයන් සියයට 8-14 පරාපායක පැවතිණි. උපමාන පාදක ප්‍රදන හා අනුරුදිත ප්‍රදන යටතේ වැඩිදියුණු සිදුකරන ලද අනිත්ත ප්‍රාග්ධන වියදම්වල විටිනාකම රුපියල් දෙ ලක්ෂ 1,988 ක් විය. ස්ථාවර වත්කම් අන්පත් කරගැනීම හා ප්‍රාග්ධන වත්කම් පුතුනුත්පාතනය හා වැඩිදියුණු සිරීම යන අංශවල මෙම ආයෝගත ප්‍රධාන වශයෙන් සිදුකරන ලදී. පලාත් සහා විසින් තමන්ගේම සම්පත් යොදාගෙන සිදුකරන ලද ආයෝගත මූල්‍ය ආයෝගතයෙන් සූජ කොටසක් පමණක් වූ අතර, ස්ථාවර වත්කම් අන්පත් කරගැනීම සඳහා පමණක් මෙම ආයෝගත සිරීම විය. සම්පත් සංරෝධක සිලිඛනව සලකා බලන විට, පලාත් සහාවල ප්‍රාග්ධන

වියදම් තුවිසැන්, විශේෂයෙන් වාහන, ඒ බේඛී හා උපකරණ මිලදී ගැනීම් වැනි දේශීය වශයෙන් අරමුදල් සපයන ප්‍රමූලතාවයක් නොමැති ප්‍රාග්ධන වැඩියෙන් වැළැක්වීම සඳහා ඉතා සම්පත් අධික්ෂණය කරමින් ප්‍රාග්ධන වැඩියෙන් විවාන් තාරකික කළ ප්‍රත්‍යා.

මධ්‍යම රජයේ සංතුම ගෙවීම්

පලාත් සහා වෙත කරන ලද මධ්‍යම රජයේ ප්‍රදනයන් 1999 දී පැවති සියයට 11 ක වැඩි විම සමහ සපයන විට 2000 දී රුපියල් දෙ ලක්ෂ 31,543 දක්වා සියයට 38 කින් කැඳී පෙනෙන ලෙස වැඩි විය. පලාත් සහා වෙත මධ්‍යම රජය විසින් ලබාදෙන ලද මූල්‍ය ප්‍රදනයන් වලට රුපියල් දෙ ලක්ෂ 23,220 ක සාමූහික ප්‍රදනයන් රුපියල් දෙ ලක්ෂ 5,523 ක පලාත් විශේෂිත සංවර්ධන ප්‍රදනයන්, රුපියල් දෙ ලක්ෂ 1,323 ක උපමාන පාදක ප්‍රදන සහ රුපියල් දෙ ලක්ෂ 665 ක අනුරුදිත ප්‍රදනයන් ඇතුළත් විය. වර්තන වියදම් වැඩියෙන් සම්පත් පරතරය පියවිම සඳහා සාමූහික ප්‍රදන මින් ලබාදුන් පැවරුම් සියයට 5 කින් වැඩි විය. මේ අතර, අනෙකුත් ප්‍රාග්ධන වියදම් වැඩියෙන් වැටතේ ඉළක්ක කරන ලද උපමාන පාදක ප්‍රදනයන් හා අනුරුදිත ප්‍රදන ලෙස වැඩි පැවරුම් 2000 දී සියයට 20 කින් වැඩි විය. කෙසේ වුවද, පලාත් විශේෂිත සංවර්ධන වැඩියෙන් සම්ගම පලාත් සහාවල ප්‍රාග්ධන වියදම් වැඩියෙන් සයන් මධ්‍යම රජයේ පැවරුම් 1999 දී රුපියල් දෙ ලක්ෂ 2,433 සිට 2000 දී රුපියල් දෙ ලක්ෂ 8,218 දක්වා වැඩි විය.

8.6 රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ

2000 දී ජාත්‍යන්තර ආරථික තක්ත්වයේ පැවති අභිතකර විර්තුය තුළදී සැලුයුම් කළ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ වැඩිසැවන්ව බාධා පමුණුවන ලදී. 2000 අයවිය තුළින් අපේක්ෂා කළ රුපියල් දෙ ලක්ෂ 30,000 ට සාපේක්ෂව පොදුගැලීකරණ ලැබීම් ප්‍රමාණය රුපියල් දෙ ලක්ෂ 401 ක් විය. මෙයින් සැලකිය යුතු පොදුගැලීකරණ ලැබීම් ප්‍රමාණයන් (රුපියල් දෙ ලක්ෂ 200) සිමාපනිත ලංකා උපිරිකනට සමාගම පොදුගැලීකරණයෙන් ලැබුණි. ශ්‍රී ලංකා වේලිකොම් හි කොටස ජාත්‍යන්තර වෙළඳපාල තුළ අලවි කළ නොහැකිවීම, පොදුගැලීකරණ ලැබීම් අඩු මට්ටමක පැවතිමට විශාල වශයෙන් සේනුවේය. ශ්‍රී ලංකා වේලිකොම් සමාගම පොදුගැලීකරණයෙන් ලැබුණි. ශ්‍රී ලංකා වේලිකොම් හි කොටස ජාත්‍යන්තර වෙළඳපාල තුළ අලවි කළ නොහැකිවීම, පොදුගැලීකරණ ලැබීම් අඩු මට්ටමක පැවතිමට විශාල වශයෙන් සේනුවේය. ශ්‍රී ලංකා වේලිකොම් සමාගම තවිරුවන් පොදුගැලීකරණය සිරීමේ අඩේක්ෂා කරන ලදී. කෙසේ වුවද, විදුලී සංදේශ කරමාන්තයේ කොටස් සඳහා ලෙසේ වෙළඳපාල තුළ පැවති ප්‍රසාදයේ තත්ත්වයන් ශ්‍රී ලංකා වේලිකොම් සමාගමේහි කොටස් ජාත්‍යන්තරව ලැයිස්තුගත සිරීම විශාලතු ලැබීය. එහෙන්, විර්තු සංවර්ධනය ප්‍රතිසංස්කරණය සිරීම් සුදුරු අනාගතයේදී ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සිරීම සඳහා සුදුනම් වීමේ කටයුතු අඛණ්ඩව සිදු කරනු ලැබේය.

2000 දී සීමාසභිත මල්වත්ත වැට්ටිල සමාගමේ රජය සනු කොටස් පොදුගලීකරණය කිරීම තුළින් වැට්ටිල අංශය පොදුගලීකරණය කිරීමේ කටයුතු තවදුරටත් නොකළවා ඉදිරියට ගෙන යන ලදී. සමාගමේ කොටස් වලින් සියයට 20 ක් කොළඹ කොටස් නුවමාරුව හරහා මූලික මහජන අර්ථනයක් (IPO) මගින් මහජනතාව වෙත තිබුන් කරන ලදී. මෙම පොදුගලීකරණය තුළින් රුපියල් දක ලක් 40 ක් රස් කරගත හැකි විය. 2000 දී සීදුකළ මෙම මූලික මහජන අර්ථනය, 1997 දී සමාගමේ කොටස් වලින් සියයට 51 ක් උපක්‍රමික ආයෝජකයෙකු වන සීමාසභිත වියඟ වැට්ටිල සමාගමට අලවි කිරීමට පසුව සීදුකරන ලදීකි. රජය, මල්වත්ත වැට්ටිල සමාගමේ කොටස් අලවිය මගින් වැට්ටිල අංශයේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු වනු ඇතුළු අපේක්ෂා කරන අතර, මෙමගින් වැට්ටිල කරමාත්ත අංශයට යහපත් බාහිරතා ජනිතකරණ ඇතුළු ඇ බලාපොරොත්තු වේ.

පැල්වෙහෙර පහ හිඹුරක්ගොඩ නීත් ගොවිපළ වැනි
 නීත් නිෂ්පාදන කටයුතු වැඩි දියුණු කිරීමට පොදුගැලික
 අංශය සහය වීමත් සමගින් කෘෂිකාර්මික ආංශය තුළ
 පොදුගැලික ආංශයේ සහනාධිකවිය 2000 වසරගිදී ද
 තවදුරටත් අඛණ්ඩව දක්නට ලැබුති. සිමායහිත සි.අයි.සි
 පොහොර සමාගම වෙත කළබඳ ණය ක්‍රමය යටතේ ඉහත
 ගොවිපළ වල ඉතුම් ලබාදීමෙන් සහ වෙනත් පදනම් මත
 වල වල වන්කම් විතිකීම තුළින් නීත් නිෂ්පාදනය සඳහා
 අත්‍යවශ්‍යව පැවති තාක්ෂණය හා දකුම ලබාගැනීමට භැඳීම
 විය. නව පොහොර මූල්‍යාන් සහ යන්ත්‍ර භාවිතය වැඩිවිම
 සමඟ හෝග කළමනාකරණ සිද්ධාන්ත වැඩිදියුණුවේ, නීත්
 නිෂ්පාදනය ඉහළ යාමටත් නීත්වල ගුණාත්මක භාවය
 වැඩිදියුණු කිරීමටත් හේතු විය. මේ දක්වා පාඨම ලබමෙන්
 තිබූ නීත් නිෂ්පාදන ව්‍යවසායන් පොදුගැලිකරණය කිරීම,
 අවධාරණ තුළ ඉතුරුම් ජනිත කිරීමට ද හේතු විය. මෙම
 ව්‍යවසාය දෙක පැවත් තිබූ වල දේපල අලෙවියෙන් 2000
 දී රුපියල් දළ ලක්ෂ 3 ක ආදාළක් රජයට ලැබුණි. මෙම
 ව්‍යවසාය දෙක පොදුගැලිකරණය කිරීම තුළින් ලද බලපෑම
 කැඳී පෙනෙන අතර ගුණාත්මක භාවයෙන් යුත් උසස් නීත්
 ප්‍රමාණවත් පරිදි නිෂ්පාදනය කිරීම සඳහා පොදුගැලික
 ආංශයේ දෙකත්විය තවදුරටත් දීගැනීම් තුළින් කෘෂිකාර්මික
 අංශයෙහි එදෙනාවය වැඩි දියුණු කරගැනීමට මෙය
 කෙළිත්ම හේතුවනු ඇත.

මේ අතර, 2000 දී කන්තලේ සිංහ කමිතාලට අයත් උක් වගා ඉඩම් වලින් කොටසක් ආයෝජන මණ්ඩලය අනුමත කළ බවිඳුරුහු ව්‍යාපකිතයක් යදානා සීලාසින් ඇගුෂ් ප්‍රේවින් ලංකා (පෞද්ගලික) සංගම වෙත කළදු ණය ක්‍රමය යටතේ පවරා දෙනු ලැබේය. 1993 දී මූලිකම පෞද්ගලිකරණය කරන ලද මෙම ව්‍යවසාය, රාජ්‍ය ව්‍යවසාය පූරුෂ්ථාපනය කිරීමේ පනත යටතේ 1997 දී තැවත රජයේ අඩිතිය යටතට පත්කරගන්නා ලදී. සැලකියයුතු කාලයකට යැමි පෞද්ගලිකරණය කිරීමට නොහැකිව පැවති නිසා කළදු ක්‍රමය මත මෙම ඉඩම් පවරාදීමට නැඟිලීම කන්තලේ සිංහ කමිතාල පෞද්ගලිකරණය කිරීමේ වැදගත් ප්‍රගතියක් සහිතුන් කිරීමක් ලෙස සැලකිය ප්‍රතිශ්‍යා තේ.

අනුව, 2000 දී උක් වගා කිරීමේ ඉඩම් වලින් කොටසක් 6 මයක කාල පරිවිශේදයකට කල් බදු කුමය මත බදු දීම තිසා රුහුව රුපිතයේ දැ ලෙස 4 ක ආදාමක් ලැබති.

2000 දී බෝගල ගුණයිටි ලංකා සමාගමේහි කොටස විවිත් වැඩි ප්‍රමාණයක් (සියලුට 51 ක්) ගුරිවි ක්‍රියාවුලු රේඛ් නම් වූ ජරුමන් උපතුම්ක ආයෝජකයා වෙත රුපියල් දැ ලක්ෂ 154 කට පවතු දෙන ලදී. බෝගල ගුණයිටි ලංකා සමාගමේහි පොදුගලීකරණ ක්‍රියාවලිය 1993 දී එහි කොටස් විවිත් සියලුට 39 ක් මුළුක මහතා අරපතයක් මගින් විකිණීම සහ කොටස් විවිත් සියලුට 10 ක් එහි සේවකයන් වෙත පවතුදීමන් සමඟ ආරම්භ විය. ඉහත සඳහන් කළ උපතුම්ක ආයෝජකයාගේ මැදිහත්වීම තුළින් මෙතෙක් ද්‍රව්‍ය අවශ්‍යකාවයක්ව පැවති ආයෝජන හා තාන්ත්‍රික දිනීම තිෂ්පාදන අංශයට රැගෙන එනු ඇතුළු අපේක්ෂිතය.

එයාර ලංකා සමාගමේ කොටස්වලින් සියයට 40 ක කොටස් විතිනීම සඳහා වූ පෙනුදැගැනීකරණ හියාවලිය 2001 ජනවාරි මායෙදේ සම්පූර්ණ කරන ලදී. එයාර ලංකා සමාගම පෙනුදැගැනීකරණය කිරීම තුළින් එහි සියයට 40 ක කොටස් ප්‍රාග්ධනය, කළමනාකාර අයිතියද සමඟ උපතුම්ක ආයෝජකයකු වන එම්බර්ටස් ගුවන් සමාගමට පවරා දෙන ලදී. එම්බර්ටස් ගුවන් සමාගම මෙම ගුවන් සමාගමෙහි සියයට 40 ක කොටස් ප්‍රාග්ධනය මිලදී ගැනීම සඳහා එකස්ත් ජනපද බොලර දශ ඡ්‍ය 70 කට මිගණන් ඉදිරිපත් කරන ලදී. 1998 දී එහි කොටස් වලින් සියයට 26 දේ එකස්ත් ජනපද බොලර දශ ඡ්‍ය 45 කට පැවැරීම සහ ඉතිරි සියයට 14 ක කොටස් 2001 ජනවාරි මාසයදී එකස්ත් ජනපද බොලර දශ ඡ්‍ය 25 කට පැවැරීම මගින් මෙම ගුනුදෙනුව හියාතමක කරන ලදී. එම්බර්ටස් ගුවන් සමාගම සමඟ ඇතිකරණය විව්පාරක සහයෝගිකාවය තුළින් ගුවන්යානා සමූහය ප්‍රතිසම්පාදනය කිරීම, ගුවන් ගමන් ප්‍රාථමික කිරීම, සමාගම මැගින් සපයන ජේවාවත් ප්‍රාථමික කිරීම, මානව සම්පත් සංවර්ධනය සහ තොරතුරු තාක්ෂණ පදනම්ක නැවිකරණය කිරීම යනාදිය හියාතමක කිරීම කෙරෙහි අවධානය ගොඩ කර ඇත. සිය පුරුණු ව්‍යුදිස්වාර ගුවන්යානා මූහ්ය කුමයෙන් අඩු කරමින් 1999 දී හා 2000 දී තව පෙළුරබේ යානා ග් ක් මිලදී ගැනීම තුළින් ගුවන් සමාගම සිය ගුවන් යානා සමූහය නැවිකරණය කිරීමට පියවර නැත්තේය. 2000 දී ගුවන්යානා ප්‍රතිසම්පාදන වැඩසටහන සම්පූර්ණ කිරීම් සමඟ, ශ්‍රී ලංකාන් ගුවන් සමාගම යුතුමත්ත්ම එයාරබස් ගුවන්යානා වලින් සමන්විත ගුවන් සමාගමක් බවට පත් විය. ප්‍රාථමික කරන ලද ගුවන් යානා වුමූහය සේනුවෙන් දත්ත පවත්තා ගමනාන්ත විවෘත ගුවන් සමාගමේ සේවා වැඩි කර ගැනීමට හැකි වූ අතර, තව මතනාන්ත ඇතුළත් වත පරිදී ගුවන් ගමන් ජාලයද ප්‍රාථමික පර ගැනීමට හැකි විය. එම්බර්ටස් ගුවන් ජේවා සමාගම මෙම ඇතිකර ගන්නා ලද උපතුම්ක සහයෝගිකාවය තුළින් මෙම ගුවන් ජේවා දෙක අතර හැවුලු ගුවන් ජේවා සංඛ්‍යාව තුළුවි කරගත හැකිවිය. තොරතුරු තාක්ෂණ ක්ෂේරුය පිළිබඳව ලකා බලන විට, සමාගමෙහි සියලුම ප්‍රධාන අංශ පාඨෝ තුළුන් වන පරිදී තව පරිගණක පදනම්ක පදනම්ක නැත්තාවා දෙනු නොයි.


විමර්ශනයට භාජනය වන වර්ෂය තුළදී රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂම, තෝරාගත් සම්බන්ධ රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය පූද්ගලිම් විමේ කටයුතු අඛණ්ඩව සිදු කළේය. ඒ අනුව, 2000 දී ලංකා විදුලිබල මණ්ඩලය, තැපැල් දෙපාර්තමේන්තුව සහ ජාතික රජුකා සංයුත්වා වැනි රජයේ ප්‍රධාන ව්‍යවසායයන් සම්බන්ධ එම පූද්ගලිම් විමේ කටයුතු තොකක්වා සිදුකරන ලදී.

8.7 අයවැය හිභය පියවීම

ආයවේ අඩුවීම් හා වර්තන වියදමේහි තියුණු වැඩිහිටි හේතුවෙන් අයවැයයි මුළු සම්පත් පරාතරය 2000 දී රුපියල් දී ලක්ෂ 124,541 දක්වා පියයට 49 කින් පැළකියුතු ලෙස පූද්ගලික ප්‍රමාණයට වඩා පැළකියුතු ලෙස ආඩු මට්ටමක පැවති පොද්ගලිකරණ ලැබීම් ඇතුළුව විදේශ සම්පත් උපයෝගනය පහත මට්ටමක පැවතිම හේතුවෙන්, දෙ වශයෙන් පියයට 95 ක් පමණ (රුපියල් දැඟලක්ෂ 118,500) දේශීය සම්පත් යොදාගෙන මෙම සම්පත් පරාතරය මූල්‍යනය කෙරුණි. අයවැය කටයුතු සඳහා ලැබුණු ඇද්ධ විදේශ සම්පත් ප්‍රමාණය 1999 පැවති රුපියල් දී ලක්ෂ 8,245 සමඟ සපයන විට රුපියල් දී ලක්ෂ 5,640 ක් පමණක් විය. මේ අතර, රුපියල් දී ලක්ෂ 401 ක් වූ පොද්ගලිකරණ ලැබීම් ප්‍රමාණය 2000 දී අජ්ජිති උලක්කය වූ රුපියල් දී ලක්ෂ 30,000 ව වඩා අතිශය පහත් මට්ටමක පැවතුණි.

වර්ෂය තුළදී දේශීය වෙළඳපාල සම්පත් කෙරෙනි රජයේ ඉල්ලුම තියුණු ලෙස ඉහළ හියෙය. දේශීය මූලයන්ගෙන් ඇද්ධ ණය ලබාගැනීම් ප්‍රමාණය 1999 දී රුපියල් දී ලක්ෂ 74,876 සිට 2000 දී රුපියල් දී ලක්ෂ 118,500 දක්වා වැඩි විය. මේ හේතුවෙන්, මෙම වසර දෙක අතර දේශීය අංශයෙන් ලබාගත් මුළු අය ප්‍රමාණය ද.දේ.ති.හි ප්‍රතිගතයක් වශයෙන් සියයට 6.8 සිට සියයට 9.4 දක්වා වැඩි විය. සිමින සම්පත් ප්‍රමාණයක් පමණක් පැවති බැවින් දේශීය බැංකු තොවන අංශයෙන් ලබා ගැනීමට රජයට සිදුවිය. එහි ප්‍රතිච්ලයක් වශයෙන්, බැංකු අංශයෙන් ලබාගත් අය ප්‍රමාණය 1999 දී රුපියල් දී ලක්ෂ 25,996 (ද.දේ.ති. හි ප්‍රතිගතයක් වශයෙන් සියයට 2.4) සිට 2000 දී රුපියල් දී ලක්ෂ 53,389 (ද.දේ.ති. හි ප්‍රතිගතයක් වශයෙන් සියයට 4.3) දක්වා දෙගණයකටත් වඩා වැඩි විය. පූද්ගලික දක්කය තුළදී වාර්තා කරන ලද රජය විසින් බැංකු කුමා සුම් ලබාගත් අය ප්‍රමාණය මෙය විය.

පූද්ගලික වර්ෂයේදී මෙනම, දේශීය වෙළඳපාල තුළින් සම්පත් ලබාගැනීම සඳහා භාවිතා කරන ලද ප්‍රධානතම උපකරණ වූයේ භාෂ්ඩාගාර බැඳුම්කර, භාෂ්ඩාගාර නිලධාරීන් හා රුපියල් අයයි. කෙසේ වූවද, රජයේ අය ගැනීම් වඩාත වෙළඳපාල වෙත තැකැරුණිමේහි රජයේ සියලුම මාරුගයට අනුකූලව, දේශීය වෙළඳපාල තුළින් සම්පත් රසකිරීමේහිදී භාෂ්ඩාගාර බැඳුම්කර ප්‍රධාන කාර්ය ගාරුයක් ඉවු කළේය. 2000 දී භාෂ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම්



රුපියල් දී ලක්ෂ 125,322 වූ අතර, එමෙන් මුදලමය වශයෙන් ලබාගත් අය ප්‍රමාණය රුපියල් දී ලක්ෂ 90,535 වූ අතර, එය දේශීය මුද්‍රාන්ගෙන් ලබාගත් මුළු අය ප්‍රමාණයයෙන් සියයට 76 ක් විය. 1999 දී මේ සාපේක්ෂ අය රුපියල් දී ලක්ෂ 53,379 කි. 2000 ප්‍රථම භාගයේදී පරිණත කාලය වසර 2-6 දක්වා වූ භාෂ්ඩාගාර බැඳුම්කර නිකුත් කළ අතර, එම බැඳුම්කර සඳහා වූ කුපත් පොලී අනුපාතික සියයට 10.75 - 11.75 ක් අතර විය. සම්පත් සඳහා පැවති ඉල්ලුම සැලකියුතු ලෙස ඉහළ යුම් හා මූල්‍ය ප්‍රමාණයන්හිය සියයට 12.00 සිට 2000 දේ පැවති මාසයේදී සියයට 22.19 දක්වා වැඩි විය. 2000 ජනවාරි මාසය ආරම්භයේදී පැවති අනුරුප පොලී අනුපාතිකය සියයට 13.00 ක් විය. එහෙයින්, තාවකාලිකව ඉහළ නැගි පොලී අනුපාතිකයන් යටතේ භාෂ්ඩාගාර බැඳුම්කර දිගුකාලීන පරිණත කාලයක් සඳහා නීකුත් කිරීම වේවිත්තේ අය කළමනාකරණ කුමෝපායක් තොවන හෙයින්, අය ලබාගැනීම් සිරිවැය අවම කිරීමේ අරමුණින් දිගුකාලීන පරිණත කාලයක් සහිත භාෂ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සිමා කරන ලදී. එහි ප්‍රතිච්ලයක් වශයෙන්, 2000 දෙවන හාගයේදී වසර 2-3 දක්වා පරිණත කාලයක් සහිත භාෂ්ඩාගාර බැඳුම්කර පමණක් නිකුත් කරන ලදී.

දේශීය වෙළඳපාලෙහි පොලී අනුපාතික ඉහළ යුම් කේකාලීන සැපියේදී සියයක් ලෙස සලකන ලදී. එහෙයින් දේශීය වෙළඳපාලෙහි වැඩිවන පොලී අනුපාතිකයන්ට අනුකූලව භාෂ්ඩාගාර බැඳුම්කරවල කුපත් පොලී අනුපාතිකයන් වෙනස් තොකරන ලදී. එම නිසා, කුපත් පොලී අනුපාතිකය භා බරනබන ලද එලද අනුරුප අනුපාතිකය අතර කුපි පෙනෙන පරායයක් පැවතිණි. මෙම තත්ත්වය භාෂ්ඩාගාර බැඳුම්කර වැඩියුහා තුළ රුපියල් දී ලක්ෂ 9,339 ක් මුදල් හිභයක් ඇති කළ අතර, එනුලින් මහා භාෂ්ඩාගාරයේ මුදල් කළමනාකරණයට දුෂ්කරණා ඇති විය. 1999 දී ඇති වූ මුදල් රුපියල් දී ලක්ෂ 2,572 කි. වෙළඳපාල පොලී අනුපාතිකයන්ට අනුරුප නමයදී කුපත් පොලී අනුපාතිකයක් පවත්වාගත් යුම් හෙයින් අයවැය පිළියෙළ කරන විට, අය ගැනීම් වැඩියුහා තොකක් විය විය.

ණය ලබාගැනීමේ වැඩියටහනක් යටතේ අතිරේක නිය ලබාගැනීමේ පහසුකමක් ලබාදීම තුළින් හාඡ්ඩාගාරයේ මූදල් කළමණාකරණයේදී මූදල් තියෙන් ඇතිවිය හැකි අභින්ධිර බලපෑම් අවමකරගත හැකි වනු ඇත. පසුජය වර්ෂයේදී පැවති ප්‍රවිතතාවය අඛණ්ඩව පවත්වාගෙන යම්ත්, මැලිදී ගත් මූල්‍ය නිකුත් කිරීම්වල බැංකු අංශයෙහි දෙකත්වය සියයට 5 සිට 2000 දී සියයට 31 දක්වා වැඩි වූ අතර, මවත් දෙක වූ මූල්‍ය ප්‍රමාණය රුපියල් දි ලක්ෂ 28,342 ක් විය. සේවක අර්ථසාධක අරමුදල හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව වැනි ආයතනික ආයෝජකයන් ප්‍රධානතම ආයෝජකයන් ලෙස අඛණ්ඩව කටයුතු කළේය. අනෙකුත් බැංකු තොවන අංශයද 2000 දී බැඳුම්කර වෙළදපාල තුළ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. බැඳුම්කර වෙළදපාල තුළ අනෙකුත් බැංකු තොවන ආයෝජකයන්ගේ කොටස 1999 දී සියයට 59 සිට 2000 දී සියයට 62 දක්වා ඉහළ ගියේය. මෙම නිය උපකරණය පිළිබඳව වැඩි දුෂ්‍රණ වූ දනුම, සින් ඇදගන්තා සුරු පොලී අනුපාතික හා අලෙවී කළ හැකි බව යනාදිය හේතුවෙන් පොදු ජනතාව තුළ මෙම පුරුණ ආරක්ෂාව සහිත සුරුකුම්පතෙහි ජනුමිය හාවය පුරුදී විය.

රජයේ මැදිහත්නා නිය කුමෝපායට අනුකූලව අයවිය හිහෙ මූල්‍යනය කිරීම සඳහා රුපියල් නිය මත වූ රැඳියාව තවදුරටත් අවශ්‍යකරන ලදී. රුපියල් නිය වැඩියටහන මගින් ලබාගන්නා දෙ දෙ නිය නිය ප්‍රමාණය 1999 දී පැවති රුපියල් දි ලක්ෂ 22,884 සමඟ සපැදන විට 2000 දී රුපියල් දි ලක්ෂ 42,210 ක් විය. රුපියල් දි ලක්ෂ 40,378 ක් විටනා ආපසු ගෙවීම් හේතුවෙන් ගැඹු සම්පත් ලබාගැනීම 1999 දී රුපියල් දි ලක්ෂ 11,484 සිට 2000 දී රුපියල් දි ලක්ෂ 1,832 දක්වා පහත වැටුණි. මූල්‍ය රුපියල් නිය වැඩියටහන තුළම ආයෝජනය කරන ලද්දේ රජයේ සඟු පාලනයට හසුවන ආකාරයේ ආයෝජකයන් (Captive Type Investors) වන අතර, ඒ සඳහා වූ පොලී අනුපාතිකයන්, සම පරිණතකාලයක් සහිත අනෙකුත් රජයේ සුරුකුම්පත් සඳහා පැවති පොලී අනුපාතිකයට වඩා අඩු මට්ටමක පවත්වා ගනු ලැබේය. අතිනයේදී මෙන්ම, සේවක අර්ථසාධක අරමුදල රුපියල් නිය සඳහා අඛණ්ඩව ප්‍රධාන දෙකයා වූ අතර, එහි දෙ ආයෝජනය රුපියල් දි ලක්ෂ 34,038 ක් විය. රේඛ ප්‍රධාන දෙකයා වූ ජාතික ඉතිරි කිරීමේ බැංකුව සිදුකළ ආයෝජනය රුපියල් දි ලක්ෂ 7,154 ක් විය. 2000 දී නිකුත් කරන දෙ මූල්‍ය රුපියල් නිය වලින් සියයට 98 ක් සඳහා මෙම ආයතන දෙක දෙක වූ අතර, 1999 දී මූල්‍ය ප්‍රතිශතය සියයට 78 ක් විය. ඉතිරි ප්‍රමාණය (රුපියල් දි ලක්ෂ 937) රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල (PSPF) හා රජයේ සඟු පාලනයට හසුවන ආකාරයේ පවතින ආයෝජකයන් විසින් මිලදී ගන්නා ලදී. මූල්‍ය නිය ලබාගැනීම් වලට සේවක අර්ථසාධක අරමුදල වෙත නිකුත් කරන දෙ සියයට 11 ක පොලී අනුපාතිකයකින් යුත්, රජයේ අභින්ධිය පරිදි ගෙවා නිමක්ල හැකි, පරිණතකාලය වසර 5-6 අතර වූ රුපියල් දි ලක්ෂ 11,000 ක් වූ විශේෂ රුපියල් නිය නිකුතුව හා සියයට 11.90 ක්

පොලී අනුපාතිකයක් සහිත වසර 1 ක පරිණත කාලයකින් යුත් රුපියල් දි ලක්ෂ 8,000 ක් වූ තවත් විශේෂ රුපියල් නිය නිකුතුවක්ද ඇතුළත් විය. රුපියල් දි ලක්ෂ 23,210 ක් වූ ඉතිරි ප්‍රමාණය, සියයට 12.00 පොලී අනුපාතිකයක් යටතේ රජයේ අභින්ධිය පරිදි ගෙවා නිමක්ල හැකි, වසර 8-10 අතර පරිණත කාලයකින් යුතුව නිකුත් කරන ලදී.


2000 මැයි මාසයේදී හාඡ්ඩාගාර බැඳුපත් සඳහා වූ උපරිම සීමාව රුපියල් බිලියන 125 සිට රුපියල් බිලියන 135 දක්වා වැඩි කරන ලදී. වසර දෙවන හාගය තුළදී මෙම අතිරේක නිය ලබාගැනීමේ පහසුකම (රුපියල් බිලියන 10) පුරුණ විකෙරන් උපයෝජනය කරන ලදී. මූල්‍යම, 2000 වසර අවසානය වන විට රාජ්‍ය මූල්‍ය තත්ත්වය යහපත් අතට හැරෙනු ඇතිය යන අපේක්ෂාව මත රුපියල් බිලියන 3 ක් විටනා හාඡ්ඩාගාර බැඳුපත් කෙටිකාලීන පරිණත කාලයක් සහිතව නිකුත් කරන ලදී. කෙසේ වූවද රාජ්‍ය මූල්‍ය තත්ත්වය අඛණ්ඩව පත්වීම නිසා 2000 අවසානයේදී මෙම හාඡ්ඩාගාර බැඳුපත් නැවත නිකුත් කරන ලදී. මූල්‍යම තත්ත්වය අඛණ්ඩව පත්වීම නිසා හාඡ්ඩාගාර බැඳුපත් නැවත නිකුත් කරන ලදී. පැවතිම වෙළදපාලනය තුළ හාඡ්ඩාගාර බැඳුපත් නැවත නිකුත් කිරීමේ පැවතිම සියයට 6,147 ක් විය. විශේෂයෙන්ම 2000 දෙවන හාගයේදී පැවති ඉහළ පොලී අනුපාතිකයක් සහ හාඡ්ඩාගාර බැඳුපත් විශාල ප්‍රමාණයක් වසර 1 ක පරිණත කාලය දක්වා මාරුවීම 2000 දී රුපියල් දි ලක්ෂ 3,853 ක මූල්දල නියක් ඇතිවීමට හේතු විය. පෙර වර්ෂයේදී මෙන්ම 2000 දී ද ප්‍රාථමික වෙළදපාලනයින් මහ බැංකුවේ මැදිහත්වීම ඉහළ මට්ටමක පැවතුනි. ද්විතීය කුවුරුව හරහා කුම්කව වෙළදපාලව නිකුත් කිරීමේ අරමුණ ඇතිව මූල්‍ය තත්ත්වය නිසින් හේතුවෙන් සියයට 70 ක පමණ ප්‍රමාණයක් මහ බැංකුව විසින් මිලදී ගන්නා ලදී. ප්‍රාථමික වෙළදපාලනයින් හාඡ්ඩාගාර බැඳුපත් නැවත නිකුත් කිරීම කෙරෙහිද මහ බැංකුවේ මැදිහත්වීම ඉහළ මට්ටමක පැවතුනි. 2000 දී මූල්‍ය හාඡ්ඩාගාර බැඳුපත් නැවත නිකුත් කිරීම් විසින් විලින් සියයට 24 ක් මහ බැංකුව විසින් මිලදී ගන් අතර, එම ප්‍රමාණය 1999 දී සියයට 19 ක් විය. මේ අතර, පහත වැටුණු විශේෂ විදේශීය නිල සංවිත මට්ටම හේතුවෙන් වෙළදපාලනයින් ඇති වූ ද්විතීයනා නිය පිළිනිතු කරීම් ප්‍රතිච්ඡාලුම පහසුකම හරහා මහ බැංකුව මිලදී ගන් අතර, එම ප්‍රමාණය 1999 දී සියයට 19 ක් විය. මේ අතර, පහත වැටුණු විශේෂ විදේශීය නිල සංවිත මට්ටම හේතුවෙන් වෙළදපාලනයින් ඇති වූ ද්විතීයනා නිය පිළිනිතු කරීම් ප්‍රතිච්ඡාලුම පහසුකම හරහා මහ බැංකුව මිලදී ගන් හාඡ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය නියුතු ලෙස වැඩි විය. මෙම ප්‍රවිතතාවයන්හි ප්‍රතිච්ඡාලයක් විකෙරන්, 2000 අවසානයේදී මහ බැංකුව සඟුව සිතුව තිබූ හාඡ්ඩාගාර බැඳුපත් හා හාඡ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය නියුතු ලෙස වැඩි විය. මේ අතර, වර්ෂය මට්ටම විසින් වෙළදපාලනයින් ඇති වූ ද්විතීයනා නිය පිළිනිතු කරීම් ප්‍රතිච්ඡාලුම පහසුකම හරහා මහ බැංකුව මිලදී ගන් හාඡ්ඩාගාර බැඳුපත් හා හාඡ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය නියුතු ලෙස වැඩි විය. මෙම ප්‍රවිතතාවයන්හි ප්‍රතිච්ඡාලයක් විකෙරන්, 2000 අවසානයේදී මහ බැංකුව සඟුව සිතුව තිබූ හාඡ්ඩාගාර බැඳුපත් හා හාඡ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය (මූල්දලය පදනම මත) (Book value) රුපියල් දි ලක්ෂ 66,593 දක්වා රුපියල් දි ලක්ෂ 41,330 කින් වැඩි විය. මේ අතර, වර්ෂය මට්ටම විය දේ දේශීය වෙළදපාල තුළින් පරිපාලනය විය විසින් ලබාගත් නිය සියයට 11 ක පොලී අනුපාතිකයකින් යුත්, රජයේ අභින්ධිය පරිදි ගෙවා නිමක්ල හැකි, පරිණතකාලය වසර 5-6 අතර වූ රුපියල් දි ලක්ෂ 11,000 ක් වූ විශේෂ රුපියල් නිය නියුතුව හා සියයට 11.90 ක්

බැංකු ප්‍රමාණය තුළින් රජයේ ණය ගැනීම් ප්‍රමාණය 1999 දී පැවති රුපියල් දෙ ලක්ෂ 25,996 සමඟ සපයන විට 2000 දී රුපියල් දෙ ලක්ෂ 53,389 ක් විය. 2000 දී බැංකු ක්‍රමය විසින් මූල්‍ය අයවුය හිභයෙන් සියයට 43 ක් මූල්‍යනය කරන ලද අතර, 1999 දී එය සියයට 31 ක් විය. මහ බැංකුව විසින් රජයට ලබාදුන් ඇද්ධ නිය ප්‍රමාණය රුපියල් දෙ ලක්ෂ 44,840 ක් වූ අතර, මෙමින් පමණක් අයවුය හිභයෙන් සියයට 36 ක් මූල්‍යනය කරන ලදී. 1999 දී එම ප්‍රමාණය සියයට 25 ක් වූ අතර, 1998 දී එය සියයට 6 ක් පමණක් විය. මහ බැංකුව මෙමින් ලබාගත්තා ලද නිය ප්‍රමාණය, ප්‍රධාන වශයෙන් හා ඊටිඩාර බැඳුම්කර (රුපියල් දෙ ලක්ෂ 28,602) සහ භාණ්ඩාගාර ඩිල්පන් (රුපියල් දෙ ලක්ෂ 12,727) හිමිකමෙහි ඇති වූ විදේශීම තුළින් මෙන්ම තාවකාලීක අන්තිකාරම් යටතේ (රුපියල් දෙ ලක්ෂ 4,200) පවරන ලද අරමුදල් ප්‍රමාණය ඉහළ යුතු තුළින්ද පිළිවිතු විය. මෙම වැඩිවිමෙන් විභාග ප්‍රමාණයක් මහ බැංකුව තුළින් නිය ලබාගැනීම නිසාම ඇතිවිත් තොට් මහ බැංකුවෙන් දුවිල්ලතාවය ලබාගැනීම සඳහා වෙළඳපාල විසින් තමන් සතු රජයේ සුරක්ෂිපත් යොදාගැනීම නිසා ඇතිවිතක් බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. 2000 දී ඇති වූ ප්‍රසාරණයෙන්මක බලපෑම සඳහකා බලන විට අයවුයෙහි සම්පත් හිභය පිළිවිම සඳහා මූල්‍ය අධිකාරය වෙත රෝජාවක් උස් තුළින් ඇතිවිත නැති උස්මෙන්මක බලපෑම පිළිබඳව සඳහකා බලන විට අවධානය යොමුවය යුතු කරුණකි. එසේ වුවද, දේශීය ආරථිකය තුළ දුවිල්ලතා හිභයක් ඇතිවිම වෙළකවීමෙන් රට තුළ ආරථික කටයුතු වලට සහයදීම සඳහා රුපියල් දුවිල්ලතාවය කළමනාකරණය සිරිමට මෙමින් මහ බැංකුවිට නැති විය.

2000 දී වාණිජ බැංකුවල දේශීය බැංකු ඒකක (DBUs) හා විදේශීය ව්‍යවහාර මූදල් බැංකු ඒකක (FCBUs) යන දෙඅංශයෙන්ම රජයට දෙන ලද ඇද්ධ නිය ප්‍රමාණය රුපියල් දෙ ලක්ෂ 8,549 ක් විය. 2000 දී දේශීය බැංකු ඒකක විශිෂ්ට ලබාගත් මූල්‍ය ප්‍රමාණය (රුපියල් දෙ ලක්ෂ 3,762), අයිරා පහසුකම (රුපියල් දෙ ලක්ෂ 10,591) යොදා ගැනීම ඉහළ යුතු, රජයේ අනෙකුත් වශයෙන් විල ඉහළයාම (රුපියල් දෙ ලක්ෂ 2,076), නිය සුරක්ෂිපත් හිමිකමේ පහන වැඩිම (රුපියල් දෙ ලක්ෂ 4,484), ආයතන බිල්පත් මත ගෙවීමට ඇති වශයෙන් අවිවිම (රුපියල් දෙ ලක්ෂ 3,929) සහ තැන්පතු ගොඩ තාග ගැනීමට නැතිවිම (රුපියල් දෙ ලක්ෂ 490) යන කරුණුවල ඒකාබද්ධ ප්‍රතිඵලයකි. විදේශීය ව්‍යවහාර මූදල් ඒකකවිළින් ලබාගත් ඇද්ධ නිය ප්‍රමාණය (රුපියල් දෙ ලක්ෂ 4,787), ප්‍රධාන වශයෙන් විදේශීය ව්‍යවහාර මූදල් බැංකු ඒකක හරහා ලබාගත්තා ලද එක්සත් ජනපද බොලර් දෙ ලක්ෂ 100 (රුපියල් දෙ ලක්ෂ 7,754) විශේෂ විදේශීය නිය මූදල සහ 1998 දී විදේශීය ව්‍යවහාර මූදල් බැංකු ඒකකවිළින් ලබාගත්තා ලද නිය සඳහා එක්සත් ජනපද බොලර් දෙ ලක්ෂ 41 ක (රුපියල් දෙ ලක්ෂ 3,138) ආපසු ගෙවීම හෙතුවෙන් ඇති වූ ඇද්ධ ප්‍රතිඵලයකි.

2000 දී ලබාගත්තා ලද ඇද්ධ විදේශීය නිය ප්‍රමාණය රුපියල් දෙ ලක්ෂ 23,777 ක් වූ අතර, 1999 දී එම ප්‍රමාණය රුපියල් දෙ ලක්ෂ 22,974 ක් විය. මූල්‍ය අයවුය ලේඛනයෙහි පැවති රුපියල් දෙ ලක්ෂ 35,800 ක විදේශීය නිය ලබාගැනීම් සමඟ සපයන විට, විවිධ පරිපාලනමය සහ ක්‍රියාපටිපාලින් සම්බන්ධ කරුණු හෙතුවෙන් විභාග ව්‍යාපෘති ක්‍රියාත්මක

කිරීමෙහි ප්‍රමාදයක් ඇතිවිම නිසා, උපයෝගනය කරන ලද ප්‍රමාණය සියයට 66 ක් පමණක් විය. 1998 දී හා 1999 දී විදේශීය ආධාරවල උග්‍ර උපයෝගනය පිළිවෙළින් සියයට 10 ක් හා සියයට 23 ක් විය. විදේශීය නිය මූල්‍යනීම ව්‍යාපෘති හා වැඩිස්ථානයන් නිය ව්‍යාපෘතිය මූල්‍යනීම ව්‍යාපෘති හා ප්‍රධාන ප්‍රමාණය ව්‍යාපෘතිය හා ප්‍රධාන ප්‍රමාණය (රුපියල් දෙ ලක්ෂ 12,437), ආයියානු සංවර්ධන බැංකුව (රුපියල් දෙ ලක්ෂ 5,368) හා ජාත්‍යන්තර සංවර්ධන ආයතනය (රුපියල් දෙ ලක්ෂ 3,108) යන මූල්‍යනීමෙන් ලැබේ. 2000 මූල්‍ය දෙ නිය සියයට 90 ක් පමණක් ජ්‍යානය (රුපියල් දෙ ලක්ෂ 12,437), ආයියානු සංවර්ධන බැංකුව (රුපියල් දෙ ලක්ෂ 5,368) හා ජාත්‍යන්තර සංවර්ධන ආයතනය (රුපියල් දෙ ලක්ෂ 3,108) යන මූල්‍යනීමෙන් ලැබේ. රුපියල් දෙ ලක්ෂ 23,282 ක් වූ නිය ආපසු ගෙවීම හෙතුවෙන් අයවුය හිභය මූල්‍යනය සඳහා ලබාගත නැති වූවේ රුපියල් දෙ ලක්ෂ 496 ක් වූ ඇද්ධ විදේශීය නිය ගැනීම් ප්‍රමාණයක් පමණි (ද.දේ.ති. හි ප්‍රතිඵලයක වශයෙන් සියයට 0.04). මෙය ප්‍රමාණවත් වූවේ 2000 අයවුය හිභයෙන් සියයට 0.04 ක ප්‍රමාණයක් මූල්‍යනය කිරීම සඳහා පමණි. 1999 දී හා 1998 දී ඇද්ධ විදේශීය නිය ලබා ලැබීම් පිළිවෙළින් රුපියල් දෙ ලක්ෂ 1,484 ක් හා රුපියල් දෙ ලක්ෂ 10,197 ක් විය. අයවුය කටයුතු සඳහා ලද විදේශීය ප්‍රතිඵලයක් 1999 දී රුපියල් දෙ ලක්ෂ 6,761 සිට 2000 දී රුපියල් දෙ ලක්ෂ 5,145 දක්වා පහත වූවූ.



අයවුය හිභය මූල්‍යනය කිරීම සඳහා වන විදේශීය සම්පත් වල තියුණු පහන වැට්ටිම, පොලී අනුපාතික ඉහළට තැලුකරුවින් දේශීය සම්පත් මත අනිලේක පිළිබඳයකි. විවිධ ව්‍යවහාර මූදල් ඒකාබද්ධ ප්‍රතිඵලයකි. විදේශීය ව්‍යවහාර මූදල් ඒකකවිළින් ලබාගත් ඇද්ධ නිය ප්‍රමාණය (රුපියල් දෙ ලක්ෂ 4,787), ප්‍රධාන වශයෙන් විදේශීය ව්‍යවහාර මූදල් බැංකු ඒකක හරහා ලබාගත්තා ලද එක්සත් ජනපද බොලර් දෙ ලක්ෂ 100 (රුපියල් දෙ ලක්ෂ 7,754) විශේෂ විදේශීය නිය මූදල සහ 1998 දී විවිධ ව්‍යවහාර මූදල් බැංකු ඒකකවිළින් ලබාගත්තා ලද නිය සඳහා එක්සත් ජනපද බොලර් දෙ ලක්ෂ 41 ක (රුපියල් දෙ ලක්ෂ 3,138) ආපසු ගෙවීම හෙතුවෙන් ඇති වූ ඇද්ධ ප්‍රතිඵලයකි.

8.8 රාජ්‍ය නිය

2000 වසර අවසාන වන විට මූල්‍ය රාජ්‍ය නිය ප්‍රමාණය රුපියල් දෙ ලක්ෂ 1,218,700 දක්වා රුපියල් දෙ ලක්ෂ 167,369 කින් (පියයට 16) වැඩි විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, දෙ දේශීය නිෂ්පාදනයෙහි ප්‍රතිඵලයක් ව්‍යාපෘති තුළ ප්‍රමාණය 1999 දී පැවති සියයට 95 සිට 2000

8.6 සංඛ්‍යා සටහන
නොපියවූ රාජ්‍ය ණය (වර්ගය අවසානයට)

රුපියල් දෙසත්

යිරිභය	1996	1997	1998	1999	2000 කාව්‍යාපික
මුළු දේශීය නිය (අ)	356,703	387,740	463,426	543,465	676,660
කොට්ඨාලීන	149,798	137,494	163,253	175,886	208,017
මැද හා දිගුකාලීන	206,905	250,246	300,173	367,579	468,643
ඡාය උපකරණ අනුව	356,703	387,740	463,426	543,465	676,660
රුපියල් සුරක්ෂිතන්	205,975	239,475	250,570	262,056	263,888
හාන්ත්‍රිගාර නිලධාන්	124,996	114,996	119,996	124,996	134,996
හාන්ත්‍රිගාර බැඳුම්කර	-	10,000	48,915	104,867	204,124
වෙනත්	25,732	23,269	43,945	51,546	73,652
ආයතන අනුව	356,703	387,740	463,426	543,465	676,660
බැංකු	101,764	100,536	113,054	139,671	199,030
මහ බැංකුව	34,303	19,770	27,179	48,867	97,778
වාණිජ බැංකු(ආ)	67,461	80,766	85,875	90,804	101,252
නිදත් අරමුදල්	100	100	100	100	100
බැංකු තොවන	254,839	287,104	350,272	403,694	477,530
ජාතික ඉඩකිරීමේ බැංකුව	47,794	62,498	67,260	79,555	87,263
සේවක අරමුදල	113,236	134,867	157,711	181,581	211,742
වෙනත්	93,809	89,739	125,301	142,558	178,525
මුළු විදේශීය නිය	359,685	376,331	461,273	507,866	542,040
ව්‍යාපෘති නිය	302,960	320,867	400,284	444,423	477,845
ව්‍යාපෘති තොවන නිය	56,725	55,464	60,989	63,443	64,195
ආයතන අනුව	359,685	376,331	461,273	507,866	542,040
සහතිකී නිය	350,319	362,435	446,331	497,672	535,129
සහතිකී තොවන නිය	9,366	13,896	14,942	10,194	6,911
ව්‍යවහාර මුදල අනුව	359,685	376,331	461,273	507,866	542,040
විගුණී	130,818	142,733	179,124	195,799	214,471
එක්සත් ජනපද වොලර	74,918	83,111	89,877	91,282	98,130
යෙන්	99,868	98,738	132,371	164,800	172,932
වොයිඡ මාරුක්	27,313	25,746	29,747	27,375	28,484
වෙනත්	26,768	26,003	30,154	28,610	28,023
විදේශීය සැපයුම්කරුවන්ගේ නිය	923	499	575	530	167
නොවිය වූ මුළු රාජ්‍ය නිය	716,388	764,071	924,699	1,051,331	1,218,700
නිදත් අරමුදල් අත්හළ පසුව නොපිය වූ මුළු රාජ්‍ය නිය	716,288	763,971	924,599	1,051,231	1,218,600
සටහන : රාජ්‍ය නිය/ද.දේ.නි.(%)					
දේශීය නිය	46.4	43.6	45.5	49.1	53.9
විදේශීය නිය	46.8	42.3	45.3	45.9	43.2
මුළු රාජ්‍ය නිය	93.3	85.8	90.8	95.1	97.1

(අ) 1993 දී යහු 1996 දී කිහිප කරන ලද රුපියල් දෙසත් දෙසත් 24,088 යහු රුපියල් දෙසත් දෙසත් 23,873 ක් වූ දිගුකාලීන බිඳුම්කර ඇතුළතය.

(ආ) විද්‍යා ව්‍යවහාර මුදල උක්කයන් (FCBPs) ලබාගත් නොපිය නිය 1998 පරිපානයට රුපියල් දෙසත් 6,773 ද, 1999 පරිපානයට රුපියල් දෙසත් 5,913 ද 2000 පරිපානයට රුපියල් දෙසත් 5,820 ද මෙම ඇතුළතය.

මුදය : ශ්‍රී ලංකා මහ බැංකුව

දී පියයට 97 දක්වා වැඩි විය, දේශීය නියගැනීම් වල සැළකියුතු ඉහළයුම මෙම වැඩිවිධීමේ පියයට 80 කට පමණ දැක වූ අතර, ප්‍රධාන වශයෙන් විනිමය අනුපාත විවෘතයන් පිළිබැඳු කරමින් විදේශීය නිය ප්‍රමාණය රුපියල් දෙසත් ලක්ෂ 34,174 කින් (පියයට 7 කින්) ඉහළ හිටෝය.

දේශීය නිය

2000 දී නොපියවූ දේශීය නිය ප්‍රමාණය පියයට 25 කින් වැඩිවිධී රුපියල් දෙසත් ලක්ෂ 676,660 ක් විය. ද.දේ.නි. හි ප්‍රතික්තයන් වශයෙන් දේශීය නිය ප්‍රමාණය 1999 දී පියයට

49 කිට 2000 දී පියයට 54 දක්වා ඉහළ හිටෝය. වැඩිවිධී නිය ප්‍රමාණයන් දේශීය නිය ප්‍රමාණයයි පෘතුනිය 1999 දී පැවති පියයට 52 කිට 2000 දී පියයට 56 දක්වා ඉහළ යුම තුළුන්ද විශාල වශයෙන් දේශීය නිය ලබාගැනීම කෙරෙහි වූ නැතුරුව පිළිබැඳු විය. කොට්ඨාලීන යහු මැද හා දිගුකාලීන යහු දේශීය නිය දෙවරුගයම 2000 වසර තුළුදී 1999 ව වඩා වැඩි වර්ධනයක් වාර්තා කළේය. එසේ වුවද, කොට්ඨාලීන නිය ප්‍රමාණයට වඩා මධ්‍ය හා දිගුකාලීන නිය ප්‍රමාණයට වඩා අභ්‍යන්තර උපකරණවලින් ලබාගත් නොපියවූ නිය ප්‍රමාණයයි වඩා වේගවත් වර්ධනයක් දක්නට ලැබුණි.

2000 දී මධ්‍ය හා දිගුකාලීන ගෙය ප්‍රමාණය පියවර 27 කින් වැඩි වූ අතර, එය මූල්‍ය දේශීය ගණය ප්‍රමාණයට පියවර 69 ක් දක්වා ඉහළ තැງැනී. දිගුකාලීන පරිණාමකාලයක් යාපනය සහිත වෙළඳපාල වෙත තැසුරු වූ නියුත්වීම පිළිබඳ කරමින්, හාජ්වාගාර බැඳුම්කර තුළින් රාජ්‍ය ගෙය වැඩියෙන් ලබාගැනීම දක්නට ලැබුණි. මූල්‍ය දේශීය ගණය ප්‍රමාණයෙන් හාජ්වාගාර බැඳුම්කර ප්‍රමාණය 1999 දී පැවති පියවර 19 සිට 2000 දී පියවර 30 දක්වා වැඩි විය. වර්ෂය තුළදි රුපියල් දෙ ලක්ෂ 125,322 ක් විටිනා තව හාජ්වාගාර බැඳුම්කර තිබුන් කරන ලද අතර, පරිණත වූ රුපියල් දෙ ලක්ෂ 26,065 ක් විටිනා බැඳුම්කර ආපසු ගෙවන ලදී. මෙහි ඇද්ද ප්‍රතිඵලය ලෙස, 2000 අවසාන වන විට තොපියවු හාජ්වාගාර බැඳුම්කර ප්‍රමාණය රුපියල් දෙ ලක්ෂ 99,257 කින් වැඩි වී රුපියල් දෙ ලක්ෂ 204,124 දක්වා ඉහළ ශිෂේය. මෙට පෙර සඳහන් කළ පරිදි, වසර් දෙවන හා ගෙය තුළදී කෙටිකාලීන පරිණත කාලයක් සහිත හාජ්වාගාර බැඳුම්කර තිබුන් කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, 2000 අවසන් වන විට වසර 2 ක සහ වසර 3 ක පරිණත කාල සහිතව තිබුන් කරන ලද හාජ්වාගාර බැඳුම්කර ප්‍රමාණය තොපියවු මූල්‍ය හාජ්වාගාර බැඳුම්කර ප්‍රමාණයෙන් පියවර 69 ක් රිය. රුපය ප්‍රථම විතාවට තිශ්වේත කාලයකට පසු, තමුන් උපරිම පරිණත කාලය එක්සිමට පෙර, විශාල යුවිය නැති හාජ්වාගාර බැඳුම්කර (Callable Treasury bonds) (වසර දෙකක පරිණත කාලයක් ඇති කුලේය නැති බැඳුම්කර) තිබුන් කළේය. මෙම බැඳුම්කරවල විශේෂ ලක්ෂණය වන්නේ තිබුන් කිරීමෙන් වසරකට පසුව පරිණත කාලයට පෙර තිනැම දිනයක, රට අදාළ මූදල ගෙවා තිනෙක් කිරීමේ බලය රුපය සංවු පැවතීමය. කෙසේ වුවද, ආයෝජකයන් විසින් ප්‍රාථමික වෙනත් දේශීයයේ මෙම බැඳුම්කර සඳහා අධික පොලී අනුපාතිකයන් අපේක්ෂා කර තිබීම හේතුවෙන් තිබුන් කිරීම් දෙකකට පසුව මෙම බැඳුම්කර තිබුන් කිරීම තාවක්වීමට රුපයට පිළිවිය.

2000 අවසානය වන විට තොපියටු රුපියල් නෙය ප්‍රමාණය රුපියල් දී ලක්ෂ 263,888 ක් විය. නෙය වෙළඳපොලේහි අලවි කළ තොනුත් පුරුෂම්පත් ප්‍රමාණය පහත හෙලිමේ රජයේ ප්‍රතිපත්තියට අනුකූලව, රජයේ අයව්‍ය හිහෙ මූල්‍යනය කිරීම පදනා රුපියල් නෙය යොදාගැනීමෙහි ක්‍රමික අඩුවීමන් දක්නට ලැබේහි. මූල්‍ය දේශීය ණයන් එහි ප්‍රතිගිතය 1997 දී පියව 62 සිට 1999 දී පියව 48 දක්වා ද 2000 දී පියව 39 දක්වා පහත වැටුණි. සේවක අර්ථ සාධක අරමුදල හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ රුපියල් නෙය වැච්පවහනේ ප්‍රධාන දෙකයන් වූ අතර, 2000 දී එම ආයතන විසින් රුපියල් පුරුණුම්පත්වල මූල්‍ය ආයෝජනයන් පියව 98 ක් මිලියන ගන ලැබේහි.

රජයේ ඊය ලබාගැනීමේ අවසානතාවය ඉහළයාම හා පොලී අනුපාතිකයන්හි වැඩිහිටි, කෙටිකාලීන ඊය උපකරණ තුළින් ඊය ලබාගැනීම වෙත රජය යොමු කළේය. 1999 දී දක්නට ලැබූණු කෙටිකාලීන ඊය ලබාගැනීම් වල අඩුහිම 2000 දී තැවත වැඩි විය. 1999 දී පැවති පියයට 8 ක් වූ කෙටිකාලීන ඊය ගැනීම් සමඟ සයදන විට 2000 දී කෙටිකාලීන ඊය ගැනීම් ප්‍රමාණය පියයට 18 කින් (රුපියල්

දෙ ලක්ෂ 32,131) වරධනය විය. කෙසේ වුවද, මැදිකාලීන ණය ලබාගැනීම් ප්‍රමාණය වඩා වැඩි වේගයකින් වරධනය වීම නිසා මෙම වසර දෙක අතරතුර දී දේශීය ණය ප්‍රමාණය තුළ කෙටිකාලීන ණය ප්‍රමාණය සියලු 32 සිට සියයට 31 දක්වා පහත වැටුණි. 2000 අවසානය වන විට නොපියවූ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 135 දක්වා රුපියල් බිලියන 10 කින් වැඩි විය. තාවකාලික අත්තිකාරම් ප්‍රමාණය රුපියල් දෙ ලක්ෂ 27,169 ක් වූ අතර, රජයේ අතිකත් කෙටිකාලීන බැඳීම් ප්‍රමාණය 2000 අවසානය වන විට රුපියල් දෙ ලක්ෂ 45,852 දක්වා සියයට 64 කින් (රුපියල් දෙ ලක්ෂ 17,931) වැඩි විය.

බැංකු අංශය තුළින් ලබාගත් නොපියවු ණය ප්‍රමාණය රුපීයල් දෙ ලක්ෂ 199,030 දක්වා පියයට 42 කින් (රුපීයල් දෙ ලක්ෂ 59,359) වර්ධනය විය. මෙය මූල්‍ය නොපියවු දේශීය ණය ප්‍රමාණයන් පියයට 29 ක් විය. මෙම වැඩිවිමෙනි ප්‍රධානතම කොටස (රුපීයල් දෙ ලක්ෂ 48,911) මහ බැංකුව තුළින් ලබාගත් ගුවනින් සමන්වීත විය. ඒ අනුව, නොපියවු මූල්‍ය දේශීය ණය ප්‍රමාණයන් මහ බැංකුවට අයත් නොපියවු නය ප්‍රමාණය 1999 අවසානයේදී පියයට 9 සිට 2000 අවසානයේදී පියයට 14 දක්වා වැඩි විය. රාජ්‍ය වාණිජ බැංකු දෙක වෙතින් අධිරා පහසුකම් යටතේ ඉහළ නය ලබාගැනීම හේතුවන් වාණිජ බැංකු වෙනුති රජයේ බැඳීම් ප්‍රමාණයෙහි ඉහළයුම තුළින් පිළිබඳ කරයි.

කාරුයඡමනාවය ඉහළ නැඹීම හා රජයේ සුරක්ෂිමත් පිළිබඳව කටයුතු කරන සමාගම් වචා භොද්ධන් අධිකාරීන් හෝ තීරිම තුළින් රජයේ ණය සුරක්ෂිම්පත් වෙළඳපාල සංවර්ධනය කිරීම සඳහා ප්‍රාථමික වෙළඳන්ගේ කටයුතු වලට අදාළ නීතිමත් විල වෙනස්කම් සිදුකරනු ලැබේ. තව නීතිමත් යටතේ අවම වශයෙන් රුපියල් දූ ලක්ෂ 150 ක කැපවූ ප්‍රාගධනයක් සහිත සහ රජයේ සුරක්ෂිම්පත් අලවි කිරීම සඳහාම කැප වූ සමාගම්වලට පමණක් ප්‍රාථමික වෙළඳන් ලෙස හියා කිරීමට අවසර දෙන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ප්‍රාථමික වෙළඳ නීයෝජිත ක්‍රමය තුළ හියාමක වන සමාගම් සංඛ්‍යාව 18 පිට 8 දක්වා අඩුවිය. ප්‍රාථමික වෙළඳන්ගේ කටයුතු දුරක්ථී ආවේශන්‍යයට සහ එතැන් පරීක්ෂාවට ලක් කිරීම සඳහා රාරු ණය දෙපාර්තමේන්තුව ඇල අධිකාරී ඒකකයක් පිහිටුවන ලදී. විදුත් මාධ්‍යයන් ලෙස්ස් ඉදිරිපත් කිරීමේ ක්‍රමයක් නැඩුවාදීමට සහ ප්‍රධාන පාලක ප්‍රතිමලදී ගැනීමේ සිවුප්‍රමි හියාමක කිරීමට හැකිවන අපුරින් මෙන්ම, ප්‍රාථමික වෙළඳන්ට බලපත්‍ර ලබාදීමේදී වචා ද්‍රී හියාවලියක් අනිතිත්ම සඳහාද ප්‍රාථමික වෙළඳ නීයෝජිත ක්‍රමය ගක්තිමත් කිරීම සඳහා එම ප්‍රාථමික වෙළඳන් පාලනය කරනු ලබන දත්ත පවතින නීති රිති රාම්‍රව තවදුරටත් ගක්තිමත් කිරීම අවශ්‍යය. දත්ත හැඳුන්වාදීමට යෝජනා කොට ඇති ලේඛන රහිත සුරක්ෂිම්පත් ක්‍රමයද රජයේ ණය සුරක්ෂිම්පත් සඳහා වන වෙළඳපාල තවදුරටත් ගක්තිමත් කිරීමට උක වනු ඇත.

විදේශීය ණය

2000 අවසානයේදී නොපියවූ විදේශීය අය ප්‍රමාණය රුපියල් දෙ ලක්ෂ 542,040 දක්වා පියයට 7 කින් (රුපියල් දෙ ලක්ෂ 34,174) වැඩි විය. කෙසේ ව්‍යවද, දෙදේනී. හි ප්‍රතිශතයක් වශයෙන් නොපියවූ විදේශීය අය ප්‍රමාණය 1999 දී පියයට 46 කිට 2000 දී පියයට 43 දක්වා අඩු විය. මුළු රාජ්‍ය අයෙහි එම අය ප්‍රතිශතයද 1999 දී පියයට 48 කිට 2000 දී පියයට 44 දක්වා පහත වැටුණි.

8.7 සංඛ්‍යා සටහන

විනිමය අනුපාතිකයේ විවෘතයන් විදේශීය අය
කෙරෙහි ඇතිකළ බලපෑම (අ)

	රුපියල් දෙ ලක්ෂ				
	1996	1997	1998	1999	2000(අ)
දෙ ඇති	23,992	24,642	30,996	24,741	27,370
අභ්‍ය ගෙවීම්	8,939	10,004	11,576	16,137	17,300
ඇත් උගි	15,053	14,638	19,420	8,604	10,070
විනිමය අනුපාතිකය විවෘතය					
මත විගිවීම් පාඨය	-1,654	2,008	65,522	37,989	24,104
කාලෝලේදය අවසානයි					
විගිවීම්	359,685	376,331	461,273	507,866	542,040
(අ) ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය අය අභ්‍ය පාඨය විවෘතය පාඨය පහත සිරිම් ප්‍රමාණය දන්වා ඇති අවසානයි	මූලය : ශ්‍රී ලංකා මහ බැංකුව				
(ආ) කාවකාලීන					

විදේශීය අය ඉහළ යැමි ප්‍රමාණයෙන් තුනෙන් දෙකකටම (රුපියල් දෙ ලක්ෂ 24,104) පමණ හේතුවේ විදේශීය විනිමය අනුපාතවල ඇතිවූ විවෘතයයි. කෙසේ ව්‍යවද, විනිමය අනුපාත විවෘතය තුළින් 2000 ඇති වූ බලපෑම 1999 දී (රුපියල් දෙ ලක්ෂ 37,989) පහ 1998 දී (රුපියල් දෙ ලක්ෂ 65,522) පැවති ප්‍රමාණයට විඛා අවුරු. 2000 දී එක්සත් ජනපද බොලරයට සාපේෂුව රුපියල තියුණු ලෙස අව්‍යාප්‍ය අය ව්‍යවද, එක්සත් ජනපද බොලර විනිම් සමන්විත විදේශීය අය ප්‍රමාණය මුළු විදේශීය අය

8.8 සංඛ්‍යා සටහන

රාජ්‍ය අය සේවා ගෙවීම්

	රුපියල් දෙ ලක්ෂ				
	1996	1997	1998	1999	2000(අ)
සාය පෙවාකාරුණ ගෙවීම්	82,163	83,729	114,866	103,885	175,726
සාය ආවාස ගෙවීම්	33,240	28,483	59,968	41,762	104,526
දේශීය	22,749	15,232	41,617	20,322	81,244
බඳුම්	10,491	13,251	18,351	21,440	23,282
භාණ ගෙවීම්	48,923	55,246	54,898	62,123	71,200
දේශීය	42,184	48,554	47,598	53,371	62,185
කෙක්කාලා	18,053	18,174	12,398	13,085	12,767
මධ්‍ය භා දිගුකාලීන	23,231	30,381	35,200	40,837	49,418
විදේශීය	6,739	6,692	7,300	8,752	9,015
පාලි ගෙවීම්/වර්තන වියදම්					
ප්‍රතිශතයක් ලෙස	27.9	29.9	27.5	30.0	28.0
සාය පෙවාකාරුණ ගෙවීම්/දෙ දේශීය තියුණුව අවසානය ප්‍රතිශතයක් ලෙස	10.7	9.4	11.3	9.4	14.0
විදේශීය අය පෙවාකාරුණ ප්‍රතිශතයක් ලෙස	7.6	7.3	8.3	9.3	7.7
(අ) කාවකාලීන	මූලය : ශ්‍රී ලංකා මහ බැංකුව				

ප්‍රමාණයෙන් පියයට 18 ක් පමණක් වූ නිසා, මුළු විදේශීය අය ප්‍රමාණය කෙරෙහි එයින් සිදු වූ බලපෑම රුපියල් දෙ ලක්ෂ 10,056 කට සිලා විය. විශේෂ ගැඹුම් හිමිකම් (වි.ගු.හි.) වලට සාපේෂුව රුපියල අවප්‍රමාණය විම නිසා වි.ගු.හි. විනිම් සමන්විත අය ප්‍රමාණය රුපියල් දෙ ලක්ෂ 10,322 කින් වැඩි විය. අනෙකුත් ව්‍යවහාර මූදල් වලට සාපේෂුව රුපියල අවප්‍රමාණය විම නිසා රුපියල් දෙ ලක්ෂ 5,618 කින් අය ප්‍රමාණය වැඩි විය. අනෙක් අතට, ජපාන යෙන් වලට සාපේෂුව රුපියල් අය ප්‍රමාණය විම හේතුවෙන් විදේශීය අය ප්‍රමාණය කෙරෙහි රුපියල් දෙ ලක්ෂ 1,892 ක හිතකර බලපෑමක් ඇති විය.

මුළු විදේශීය අය ප්‍රමාණයෙන් පියයට 99 ක් පමණ වන පහන්දයේ අය ප්‍රමාණය 2000 දී පියයට 7.5 කින් වැඩි විය. 1998 දී නිකුත් කරන ලද පාවතා අනුපාත තොවුව (Floating Rate Note) මගින් ලබාගත් අය විනිම් නොපියවූ පැවති කොටස ආපසු ගෙවීම හේතුවෙන් සහනයදී නොවන අය ප්‍රමාණය පියයට 32 කින් අඩු විය. නොපියවූ මුළු අය ප්‍රමාණයෙන් පියයට 88 ක් පමණ වන ව්‍යාපෘති අය ප්‍රමාණය පියයට 8 කින් වැඩි විය. මේ අතර, ව්‍යාපෘති නොවන අය හා භාණ්ඩ අය යන දෙකම පියයට 1 කට වඩා අඩු ප්‍රතිශතයකින් ඉහළ හියේය. නොපියවූ මුළු අය ප්‍රමාණයෙන් පියයට 53 ක් පමණ වන ද්විපාරායිවීය මූලයන්ගෙන් ලද නොපියවූ අය ප්‍රමාණය 2000 දී පියයට 6 කින් පමණක් වැඩි විය. බෙඟ පාර්ශ්වය මූලයන්ගෙන් ලබාගත් නොපියවූ අය ප්‍රමාණය 2000 දී පියයට 9 කින් වැඩි විය.

ඇය සේවා ගෙවීම්

රුපියල් අය සහ හාන්චිගාර බැඳුම්කර වෙතුවෙන් ආපසු ගෙවීම් විශාල වශයෙන් වැඩි විම හේතුවෙන් 2000 දී අය සේවා ගෙවීම් රුපියල් දෙ ලක්ෂ 175,726 දක්වා පියයට 69 කින් වැඩි විය. ඒ අනුව, දෙදේනී. හි ප්‍රතිශතයක් විශයෙන් අය සේවා ගෙවීම් පියයට 9 සිට 2000 දී පියයට 14 දක්වා වැඩි විය. මෙය පසුගිය දෙකය තුළදී වාර්තා කරන ලද ඉහළම අනුපාතය වේ. 2000 දී මුළු අය ආපසු ගෙවීම් ප්‍රමාණය රුපියල් බිඳීයන 104 ක් විය. මෙය, දේශීය අය සඳහා වූ රුපියල් බිඳීයන 81 කින් හා විදේශීය අය සඳහා වූ රුපියල් බිඳීයන 23 කින්ද සමන්විත විය. විරෝධ තුළදී දේශීය අය ආපසු ගෙවීම් රුපියල් දෙ ලක්ෂ 60,922 කින් තියුණු ලෙස වැඩි වූ අතර, විදේශීය අය ආපසු ගෙවීම් රුපියල් දෙ ලක්ෂ 1,842 කින් වැඩි විය.

2000 දී පොලී ගෙවීම් ප්‍රමාණය රුපියල් දෙ ලක්ෂ 71,200 දක්වා පියයට 15 කින් වැඩි විය. කෙසේ ව්‍යවද, වර්තන වියදමේහි අධික ඉහළයැම පිළිබඳ කරමින් වර්තන වියදමේහි අනුපාතයක් විශයෙන් පොලී ගෙවීම් ප්‍රමාණය පියයට 30 සිට 2000 දී පියයට 28 දක්වා පහත වැටුණි. මුළු පොලී ගෙවීම් වලින් පියයට 87 ක් දේශීය අයගැනීම් සඳහා වූ පොලී ගෙවීම් වේ. රජයේ ඉහළ දේශීය අයගැනීම්

හේතුවෙන් දේශීය ණය සඳහා පොලී ගෙවීම් ප්‍රමාණය 1999 දී පැවති පියයට 12 සමඟ සපයන විට 2000 දී පියයට 17 කින් වැඩි විය. අරද වාර්ෂික පොලී ගෙවීම් සහිත මැදි හා දිගුකාලීන නිය උපකරණ තුළින් නිය ලබාගැනීම ඉහළ යුමෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මැදි හා දිගුකාලීන නිය සඳහා පොලී ගෙවීම් 1999 දී පියයට 16 පිට 2000 දී පියයට 21 දක්වා වැඩි විය. 1999 දී සහ 2000 ප්‍රථම හාගයේදී හාන්චිංගාර බිල්පත් සඳහා වෙළඳපොල පොලී අනුපාතික පහළ මට්ටමක පැවතිම හා හාන්චිංගාර බිල්පත්වලින් නිය ලබාගැනීමේදී 2001 දී පොලී ගෙවීමට සිදුවන ආකාරයෙන් කෙටිකාලීන පරිණා කාලයීමාවක් සහිත බිල්පත් (මාස 3) වල පිට දිගුකාලීන පරිණා කාලයීමාවක් සහිත බිල්පත් (මාස 6 ව වැඩි) වෙතට ගොලීම් හේතුවන්, කෙටිකාලීන නිය සඳහා ගෙවන ලද පොලී ප්‍රමාණය 2000 දී පියයට 2 කින් පහත වැටුනි. විදේශීය නිය සඳහා පොලී ගෙවීම් රුපියල් දළ ලක්ෂ

9,015 දක්වා පියයට 3 කින් වැඩි වූ අතර එය 1999 දී වාර්තා කළ පියයට 20 ක වැඩිවීම සමඟ සපයන විට එතරම් විභාල තොවන වැඩිවීමකි.

රුපියල අවප්‍රමාණය විම හේතුවන් විදේශීය නිය ප්‍රමාණයෙහි වරේනාකම වැඩි වුවද, එම තත්ත්වය නිය ආපසු ගෙවීමේදී රුපියට ඇද්ධ වශයෙන් අතිරේක වගකීමක් ඇතිකරුව ඇතැයි පිතිම තොමග යවන පුරුෂය. මේ හේතුව රුපිය විසින් විදේශීය නිය ආපසු ගෙවනු ලබන්නේ අදාළ වර්ෂයේ පවතින ආදයමෙන් වන අතර, රුපියල අවප්‍රමාණය විම හේතුවන් එම අදාළ වර්ෂයේ ආදයම ද ඉහළ යාමයි. රුපියල පියයට 1 කින් අවප්‍රමාණය විම තුළින් අයවැයට ඇතිවන ඇද්ධ වාසිය රුපියල් දළ ලක් 1,340 ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. එබැවින්, රුපියල අවප්‍රමාණය විම තුළින් අයවැය කෙරෙහි අතිරේක බරක් ඇතිවන්නේ තැක.